

# සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය

## කාර්ය සාධන වාර්තාව 2016

පළමු මහල

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

කොළඹ 03.

දුරකථන අංක : 011 – 288 7349 - 51

ෆැක්ස් : 011 – 2187007

විද්‍යුත් තැපෑල : [msssec@sltnet.lk](mailto:msssec@sltnet.lk)



# පටුන

මාතෘකාව		පිටු අංකය
හැඳින්වීම		i – iii
අමාත්‍යාංශයේ ආයතනික සැකැස්ම		iv
<b>01. උපදේශන අංශය</b>		<b>2-6</b>
1.1	උපදේශන අංශය සතු කාර්යභාරය	2
1.2	2016 වර්ෂය තුළ සිදු කරන ලද ක්‍රියාකාරකම්	2
1.3	භෞතික හා මූල්‍ය ප්‍රගතිය	6
<b>02. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලය</b>		<b>7-12</b>
2.1	හැඳින්වීම	7
2.2	කාර්යයන් හා ක්‍රියාකාරකම්	7
2.3	භෞතික හා මූල්‍ය ප්‍රගතිය	8-11
2.4	විශේෂ වැඩසටහන්	12
<b>03. තනි මා-පිය පවුල් සංවර්ධන ව්‍යාපෘතිය</b>		<b>13-14</b>
3.1	හැඳින්වීම	13
3.2	භෞතික හා මූල්‍ය ප්‍රගතිය	14
<b>04. ග්‍රාමීය සංවර්ධන අංශය</b>		<b>15-22</b>
4.1	සමෘද්ධි ගම්මාන වැඩසටහන	15-21
4.2	දිරිඳුතාව දුරලීම පිළිබඳ සාර්ක් වැඩසටහන	22
<b>05. සමාජ සේවා දෙපාර්තමේන්තුව</b>		<b>23-34</b>
5.1	හැඳින්වීම	23
5.2	භෞතික හා මූල්‍ය ප්‍රගතිය	24-34
<b>06. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව</b>		<b>35-48</b>
6.1	හැඳින්වීම	35
6.2	ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්	35-44
6.3	ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය	44-47
6.4	ඉදිරි ක්‍රියාමාර්ග	48
<b>07. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය</b>		<b>49-51</b>
7.1	හැඳින්වීම	49
7.2	ක්‍රියාකාරකම් හා ප්‍රගතිය	49-51
<b>08. ජාතික සමාජ සංවර්ධන ආයතනය</b>		<b>52-62</b>
8.1	හැඳින්වීම	52
8.2	ක්‍රියාකාරකම් හා ප්‍රගතිය	53-59
8.3	වෙනත් වැඩසටහන්	59-62
<b>09. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය</b>		<b>63-67</b>
9.1	හැඳින්වීම	63-64
9.2	ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය	65-66
9.3	විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම	66-67
<b>10. අනෙකුත් තොරතුරු</b>		<b>67-75</b>

# හැඳින්වීම

2015.09.21 දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය අනුව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය පිහිටුවන ලදී. ආන්තිකරණයට ලක්වූ හා අවාසි සහගත තත්ත්වයන්හි වෙසෙන ජනතාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය නංවනු වස්, කාර්යක්ෂම, ප්‍රබල, ඵලදායී මෙන්ම ජනහිතකාමී සමාජයීය හා ආර්ථිකමය සේවාවන් සැපයීමේ මෙහෙවර පෙරදැරිව මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ලැබේ.

වසර 2030 වන විට, දිළිඳු බවින් තොර, අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් දැක්ම යටතේ ප්‍රධාන ඉලක්කගත කණ්ඩායම් 04 ක් මූලික කර ගනිමින් මෙම අමාත්‍යාංශය විසින් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටු කරනු ලැබේ. මෙලෙස සේවා ලබන ප්‍රධාන ඉලක්කගත කණ්ඩායම් වන්නේ,

- ආබාධ සහිත පුද්ගලයින් (මුළු ජනගහනයෙන් 8.7%)
- වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් (මුළු ජනගහනයෙන් 12.4%)
- තනිමාපිය පවුල් (මුළු ජනගහනයෙන් 11.8%)
- අඩු ආදායම්ලාභී පවුල් ( මුළු ජනගහනයෙන් 6.7%)

මෙකී කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් අමාත්‍යාංශයට අනුබද්ධිත දෙපාර්තමේන්තු/ ආයතන සහ අංශ මගින් සමාජයීය හා ආර්ථික සංවර්ධනය සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙනු ඇත.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමෙහි ලා දිළිඳුබව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කිරීමේ ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා ශක්තිය සපයන දැවැන්තම සංවර්ධන ව්‍යාපාරය ලෙස කාණ්ඩගත කළ හැක.

ආබාධ සහිත තැනැත්තන්ගේ වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීම හා ඔවුන් ස්වාධීන පුරවැසියන් බවට පත් කිරීම, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සංවර්ධනය සඳහා පූර්ව මැදිහත් වීම ඇතුළු සමාජ සංවර්ධන අරමුණු පෙරදැරිව සමාජ සේවා දෙපාර්තමේන්තුව සිය කාර්යයන් මෙහෙයවමින් සිටී.

එසේම සමාජයේ ජීවත්වන අවාසි සහගත පුද්ගලයන්ට හිතකර පරිසරයක් උදාකර දීම උදෙසා ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ඔවුන්ගේ සුභසාධනය ඇතුළු සහන සැලසීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය සතු කාර්යභාරය වේ.

ශ්‍රී ලාංකික වැඩිහිටි ප්‍රජාවගේ නිදහස, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය, සහභාගිත්වය හා අභිමානය ඇති කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් තුලින් ඔවුන්ව උනන්දු කරලීම සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ලබාදීමට අවශ්‍ය දායකත්වය සපයනු ලබන්නේ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසිනි.

සමාජ වැඩ විෂය මූලික කර ගනිමින් රටට අවශ්‍ය සමාජ වැඩ හා සමාජ සුභසාධන වෘත්තීයයන් බිහිකිරීම උදෙසා සමාජ වැඩ පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන ප්‍රමුඛතම ආයතනය වන්නේ ජාතික සමාජ සංවර්ධන ආයතනයයි.

එමෙන්ම විවිධ හේතු මුල් කර ගනිමින් තනි මාපියන් බවට පත්වන ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ඔවුන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සඳහා අත්වැලක් සැපයීම සඳහා තනි මාපිය පවුල් සංවර්ධන වැඩසටහන මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

තව ද ප්‍රජාව සවිබලගන්වා තීරසාර ග්‍රාම සංවර්ධනයක් උදෙසා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබාදීමේ දිගු කාලීන අත්දැකීම් සහිත ආයතනයක් ලෙස ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය සිය කාර්යභාරය ඉටුකරනු ලබමින් සිටී.

රජයේ විශ්‍රාම වැටුප් නොලබන ස්වයං රැකියාවල නියුක්තවුවන්, වැඩිහිටි පුද්ගලයින්, අවාසි සහගත පුද්ගලයින්, තනි මාපියන්, විදේශ සේවා නියුක්තිකයින්, කලාකරුවන් ආදී සෑම සේවා නියුක්තිකයෙකුම වෙත විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයයි.

මේ ආකාරයට සමාජයේ ජීවත්වන දිළිඳු පුද්ගලයින්, වැඩිහිටියන්, තනි මාපියන්, මතට ඇබ්බැහිවූවන් හා අනාථභාවයට ලක්වූවන් සඳහා සමාජයීය හා ආර්ථිකමය වශයෙන් සක්‍රීය දායකත්වයක් මෙම අමාත්‍යාංශය මගින් සපයයි. ඒ අනුව රටේ සංවර්ධනයට උරදෙන අමාත්‍යාංශයක් වශයෙන් මෙම අමාත්‍යාංශයට අයත් ආයතන/ දෙපාර්තමේන්තු/ අංශ මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් වල 2016 දෙසැම්බර් මස 31 දක්වා ප්‍රගතිය “කාර්යසාධන වාර්තාව - 2016” සඳහා ඇතුළත් කර ඇත.

**ප්‍රධාන කාර්යයන් හා ක්‍රියාකාරකම්**


- ❖ සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන විෂයයන්ට සහ අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම හා ඇගයීම.
- ❖ ග්‍රාමීය ජනදිවිය සවිබලගැන්වීම පිණිස ක්‍රමෝපායන් හඳුන්වාදීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට මූල්‍යාධාර සම්පාදනය කිරීම.
- ❖ ග්‍රාමීය හා ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම.
- ❖ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
- ❖ දිනෙන් දින වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
- ❖ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ දුබලතාවන් හඳුනාගැනීම හා පුනරුත්ථාපනය සිදුකිරීම.
- ❖ මහජන ආධාර යෝජනා ක්‍රමය සමාලෝචනය කිරීම, ප්‍රතිසංවිධානය හා උචිත නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
- ❖ ක්ෂය රෝගීන්ට, වකුගඩු රෝගීන්ට, ලාදුරු රෝගීන්ට, පිළිකා හා තැලිසීමියා රෝගීන්ට සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට ආධාර ලබා දීම.
- ❖ පවුල් උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම.
- ❖ ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමට හා රැකියා අවස්ථා ඇති කරලීමට අවශ්‍ය ක්‍රමෝපායන් සැලසීම.
- ❖ ආබාධ සහිත තැනැත්තන් සඳහා සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම.
- ❖ වයෝවෘද්ධ තැනැත්තන් රැකබලා ගැනීම, සමාජ සංවර්ධන කාර්යයන්හි වැඩිහිටියන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අවශ්‍ය පියවර ගැනීම.

## නීති අණ පනත්

- ❖ අයාල ආඥා පනත(1841 අංක 4)
- ❖ නිවර්තන නිවාස ආඥා පනත (1907 අංක 5)
- ❖ දරිද්‍රතා නීති ආඥා පනත (1939 අංක 30)
- ❖ සමාජ සේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමට අදාළ 1947 සැප්තැම්බර් 21 දිනැති ගැසට් නිවේදනය
- ❖ දිළිඳු සහන පනත ( 1985 අංක 32)
- ❖ ජාතික සමාජ සංවර්ධන ආයතන පනත ( 1992 අංක 41)
- ❖ දෘෂ්‍යාබාධිතයන් පුනරුත්ථාපනය කිරීමේ භාර අරමුදල් පනත (1992 අංක 9)
- ❖ සමාජ ආරක්ෂණ මණ්ඩල පනත ( 1996 අංක 17)
- ❖ 2003 අංක 33 දරණ පනත මගින් සංශෝධිත 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත.
- ❖ 2011 අංක 5 දරණ පනත මගින් සංශෝධිත 2000 අංක 9 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත.
- ❖ ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (2003)
- ❖ දිවි නැඟුම පනත (2013 අංක 1)
- ❖ ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ ජාතික ප්‍රඥප්තිය සහ ජාතික ප්‍රතිපත්තිය (2006 මාර්තු 30)
- ❖ 2011 අංක 28 දරණ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත

# සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ ආයතනික

## සැකැස්ම හා තොරතුරු



# සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය



# 01. උපදේශන අංශය

## 1.1 උපදේශන අංශය සතු කාර්යභාරය

- ❖ සෑම වසරකම ජාතික උපදේශන දිනය ඔක්තෝබර් මස සැමරීම.
- ❖ උපදේශන සේවා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම.
- ❖ උපදේශන සේවා සම්බන්ධයෙන් ප්‍රමිතීන් සකස් කිරීම.
- ❖ උපදේශන සේවා සපයන රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීම හා අන්තර් ආයතන කමිටුවක් පිහිටුවීම.
- ❖ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් උපදේශන නිලධාරීන් සේවයේ යෙදවීම හා සිත්සරණ උපදේශන මධ්‍යස්ථාන පිහිටුවීම.
- ❖ උපදේශනය, මනෝ ප්‍රතිකාර හා එහි ප්‍රතිලාභ පිළිබඳව රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා නායකයින්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන් දැනුවත් කිරීම මගින් උපදේශන සේවාව ව්‍යාප්ත කිරීම.
- ❖ ස්වභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසනයන්ට ගොදුරු වූ ප්‍රජාව සඳහා ව්‍යසන උපදේශන සායන හා මැදිහත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ❖ රාජ්‍ය ආයතනවල ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ❖ උපදේශන සේවා අවශ්‍යතා ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට පුහුණු උපදේශකවරුන්ගේ සේවය ලබා දීම. (රෝහල්, බන්ධනාගාර, ළමා හා වැඩිහිටි නිවාස, ගුවන් සේවා සමාගම)
- ❖ උපදේශන මනෝ ප්‍රතිකාර හා එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා හා ප්‍රකාශන, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මුද්‍රණය කිරීම.
- ❖ මෙම අමාත්‍යාංශය යටතේ උපදේශන සේවයේ නියුතු උපදේශන නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය සඳහා කෙටිකාලීන කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම.

## 1.2 සිදු කරන ලද ක්‍රියාකාරකම් (2016 වර්ෂය)

### 1.2.1. ජාතික උපදේශන සේවා දිනයට සමගාමීව උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

- I. “සෑමට මනෝවිද්‍යාත්මක හා මානසික සෞඛ්‍ය ප්‍රථමාධාරයක් ලෙස උපදේශනය” යන්න තේමා කරගනිමින් ජාතික උපදේශන සේවා දින සැමරුම් උත්සවය රෝයල් කැන්ට්‍රිස්ට් උත්සව ශාලාවේ දී 2016 ඔක්තෝබර් 13 වන දින රාජ්‍ය හා රාජ්‍ය නොවන උපදේශන සේවා සපයන ආයතන ඒකරාශී කර ගනිමින් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය ගරු එස්.බී. දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය.
- II. උක්ත තේමාව පදනම් කරගෙන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් උපදේශන සේවාව ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

**1.2.2. උපදේශන සේවා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම**

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවාවේ නියුතු උපදේශන නිලධාරීන් සම්බන්ධීකරණය කර උපදේශන වෘත්තීය සඳහා ආවාර ධර්ම පද්ධතියක් කෙටුම්පත් කිරීම කරනු ලැබීය. එම කර්තව්‍ය සඳහා ආයතන 15 ක් දායක විය.

**1.2.3. ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිකාරාත්මක හා නිවාරණාත්මක උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.**

අනු අංකය	වැඩසටහන	වැඩසටහන් ගණන	ප්‍රතිලාභීන් ගණන
1.	“පැහැපත් සවිමත් දේශයක් සඳහා තාරුණයේ සවිය දෙමු” මැයෙන් යොවන යොවනියන් දැනුවත් කිරීමේ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන	150	7500
2.	මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් මගින් ළමා චිත්තවේගික ගැටළු හඳුනා ගැනීමේ වැඩමුළුවක් හා සායනයක් පැවැත්වීම	01	50
3.	“මාධ්‍ය භාවිතයේ දී මනෝවිද්‍යාත්මක අවබෝධය” යන මැයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදී කටයුතුවල නිරතවන මාධ්‍යවේදීන් සඳහා උපදේශන වැඩසටහනක් පැවැත්වීම	01	45
4.	දිස්ත්‍රික් මට්ටමින් මනෝසාමාජයීය ගැටළු හඳුනා ගැනීම, ප්‍රමුඛතාගත කිරීම සහ මැදිහත්කරණ සැලැස්ම සකස් කිරීම	25	1068
5.	“මනෝවිද්‍යාත්මක හා මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර” යන තේමාව පදනම් කර ගනිමින් ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජා නායකයන් දැනුවත් කිරීම	150	6000
6.	මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන - පඩුවස්තුවර ප්‍රාදේශීය වැඩසටහන	01	40
7.	“සාර්ථක ජීවිතයක් සඳහා උපදේශනය” යන මැයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දැනුවත් කිරීම (මාවනැල්ල/රඹුක්කන/කොලොන්නාව)	03	440
8.	අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා උපදේශන වැඩසටහන පැවැත්වීම	01	85
9.	මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මනෝ ප්‍රතිකාර පිළිබඳ උපදේශන වැඩසටහන	01	10
10.	ආයුර්වේද සංරක්ෂණ සභාවේ පාරම්පරික වෛද්‍යවරු සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන	01	15
11.	හික්කඩුව ගා/හෙන්තොට විද්‍යාභිවර්ධන විද්‍යාලයේ සහ බලපිටිය ගා/රේවන ජාතික පාසලේ සිසුන් සඳහා නව යොවුන්වියේ අභියෝග ජය ගැනීම හා ජීවන ඉලක්ක ගොඩනගා ගැනීම සඳහා දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහන	02	298
12.	නරවැල්පිට උතුර විද්‍යාලයේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන	01	44
13.	ආකල්ප සංවර්ධන හා ළමා මානසික ගැටළු හඳුනාගැනීම සඳහා හම්බන්තොට කලාපයේ පාසල් ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් සඳහා වැඩසටහනක් පැවැත්වීම	01	67

**1.2.4. 'පිබිඳෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන සඳහා මනෝවිද්‍යාත්මක උපදේශන දායකත්වය**

- I. පොළොන්නරු දිස්ත්‍රික්කයේ දැනට පවතින උපදේශන මැදිහත්කරණය අවශ්‍ය ගැටළු හඳුනා ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්ෂේත්‍රයේ කටයුතු කරන ක්ෂේත්‍ර නිලධාරීන් 34ක් සමඟ පූර්ව සාකච්ඡාවක් පැවැත්වීම
- II. දිස්ත්‍රික් මට්ටමින් පැවති සාකච්ඡාවේ දී හඳුනා ගත් ගැටළු පදනම් කරගනිමින් පළමු වැඩසටහන වශයෙන් වැළිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් 65 ක් සඳහා තෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීම
- III. දෙවන වැඩසටහන වශයෙන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් 131 ක් සඳහා තෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීම

**1.2.5. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මත උතුරු නැගෙනහිර පළාත්වල උපදේශන මැදිහත්කරණ වැඩසටහන් පැවැත්වීම**

- I. මනෝ සමාජීය ගැටළු හඳුනා ගැනීම හා ඒවා වැළැක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කර මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මූලතිව් දිස්ත්‍රික්කයේ විදුහල් 03 ක ගුරුවරුන් හා පාසල් සිසුන් සඳහා පැවැත්වීම. සහභාගී වූ සංඛ්‍යාව 680 ක් වේ.
- II. මනෝ සමාජීය ගැටළු හඳුනා ගැනීම හා ඒවා වැළැක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කර මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මූලතිව් දිස්ත්‍රික්කයේ විදුහල් 03 ක ගුරුවරුන් හා පාසල් සිසුන් සඳහා පැවැත්වීම. සහභාගී වූ සංඛ්‍යාව 361 ක් වේ.
- III. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන්, කාන්තා සමිති සාමාජිකයන්, යෞවන සමාජවල තරුණයන්, ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගෙන් 50 දෙනෙකුගෙන් යුත් සහභාගිකයන් සඳහා මනෝ සමාජීය ගැටළු හඳුනා ගනිමින් ඒවා වැළැක්වීමත් මානසික සෞඛ්‍ය පිළිබඳවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.
- IV. මඩකලපු දිස්ත්‍රික්කයේ මණ්ඩුමුණේ උතුර හා ඵරාචූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රාජ්‍ය නිලධාරීන් සඳහා ආතති කළමනාකරණය පිළිබඳ වැඩසටහන් තුනක් 505 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීම.

**1.2.6. ස්වභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසනයන්ට ගොදුරු වූ ප්‍රජාව සඳහා ව්‍යසන උපදේශන සායන හා මැදිහත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.**

- I. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණයක හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදු වූ නාය යෑමේ ආපදා තත්ත්වය සඳහා උපදේශන මැදිහත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. පවුල් 230 ක් සඳහා සේවාව සපයන ලදී.
- II. කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන් සඳහා උපදේශන මැදිහත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත්භාවය රාජ්‍ය නිලධාරීන් 140 දෙනෙකුට ලබාදීම.
- III. කොළඹ දිස්ත්‍රික්කයේ සාලාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයට මුහුණ පෑ තැනැත්තන් සඳහා උපදේශන මැදිහත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. සේවාවලාභී පවුල් 936 ක් මේ සඳහා සහභාගී විය.

**1.2.7 ධාරිතා සංවර්ධන වැඩසටහන්**

- I. උපදේශන සහකාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරී (උපදේශන) සඳහා කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන් 06 ක් පැවැත්වීම.
  - a) 2016 වර්ෂයේ බඳවා ගත් නවක නිලධාරීන් සඳහා සේවාරම්භක දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීම
  - b) සංවර්ධන නිලධාරී (උපදේශන) සඳහා තෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීම
  - c) මනෝ සාමාජීය ගැටළු හඳුනා ගැනීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ට එක් දින පුහුණු වැඩසටහනක් පැවැත්වීම
  - d) උපදේශන සහකාර හා සංවර්ධන නිලධාරී (උපදේශන) සඳහා තෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීම
  - e) මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදීමට කැමැත්ත ප්‍රකාශ කළ උපදේශන සහකාර හා සංවර්ධන නිලධාරී (උපදේශන) 50 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීම
  - f) උපදේශන සහකාර නිලධාරීන් සඳහා තෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීම
- II. ආසියානු පදනම එක්ව සමපදස්ථ කණ්ඩායම් සුපරීක්ෂණය හා අධීක්ෂණ පිළිබඳ වැඩසටහන් පිළිබඳ පසු විපරම් වැඩසටහන් පැවැත්වීම.
- III. ආසියානු පදනමේ අනුග්‍රහයෙන් මෙම අමාත්‍යාංශයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේත් උපදේශන නිලධාරීන් පොදු ස්ථරයකට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් මාලාව යටතේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීම.
- IV. දිස්ත්‍රික් මට්ටමින් පවතින මනෝ සාමාජීය ගැටළු හඳුනා ගැනීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සඳහා එක් දින කුසලතා සංවර්ධන වැඩසටහනක් පැවැත්වීම.

**1.2.8. ජාතික මට්ටමින් කාර්තුමය හා දිස්ත්‍රික් මට්ටමින් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම හා උපදේශන නිලධාරීන්ගේ අධීක්ෂණ හා සුපරීක්ෂණ කටයුතු සිදු කිරීම**

- I. මෙම අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු සඳහා යොදවා ඇති උපදේශන නිලධාරීන් මඟින් ත්‍රෛමාසිකව දිස්ත්‍රික් මට්ටමින් උපදේශන සේවාව ලබාදීම පිළිබඳ ප්‍රගතිය ලබා ගැනීම හා උපදේශන සේවා සැපයීමේ දී මුහුණ පෑමට සිදුවන අපහසුතා හා පවතින ගැටළු පිළිබඳ කාර්තුමය වශයෙන් සාකච්ඡා කිරීම.
- II. දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ සිටින උපදේශන සහකාරවරුන් හා සංවර්ධන නිලධාරීන් (උපදේශන) ගේ සහභාගීත්වයෙන් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීම

**1.2.9. 24 පැය ජංගම දුරකථන උපදේශන සේවා සැපයීම**

ඩයලොග් ජංගම දුරකථන ජාලය ඔස්සේ උපදේශන නිලධාරීන් 88 දෙනෙකු හරහා ප්‍රජාවගේ මානසික ප්‍රශ්න හා ගැටලු නිරාකරණය සඳහා උපදේශන සහාය ලබාදීම.

**1.2.10. උපදේශන සේවාව ප්‍රමිතිගත කිරීම**

මෙම අමාත්‍යාංශය යටතේ උපදේශන සේවාවේ නියුතු නිලධාරීන්ගේ උපදේශන සේවා සැපයීම ප්‍රමිතිකරණය සඳහා පහත කාර්යයන් ක්‍රියාවට නැංවීම.

- I. සමපදස්ථ කණ්ඩායම් අධීක්ෂණය හා සුපරීක්ෂණ භාවිතා කිරීම.
- II. සේවලාභීන් ඇගයීම සඳහා මෙවලම් භාවිතා කිරීම.
  - ❖ සේවලාභීන් හඳුනා ගැනීමේ පත්‍රිකාව
  - ❖ සේවලාභීන් ඇතුළත් කර ගැනීමේ පත්‍රිකාව
  - ❖ සේවලාභී තක්සේරු වාර්තාව හා පසු විපරම් තක්සේරු වාර්තාව

III. උපදේශන සේවාවට අදාළ පහත තොරතුරු ආශ්‍රයෙන් දත්ත පද්ධතියක් සකස් කිරීම.

- ❖ උපදේශන සැසි සාරාංශය
- ❖ මාසික ප්‍රගති වාර්තාව - දැනුවත් කිරීමේ වැඩසටහන්
- ❖ මාසික ප්‍රගති වාර්තාව - ධාරිතා සංවර්ධන වැඩසටහන්
- ❖ දුරකථන උපදේශන සේවාවේ ප්‍රගතිය
- ❖ මාසික දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන වාර්තාව
- ❖ මාසික සාරාංශ ලේඛනය - දිස්ත්‍රික් මට්ටම

IV. උපදේශන සේවාව ප්‍රමිතිගත කිරීම සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබා දීම.

**1.3 භෞතික හා මූල්‍ය ප්‍රගතිය - 2016.12.31 දක්වා**

ක්‍රියාකාරකම	භෞතික ප්‍රගතිය	මූල්‍ය ප්‍රගතිය (රු.මි)	ප්‍රතිලාභීන් ගණන
ජාතික උපදේශන දිනය	ජාතික උත්සවය පැවැත්වීම	1.72	සහභාගිකයන් 525
උපදේශන සේවා සපයන ආයතන සම්බන්ධීකරණය	වැඩසටහන් 03	0.10	ආයතන 15
24 පැය ජංගම දුරකථන උපදේශන සේවාව	දුරකථන 88	0.30	2638
ප්‍රකාශන	<ul style="list-style-type: none"> <li>• “උපදේශනා” සඟරාව එළිදැක්වීම 1000</li> <li>• දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම බැනර් 180 ලබාදීම</li> <li>• සේවාලාභීන් ඇගයීම් සඳහා ආකෘති පත්‍ර මුද්‍රණය 462500</li> </ul>	2.01	පොදු ප්‍රජාව
ධාරිතා සංවර්ධන වැඩසටහන්	පුහුණු වැඩසටහන් 06	1.83	214
වැලැක්වීමේ හා කණ්ඩායම් උපදේශන වැඩසටහන්	<ul style="list-style-type: none"> <li>• ප්‍රාදේශීය වැඩසටහන් 310</li> <li>• දිස්ත්‍රික් වැඩසටහන් 25</li> <li>• ඉල්ලීම් මත වැඩසටහන් 02</li> <li>• උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මත වැඩසටහන් 09</li> <li>• පිබිඳුණු පොළොන්නරු වැඩසටහන් 03</li> <li>• ආපදා වැඩසටහන් (කැගල්ල, කොළඹ)</li> <li>• කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා උපදේශන වැඩසටහන් පැවැත්වීම 02</li> </ul>	6.69	18709
සම්බන්ධීකරණ	<ul style="list-style-type: none"> <li>• කාර්තුමය වශයෙන් අමාත්‍යාංශයේ වැඩසටහන් 04</li> <li>• දිස්ත්‍රික් මට්ටමින් ප්‍රගති සමාලෝචන වැඩසටහන් පැවැත්වීම 240</li> </ul>	0.36	214
වෙනත්	<ul style="list-style-type: none"> <li>• සිත්සරණ මධ්‍යස්ථානවල විදුලි බිල් ගෙවීම</li> <li>• ලිපිද්‍රව්‍ය</li> <li>• අතිරේක ඉන්ධන</li> </ul>	1.53	-
<b>එකතුව</b>		<b>14.54</b>	

# 02 . ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහ ලේකම් කාර්යාලය

## 2.1 හැඳින්වීම

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, අභිසංවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කාරණා සඳහා ද විධි විධාන සැලැස්වීම පිණිස පනවන ලද 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අදාළ නෛතික විධිවිධාන සැලැස්වීම.

## 2.2 කාර්යයන් හා ක්‍රියාකරකම්

උක්ත පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා වන ආබාධ සහිත තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම, ඔවුන්ගේ සුඛසාධනය සහ ඔවුන්ට සහන සැලසීම අරභයා වූ ජාතික ප්‍රතිපත්ති බලාත්මක කිරීම සඳහා වන නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දු තීරණ ගැනීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව පිහිටුවා ඇත. එම තීන්දු තීරණවලට අදාළව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය විසින් පහත සඳහන් කාර්යයන් හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරනු ලැබේ.

- ❖ ආබාධ සහිත තැනැත්තන්ගේ සුඛසාධන ප්‍රවර්ධනය පදනම් කරගත් දරිද්‍රතාවය අවම කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන්
- ❖ ආබාධ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු වැළැක්වීම හා පාලනය කිරීම සඳහා වන වැඩසටහන්
- ❖ ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධ නිවැරදි දත්ත හා සංඛ්‍යාලේඛන පවත්වාගෙන යාම.
- ❖ ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවර්ධනය හා සුඛසාධනය සඳහා පිහිටුවා ඇති ආයතනවල කටයුතු අධීක්ෂණය, මහපෙන්වීම හා අවශ්‍ය විටකදී ආධාර ලබාදීම.
- ❖ අන්තර්කරණ සංවර්ධනය සඳහා වන ප්‍රවේශය, පහසු කිරීම, භෞතික පරිසරය සැකසීම සහ ඒ පිළිබඳව අදාළ පාර්ශව මෙහෙයවීම හා අවශ්‍ය විටකදී ආධාර ලබාදීම.
- ❖ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන පාසල් යන හා දැනට පාසල් නොයන ආබාධ සහිත දරුවන් අඛණ්ඩව පාසල් අධ්‍යාපනයට යොමුකිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා අවශ්‍ය විටකදී ආධාර ලබාදීම.
- ❖ ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණ සංවර්ධනයට දායක කර ගැනීම සඳහා ඇති සමාජයීය වගකීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා ප්‍රචාරක කටයුතු සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ❖ ආබාධ සහිත පුද්ගලයන් වැඩි ප්‍රදේශ හඳුනාගෙන එම ආබාධිත තත්ත්වය වැඩිවීම කෙරෙහි බලපාන සාධක වෙත ජනතාවගේ අවධානය යොමු කරවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පසුපරම් කටයුතු කිරීම, එහි ප්‍රගතිය විශ්ලේෂණය කිරීම

## 2.3 භෞතික හා මූල්‍ය ප්‍රගතිය - 2016.12.31 දක්වා

2.3.1. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම.

2.3.1.1. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන 1996 අංක 28 දරණ පනත තවදුරටත් සංවර්ධනය කරමින්, විශේෂ කෙටුම්පත් කමිටුවක් මගින් කෙටුම්පත් කර අවසන්ව ඇති නව පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

2.3.1.2. සංඥා භාෂා පනත් කෙටුම්පත

සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස පාර්ලිමේන්තුවේදී ද පිළිගෙන ඇති බැවින්, ඒ අනුව සකස් කරන ලද සංඥා භාෂා පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලදුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මූලික කෙටුම්පතක් මේ වනවිට ඉදිරිපත් කර ඇත. එම කෙටුම්පත තවදුරටත් සංවර්ධනය කළයුතු බවට ඉදිරිපත් වූ යෝජනා අනුව කේෂත්‍රය පිළිබඳ දැනුම ඇති පුද්ගලයින්ගෙන් යුතු කමිටුවක අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා ජාතික සභා විසින් නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ නැවත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

2.3.1.3. සුදුසැරයටිය භාවිතා කරන්නන් සඳහා නීතිමය රැකවරණය ලබාගැනීම සඳහා වන පනත් කෙටුම්පත

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන 1996 අංක 28 දරණ පනත මගින් දායාදාබාධවුවන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා වන බැවින් අලුත් පනතක් සකස් කිරීම වෙනුවට 1996 අංක 28 දරණ පනත යටතේ රීතිමාලාවක් සකස් කිරීම සුදුසු බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇති බැවින් ඒ අනුව රීතිමාලාවක් සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

2.3.1.4. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අපරානුමත කිරීම.

ශ්‍රී ලංකාව විසින් 2007 මාර්තු 30 දින එකඟතාවය පළකර ඇති ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපරානුමත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලය විසින් 2015.12.23 දින අනුමත කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මෙම අනුමැතිය දැනුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් 2016.02.08 දින ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අපරානුමත කල රටක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

**2.3.2. ආදායම් උත්පාදනය සඳහා ස්වයං-රැකියා ආධාර ලබාදීම.**

ආබාධ සහිත පුද්ගලයින් සිටින අඩු ආදායම්ලාභී පවුල්වල පවතින ආර්ථික දරිද්‍රතාවය අවම කිරීම සඳහා ස්වයං රැකියාවක් ආරම්භ කිරීම හෝ වැඩි දියුණු කිරීම සඳහා එක් පුද්ගලයෙකුට හෝ පවුලකට උපරිම රු. 25000 ක් ලබාදී ස්වයං රැකියාවක් ආරම්භ කිරීම, නියාමනය නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම සහ අලෙවිය සඳහා මැදිහත් වීමට අවශ්‍ය කටයුතු මෙම වැඩසටහන යටතේ සිදු කරනු ලැබේ.

ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මුදල (රු.මි.)
386	9.299

**2.3.3. සුභසාධන හා සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය.**

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන හා සංවර්ධන මධ්‍යස්ථානවල පවතින ගුණාත්මකභාවය පිළිබඳ අධීක්ෂණය, නියාමනය හා අවශ්‍ය විටකදී ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මෙලෙස ලියාපදිංචි වී පවත්වාගෙන යනු ලබන ආයතන 130 කි.

**2.3.4. ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් ලබාදීම .**

1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අනුව, 2006.10.17 දිනැති අංක 1467/15 හා 2009.09.18 දිනැති අංක 1619/24 දරණ අතිවිශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර ඇති 2006 අංක 01 දරණ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ (ප්‍රවේශ) නියෝග ප්‍රකාරව දැනට පවතින සියලුම ප්‍රසිද්ධ ගොඩනැගිලි, ප්‍රසිද්ධ ස්ථාන හා පොදු සේවා ලබාදෙන ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ වීමට හැකිවන ආකාරයට සකස් කරනු ලැබිය යුතුය.

එහෙත් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් පිරිවිතරයන් ආබාධ සහිත තැනැත්තන්ට වඩාත් පහසුවන අයුරින් හා වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය, නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතනවල සහභාගිත්වයෙන් කමිටුවක් පත් කර අවශ්‍ය රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් පවතී.

**2.3.5. ආබාධ සහිත පුද්ගලයන් සඳහා මාසික දීමනාව ලබා දීම.**

මේ යටතේ අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල් සඳහා මාසිකව රු. 3000/- ක් බැගින් ජීවනාධාර මුදලක් ලබා දීමේ වැඩසටහන 2007 සිට ක්‍රියාත්මක වේ. මෙම ආධාර ලබාදීම සඳහා පවුලේ දරිද්‍රතාවය ආබාධිතභාවයේ තීව්‍යතාවය, ගෘහමූලිකයා ආබාධිත වීම, පවුලේ සිටින ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව වැනි සාධක පදනම් කර ගනී.



**ප්‍රගතිය**

ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මුදල (රු.මි.)
30005	1074.37

මෙම වැඩසටහන මගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ සහ එම පවුල්වල ආර්ථික තත්ත්වය, පෝෂණය, මානසික හා සාමාජීය මට්ටම වැඩි දියුණු වී ඇති බව ක්ෂේත්‍රයේදී සිදුකරනු ලබන නිරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

**2.3.6. හඳුනා නොගත් වකුගඩු රෝගීන් සඳහා මාසික ජීවනාධාරය ගෙවීම.(CKDu)**

හඳුනා නොගත් වකුගඩු රෝගය හේතුවෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඖෂධ ලබා ගැනීම හෝ සායන සඳහා යාමට ඒමට පහසු කිරීමක් වශයෙන් බහුලව ඇති කුරුණෑගල, අම්පාර, වව්නියාව, මාතලේ, හම්බන්තොට, පොළොන්නරුව, මුලතිව්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත තෝරාගත් ලේ පිරිසිදු කෙරෙන හා දරුණු තත්වයේ ප්‍රතිකාර ලබන අඩු ආදායම්ලාභී රෝගීන් 19645 දෙනෙකු මාසික රු.3000/- දීමනාවක් ලබාදීමට තෝරාගෙන ඇති අතර 2016 දෙසැම්බර් 31 දිනට ඉන් 15453 දෙනෙකු සඳහා රු.මි. 486.80 වැය කොට ආධාර ලබා දී ඇත.

**2.3.7. අධ්‍යාපන ආධාර ලබා දීම**

අඩු ආදායම්ලාභී ආබාධ සහිත දරුවන් හා ආබාධ සහිත දෙමව්පියන්ගේ දරුවන් සඳහා එක් වරක් පමණක් ලබාදෙන මෙම අධ්‍යාපන ආධාරය උපරිම ලෙස රු. 10,000 ක් වන අතර මෙම මුදල පාසල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සකසා ගැනීමට හා අධ්‍යාපන උපකරණ ලබාගැනීමට ලබාදේ. මෙම ආධාර ලබාදීම නිසා පාසල් යන වයසේ සිටින ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය කරා යොමුවීම වැඩි දියුණු වී ඇති බව ක්ෂේත්‍ර නිරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙම වර්ෂයේ (2016.12.31) ආධාර ලබාදී ඇති ආකාරය පහත පරිදි වේ.

ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මුදල (රු.මි.)
377	3.132

**2.3.8. ආධාරක උපකරණ ලබාදීම.**

ආබාධ සහිත පුද්ගලයන්ගේ පුනරුත්ථාපන කටයුතු සඳහා උපකාර වෙමින්, අන්තර්කරණ සංවර්ධනයට දායක කරගැනීමට හා ඔවුන් ස්වාධීන පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ඇස් කණ්ණාඩි, රෝදපුටු, ශ්‍රවණ උපකරණ, ත්‍රෛසිකල්, අත්වාරු කිහිලිකරු වැනි උපකරණ සහ ආබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතාවය අනුව විශේෂ උපකරණ ලබාගැනීමට මූල්‍ය ආධාර ලබාදීමට කටයුතු කරනු ලැබේ. අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා ලබාදෙන මෙම උපකරණ වෛද්‍ය නිර්දේශය මත පහත සඳහන් පරිදි මෙම වසර තුළ ලබාදී ඇති අතර ඒ සඳහා ජංගම සේවා වැඩසටහන් 98 ක් පවත්වා ඇත.

ප්‍රගතිය

කිහිලි කරු	ඇස් කණ්ණාඩි	රෝද පුටු (සාමාන්‍ය හා කොමඩි සහිත)	විශේෂ උපකරණ	අත්වාරු	ශ්‍රවණ උපකරණ	සුදුසු සැරයටි	මුදල රු.මි.
93	56,406	303	35	139	06	0	13.548

2.3.9. නිවාස ආධාර වැඩසටහන

පදිංචිය සඳහා නිවසක් නොමැති අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයාට හෝ ඔහුව පෝෂණය කර රැකබලාගන්නා පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට, නිවසේ කොටසක් ඉදිකිරීමට රුපියල් 250,000 ක උපරිමයට යටත්ව නිවාස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 150,000 ක උපරිමයකට යටත්ව ආධාර ලබාදෙනු ඇත. සුපිරි වාසනා සම්පත ලෝකරැකිය අලෙවි ආදායමෙන් 5% ක ප්‍රමාණයක් මේ වනවිට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික අරමුදලට බැර වේ. ඒ අනුව 2016.12.31 දිනට නිවාස 531 ක් සඳහා රු.මි.49.846 ක් වැය කර ඇත.

2.3.10. වෛද්‍යාධාර ලබා දීම

ආබාධ සහිත තැනැත්තන්ට හා දිගු කාලීනව රෝගවලට ගොදුරු වූ පුද්ගලයින් වෙනුවෙන් රජයේ රෝහල් වලින් දීර්ඝ කාලීන ඖෂධ ලබා ගැනීමේදී එම රෝහල්වලින් නොසපයන ඖෂධ ලබා ගැනීම සඳහාද සායනවලට සහභාගි වීම සඳහා ගමන් වියදම් දැරීම සඳහා ද හෘද, අක්ෂි, වකුගඩු, මොළය, දණහිස, උකුල් ඇට, කර්ණ පටක බද්දය ආදී සැත්කම් සඳහා අවශ්‍ය වන වියදම් පියවා ගැනීම සඳහා ද ජල මෙට්ට, වායු මෙට්ට, කථන උපකරණ වැනි විශේෂ වෛද්‍යමය උපකරණ ලබා ගැනීමට මෙන්ම රුධිර කාන්දුකරණය ආදිය සඳහා මාසිකව රු. 6,000.00 කට වඩා අඩු ආදායමක් ලබන පවුලක් වෙනුවෙන් වෛද්‍යාධාර වැඩසටහන යටතේ උපරිම රු. 20,000.00 (විසි දහසක්) ආධාර මුදලක් ලබා දෙනු ලැබේ. 2016 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා පහත සඳහන් පරිදි වෛද්‍ය ආධාර ලබාදීමට කටයුතු කර ඇත.

ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මුදල (රු.මි.)
406	6.064

### 2.3.11. පාඨමාලා

ආබාධ සහිත තැනැත්තන්ගේ සේවා අවශ්‍යතා පහසුවෙන් ඉටුකර දීමට ඔවුන් සමඟ සන්නිවේදනය කළ හැකි වීම වඩා වැදගත් වේ. ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සඳහා සංඥා භාෂාව, බ්‍රේල් ක්‍රම විද්‍යාව හා චලනාවය හා දිශානතිය පුහුණු කිරීමේ වැඩසටහන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් ආරම්භ කොට ඇති අතර 2016 වර්ෂයේ එක් කණ්ඩායම් දෙකක් සඳහා පාඨමාලා පවත්වන අතර, ඒ මගින් නිලධාරීන් 50 දෙනෙකු සඳහා පුහුණුව ලබාදීමට කටයුතු කරනු ලැබේ.

### 2.3.12. රැකවරණ නිවාස සඳහා ආධාර ලබාදීම

සුවකළ නොහැකි සහ ජීවිත කාලය පුරාම රැකබලාගත යුතු ආබාධ සහිත තැනැත්තන් විශාල සංඛ්‍යාවක් රැකබලාගන්නා රාජගිරිය වික්ටෝරියා නිවාසයේ විදුලි හා ජල බිල්පත් ගෙවීමටත් සේවක වැටුප් ගෙවීම සඳහාත් 2016 වර්ෂය සඳහා රුපියල් මිලියන 8 ක් ලබා දී ඇත.

### 2.3.13. ස්වේච්ඡා සංවිධාන සඳහා ආධාර ලබාදීම

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කටයුතු කරන ස්වේච්ඡා සංවිධානවල පහසුකම් වර්ධනය කිරීම සඳහා රු. මි. 2.4 ක් වෙන් කරන ලද අතර 2016 දෙසැම්බර් 31 දින වන විට රු. මි. 2.299 ක් වැය කර ආයතන 12 ක් සඳහා ආධාර ලබාදී ඇත.

## 2.4 විශේෂ වැඩසටහන්

### 2.4.1 හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් (CKDu) මියගිය දෙමාපියන්ගේ උසස් පෙළ හදාරන සිසුනට ශිෂ්‍යාධාර ගෙවීම

හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් ( CKDu) මව හෝ පියා මියගිය උසස් පෙළ හදාරන දරුවන් වෙනුවෙන් අනුරාධපුර, බදුල්ල, වවුනියාව යන දිස්ත්‍රික්ක 3 හි සිසුන් 752 ක් සඳහා අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා මාසිකව රු. 1,000 බැගින් රු. 752,000 ක් ලබා දී ඇත. ප්‍රතිපාදන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇත.

# 03. තනි මා-පිය පවුල් සංවර්ධන වැඩසටහන

## 3.1 හැඳින්වීම

වර්තමාන සමාජයේ තනි මාපියන්ගේ සංඛ්‍යාව සිසුයෙන් වර්ධනය වෙමින් පවතී. දරුවන් හා කලත්‍රයා අතහැර දැමීම හේතුකොටගෙනද, කලත්‍රයා දිවියෙන් සමුගැනීම හේතු කොට ගෙනද, තනි මාපියන් බවට පත් වන දිළිඳු ශ්‍රී ලාංකීය පුරවැසියන්හට ඔවුන් මුහුණ දෙන ආර්ථික අපහසුතාවයන් සඳහා යම් පිටුවහලක් වෙමින් එම පවුල් මෙම සමාජ තලයේ ඉහල මට්ටමකට ඔසවා තබන්නට අත්වැලක් වීම මෙම වැඩ සටහනේ අරමුණයි.

### 3.1.1. ප්‍රතිලාභීන් තෝරා ගැනීම

- ❖ හදිසි අනතුරු, සියදිවි නසා ගැනීම් සහ එවැනි සිද්ධීන් නිසා තම සැමියාගේ/බිරිඳගේ අකල් වියෝවෙන් අසරණ තත්වයට පත්වූ කුඩා ළමුන් හා පාසල් යන වයසේ දරුවන් සිටින පුරුෂයන්/කාන්තාවන් සඳහාද,
- ❖ සැමියා විසින් බිරිඳ හා දරුවන් අතහැරයාම හෝ බිරිඳ විසින් කුඩා දරුවන් සමග සැමියා අතහැර ගිය පවුල් සඳහාද,
- ❖ නීතිමය විවාහයකට ඇතුළත් නොවූ එහෙත් අධ්‍යාපනය ලබන හා කුඩා දරුවන් සිටින එම දරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කිසිම ආදායම් මාර්ගයක් නොමැති දරුවන් සමග හුදකලාව සිටින කාන්තාවන් / ෂයන්පුරු සඳහාද

ඉහත වර්ගීකරණය යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී සුවිශේෂී ස්ථානයක් මව් කිරි බොන දරුවන් හෝ පාසල් යන දරුවන් සිටින පවුල් සඳහා හිමිවේ.

2012 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ තනි මා-පිය පවුල් 610,945 ක් වන අතර එයින් වැන්දඹු අවුරුදු 50 ට වැඩි පවුල් සංඛ්‍යාව 77,626 ද, වැන්දඹු අවුරුදු 50 ට අඩු පවුල් සංඛ්‍යාව 441,797 ද, නීතියෙන් වෙන්වී ඇති අවුරුදු 50 ට වැඩි පවුල් සංඛ්‍යාව 8,856 ද , නීතියෙන් වෙන්වී ඇති අවුරුදු 50 ට අඩු පවුල් සංඛ්‍යාව 9,043 ද, අත්හැර දමන ලද අවුරුදු 50 ට වැඩි පවුල් සංඛ්‍යාව 40,436 ද, අත්හැර දමන ලද අවුරුදු 50 ට අඩු පවුල් සංඛ්‍යාව 33,186 ලෙස දක්වා ඇති අතර, වැඩිම තනි මාපිය පවුල් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. මෙම තනි මා-පිය පවුල් අතරින් වඩාත් අසරණ භාවයට පත්වන්නන් අතර කුඩා දරුවන් හා කාන්තාවන් සුවිශේෂය. මෙම අසරණ භාවය නිසාම ඔවුන්ගේ රැකවරණයට, ආරක්ෂාවට හා අභිමානයට බලවත් තර්ජනයක් එල්ල වී ඇත. මීට අමතර වශයෙන් දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණය ගැටළුවක් වී ඇති අතර ඔවුන් විවිධ වූ සමාජ අපවාර සඳහා ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක්ද පවතී.

තවද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව පාසැල් යායුතු වයසේ සිටින දරුවන්ගෙන් 2%ක් පාසල් නොයන බව අනාවරණය වී ඇත. එයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ ආර්ථික දරිද්‍රතාවයයි. මෙම කොටසින් සැලකිය යුතු කොටසක් තනි මා-පිය පවුල් ගනයට ඇතුළත් වේ.

මෙම තත්වය අවම කර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාකාරකම් මෙම වැඩ සටහන මගින් මෙහෙයවනු ලබයි.

1. තනි මා-පිය පවුල් සංවර්ධනය සඳහා ස්වයං රැකියා ආධාර ලබා දී , ස්වයං රැකියා ආරම්භ කිරීම හා පසු විපරම
2. තනි මා-පිය පවුල්වල දරුවන්ගේ හා පවුල් වල සාමාජිකයින්ගේ කියවීමේ රුචිකත්වය වර්ධනය සඳහා කියවීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
3. තනි මා-පිය පවුල්වල මවුවරුන්/පියවරුන්ගේ ආර්ථික ශක්තිය දියුණු කිරීම, පවුලේ අභිවෘද්ධිය සඳහා ඉටු විය යුතු කාර්යභාරය හා සමාජමය වගකීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කර ඔවුන්ගේ ආර්ථික තත්වය නඟාසිටුවා දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දැනුම ලබා දීම, ඔවුන් විසින් ආරම්භ කරනු ලබන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා හඳුනාගෙන ඇති අවදානම් සහිත පවුල් සංස්ථා ස්ථාවර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමතරව ඉලක්කගත කණ්ඩායම් මානසික සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

### 3.2 භෞතික හා මූල්‍ය ප්‍රගතිය - 2016.12.31 දක්වා

අනු අංකය	වැඩසටහන්	භෞතික ප්‍රගතිය	මුදල රු.මි.
1.	පුද්ගලයන් සඳහා ආධාර ලබාදීම	පුද්ගලයින් 815	15.88
2.	පුහුණු වැඩසටහන්	වැඩසටහන් 11	0.19
3.	දරුවන් මත් උවදුරින් වැළැක්වීම සඳහා දැනුවත් කිරීම	වැඩසටහන් 05	0.12
4.	කියවීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීම	මධ්‍යස්ථාන 23	2.02
5.	ක්ෂේත්‍ර නිරීක්ෂණ	නිරීක්ෂණ 06	0.11
6.	තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක තනි මා-පිය පවුල්වල ආර්ථික හා සාමාජීය සංවර්ධනය ඇති කිරීම (වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය)	සාකච්ඡා 02 ස්වයං රැකියා 02 නිවාස ආධාර 12 අධ්‍යාපන ආධාර 03	0.94
7.	වෙනත්		0.74
	එකතුව		20.00

තනි මා-පිය පවුල් ඒකකවල විරැකියාව අවම කර ඔවුන් ජාතික සංවර්ධනයේ හවුල්කරුවන් බවට පත් කර ගැනීම තුළින් සමාජයේ ප්‍රගමනයට දායක වන්නාවූ පුද්ගල පිරිසක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් සිදුවන මහඟු සේවාවකි.

# 04. ග්‍රාමීය සංවර්ධන අංශය

## 4.1 සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන

### 4.1.1. හැඳින්වීම

සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන මගින් ජන ජීවිතය නඟා සිටුවීම සඳහා ග්‍රාමීය ජනතාව සවිබලගැන්වීම තුළින් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිවලට යොමු කිරීම, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ග්‍රාමීය නිෂ්පාදන සඳහා අලෙවි පහසුකම් ලබා දීම, ගම තුළ පවත්නා සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම, වස විසෙන් තොර කාබනික වගාව සඳහා ජනතාව උනන්දු කරවීම, නැවුම් එළවළු පළතුරු පරිභෝජනය තුළින් පවුලේ පෝෂණය ඉහළ නැංවීම, ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාත්මික හා සාරධර්ම සංවර්ධනය තුළින් යහපත් පුරවැසියන් බවට පත් කරලීම, සියළු දෙනාට ජීවත් වීම සඳහා ආරක්ෂිත හා යහපත් සෞඳුරු පරිසරයක් ඇති කරලීම, ගම තුළ දිළිඳුකම අඩු කිරීම ආදී විශේෂිත අරමුණු පෙරදැරි කර ගෙන ක්‍රියාත්මක කළ අතර මෙම ගම්මාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ආදර්ශයක් වන නියමු ගම්මාන ලෙස සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කරන ලදී.

මෙම වැඩසටහනේ පළමු අදියරය යටතේ එක් දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් එක් ගම්මානයක් බැගින් ගම්මාන 40 ක් තෝරා ගැනීමට කටයුතු කර ඇත.

ගම්මාන තෝරා ගැනීමේදී අඩු ආදායම්ලාභීන් වැඩි පිරිසක් සිටීම හා ගම තුළ පවත්නා ආර්ථික, සාමාජීය, සංස්කෘතික, අධ්‍යාත්මික, පාරිසරක ආදී සියළු අංශ වැඩි දියුණු කිරීමට ඇති විභවතාවයන් කෙරෙහි අවධානය යොමු කරනු ලබන අතර සමෘද්ධිමත් ගමක් බවට පරිවර්තනය කිරීමේදී ග්‍රාමීය ජනතාවගේ, නිලධාරීන්ගේ හා ගමට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන්ගේ ආකල්ප හා කාර්යක්ෂමතාවය පිළිබඳව ද සැලකිලිමත් වන ලදී.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් එක් ගමකට රුපියල් මිලියන 7.0 ක් පමණ වෙන් කරනු ලැබේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ මෙම අමාත්‍යාංශයේ ග්‍රාමීය සංවර්ධන හා දිවිනැගුම අංශයේ නිලධාරීන් මගින් මෙම වැඩසටහන මෙහෙය වීම, අධීක්ෂණය හා පසු විපරම් කටයුතු සිදු කරනු ලැබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිවිනැගුම සංවර්ධන අංශය හා ග්‍රාමීය මට්ටමේ ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර හා පවුල් සෞඛ්‍ය සේවිකා ආදී ගමට සම්බන්ධ නිලධාරීන් මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ.

4.1.2. දිස්ත්‍රික්ක මට්ටමින් තෝරා ගත් ගම්මාන

	දිස්ත්‍රික්ක	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	ග්‍රාම නිලධාරී වසම/ගම්මානය
1.	කොළඹ	කැස්බෑව	1. පැලැන්වත්ත - උතුර
2.	ගම්පහ	දිවුලපිටිය	2. ඉදුරාගාර දකුණ
		මහර	3. කිරිකිත්ත නැගෙනහිර
		මීරිගම	4. දඹුටුව
3.	කළුතර	බුලත්සිංහල	5. රටියල
4.	ගාල්ල	කඩවත්සතර	6. උක්වත්ත
		ඇල්පිටිය	7. මහලොරගහ (කැකිරිගස්හේන)
5.	මාතර	පස්ගොඩ	8. මාවරල
6.	හම්බන්තොට	ලුණුගම්වෙහෙර	9. පුංචිඅප්පුඡදුර
		කටුවන	10. කෝන්ගස්තැන්න
7.	මහනුවර	දෙල්තොට	11. උඩදෙල්තොට (පහලගම)
		හේවාහැට	12. මීරුප්ප
		පහත හේවාහැට	13. නීලවල
8.	මාතලේ	රත්තොට	14. උඩහපුඉද
9.	නුවරඑළිය	හහුරන්කොත	15. මාකෙම්පේ
		කොත්මලේ	16. කඩදොර (කිතුල්බැද්ද)
10.	කුරුණෑගල	මාවතගම	17. මඩව
11.	පුත්තලම	පල්ලම	18. වතුපොල
12.	බදුල්ල	ඇල්ල	19. මදුරගම
		වැලිමඩ	20. පුරංවෙල
13.	මොණරාගල	බිබිල	21. කණුල්වෙල (ඉකිරියන්පොල)
14.	කෑගල්ල	මාවනැල්ල	22. අම්බලාව
		ගලිගමුව	23. හැලමඩ
15.	රත්නපුර	ඉඹුල්පේ	24. සීලාගම
		කුරුවිට	25. කීරගල (ගොඩැල්ලවත්ත)
16.	අනුරාධපුරය	තලාව	26. මොරගොඩ
17.	පොළොන්නරුව	තමන්කඩුව	27. අඹන්ගහ උතුර
		හිගුරක්ගොඩ	28. යටියල්පතාන
		මැදිරිගිරිය	29. තලාකොලවැව
		දිඹුලාගල	30. බඳනාගල
		තමන්කඩුව	31. ලක්ෂ උයන
18.	අම්පාර	පොතුච්ඡේ	32. පොතුච්ඡේ (සර්වෝදපුරම්)
		උහන	33. වලගම්පුර
19.	ත්‍රිකුණාමලය	සේරුවිල	34. සේරුවිල
20.	මඩකලපුව	වෙන්කලඬි	35. මාවඩිවෙම්බු
21.	වව්නියාව	වව්නියාව	36. ඕමන්තෙයි
22.	යාපනය	තෙලිප්පලෙයි	37. කොල්ලන්කලඬිඬි
23.	මන්නාරම	මඩු	38. පුමලන්තාන්
24.	මුලතිව්	මාන්තෙයි නැගෙනහිර	39. ඔට්ටරුවටකුලම්
25.	කිලිනොච්චිය	පුනහරි	40. මුලන්කාවිල්

#### 4.1.3. සමාද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහනේ 2016.12.31 දිනට ප්‍රගතිය

දිස්ත්‍රික්ක 25 හි තෝරා ගත් ගම්මාන 40 න් 39 ක 2016 වර්ෂය සඳහා ඉලක්කගත වැඩ මුළුමනින්ම නිම කර ඇති අතර නිම කර ඇති මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 5635 කි. වැය කර ඇති මුළු මුදල රු.මි. 192.72 ක් වේ. මෙම ව්‍යාපෘතිවලින් කෘෂි සංවර්ධන ව්‍යාපෘති 3580 ක් ද, සත්ව පාලන ව්‍යාපෘති 779 ක් ද, කර්මාන්ත සම්බන්ධ ව්‍යාපෘති 827 ක් ද, අලෙවි කටයුතු සම්බන්ධ ව්‍යාපෘති 212 ක් ද, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 110 ක් ද, සමාජ සංවර්ධන ව්‍යාපෘති 74 ක් ද, පුහුණු වැඩසටහන් 53 ක් ද නිම කර තිබේ.



2016.12.31 දිනට ගම්මාන මට්ටමින් ප්‍රගතිය පහත දැක්වේ.

සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන - 2016																			
2016.12.31 දිනට ප්‍රගතිය																			
අනු අංකය	දිස්ත්‍රික්කය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	ගම්මානය	කෘෂි සංවර්ධන		සත්ත්ව පාලන		කර්මාන්ත		අලෙවි		යටිතල පහසුකම්		සමාජ සංවර්ධන		සුභුණු		මුළු එකතුව	
				සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)
1	කොළඹ	කැස්බෑව	පැලන්වත්ත උතුර	230	2.93	29	1.21	5	0.21							1	0.18	265	4.52
2	ගම්පහ	මීරිගම	දඹුටුව	573	0.17					4	0.15	13	6.43			5	0.15	595	6.89
		දිවුලපිටිය	ඉඳුරාගාර දකුණ	12	0.28			57	2.52	47	1.61							116	4.41
		මහර	කිරිකිත්ත නැ.					21	0.50			3	1.47					24	1.97
3	කළුතර	මුලත්සිංහල	රැටියල	168	1.34	12	0.18	9	0.40	25	0.71	7	4.31			2	0.02	223	6.96
4	ගාල්ල	කඩවත්සතර	උස්වත්ත	71	1.68			9	0.15			2	3.11			5	0.07	87	5.00
		ඇල්පිටිය	මහලෞරගහ (කැකිරිගත් හේන)	3	0.07			126	1.57			6	4.11			3	0.05	138	5.80
5	මාතර	පස්ගොඩ	මාවරල	70	1.00			40	1.19			8	1.21	38	3.26	4	0.05	160	6.70
6	හම්බන්තොට	ලුණුගමුවෙ හෙර	පුවිඅප්පුප්පුර	61	0.34	31	1.00	22	0.73	4	0.20	1	1.98					119	4.25
		කටුවන	කෝංගස්නැ න්න	4	0.06			44	1.39	23	0.49	2	0.26					73	2.19
7	මහනුවර	දෙල්තොට	උඩදෙල්තොට	3	0.14	10	0.23	6	0.28	2	0.05	3	3.77					24	4.48

සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන - 2016

2016.12.31 දිනට ප්‍රගතිය

අනු අංකය	දිස්ත්‍රික්කය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	ගම්මානය	කෘෂි සංවර්ධන		සත්ත්ව පාලන		කර්මාන්ත		අලෙවි		යටිතල පහසුකම්		සමාජ සංවර්ධන		පුහුණු		මුළු එකතුව		
				සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	
			(පහලගම)																	
		හේවාහැට	මීරුජප	2	0.04	6	0.13	12	0.41	5	0.12	5	3.80						30	4.49
		පහත හේවාහැට	නීලවල	45	0.73	11	0.39	42	1.63							2	0.02		100	2.77
8	මාතලේ	රත්තොට	උඩහපුවිද	15	0.31	7	0.34	65	1.98			7	3.57	19	0.85				113	7.05
9	නුවරඑළිය	හඟුරන්කොන	මාකෙම්පේ	60	0.78	17	1.25	11	0.31	1	1.99	2	2.66			3	0.01		94	7.00
		කොත්මලේ	කඩදොර (කිතුල්බැද්ද)			10	0.35	14	0.11	1	0.05								25	0.50
10	කුරුණෑගල	මාවතගම	මඩව	232	0.40	30	0.69	38	1.32			5	2.67	13	0.40	4	0.07		322	5.55
11	පුත්තලම	පල්ලම	වතුපොල	8	0.57							13	6.33						21	6.90
12	බදුල්ල	ඇල්ල	මදුරගම	26	0.81	6	0.33	12	0.66	15	0.71	1	3.17	3	0.40				63	6.09
		වැලිමඩ	පුරන්වෙල	71	1.79	8	0.28												79	2.06

සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන - 2016

2016.12.31 දිනට ප්‍රගතිය

අනු අංකය	දිස්ත්‍රික්කය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	ගම්මානය	කෘෂි සංවර්ධන		සත්ත්ව පාලන		කර්මාන්ත		අලෙවි		යටිතල පහසුකම්		සමාජ සංවර්ධන		පුහුණු		මුළු එකතුව		
				සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	
13	මොනරාගල	බිබිල	කණුල්වෙල (ඉතිරියන් පොල)	25	0.20			62	1.78			5	4.72			2	0.26	94	6.95	
14	කෑගල්ල	මාවනැල්ල	අම්බලාව	864	4.03	125	2.54	2	0.13	3	0.19					2	0.01	996	6.89	
		ගලිගමුව	හැලමඩ	230	0.83	34	1.13											264	1.97	
15	රත්නපුර	ඉඹුල්පේ	සීලගම	104	1.46	3	0.15	11	0.26	8	0.26	10	4.84			1	0.03	137	6.99	
		කුරුවිට	කීරගල (ගොඩවෙලව න්න)									3	1.91					3	1.91	
16	අනුරාධපුරය	නලාව	මොරගොඩ	7	0.30	23	0.90	8	0.36	15	0.42					1	0.02	54	1.99	
17	පොලොන්නරුව	තමන්කඩුව	අඹන්ගහ උතුර	250	0.39	67	2.11	18	0.90					1	0.02			336	3.43	
		මැදිරිගිරිය	තලාකොලව	66	0.62	101	2.12			1	1.97	2	0.26					170	4.97	
		භිඞුරක්ගොඩ	යටියල්පනාන	76	4.08	3	0.21	13	0.68									92	4.98	
		දිඹුලාගල	බඳනාගල			18	1.11	41	2.36	21	1.56								80	5.02
		තමන්කඩුව	ලක්ෂ උයන																0	0.00
18	අම්පාර	පොතුවිල්	පොතුවිල් (සර්වෝදපුර			34	1.80	58	3.14			3	1.99					95	6.93	

සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන - 2016

2016.12.31 දිනට ප්‍රගතිය

අංකය	දිස්ත්‍රික්කය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	ගම්මානය	කෘෂි සංවර්ධන		සත්ත්ව පාලන		කර්මාන්ත		අලෙවි		යටිතල පහසුකම්		සමාජ සංවර්ධන		පුහුණු		මුළු එකතුව		
				සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	සංඛ්‍යාව	මුදල (රු. මි.)	
			ම)																	
			උහන	86	0.48	2	0.03	29	1.22	16	0.24							133	1.97	
19	ත්‍රිකුණාමලය	සේරුවිල	සේරුවිල	23	1.50	8	0.50	1	0.06			3	3.99					35	6.05	
20	මඩකලපුව	වෙන්කලඬි	එරාචූර්පත්තු	9	0.36	18	1.36			3	0.25	2	5.05					32	7.02	
21	වවුනියාව	වවුනියාව	ඕමන්තෙයි	41	1.64	27	0.77	12	0.48	3	4.08					1	0.03	84	7.00	
22	යාපනය	තෙලිප්පලෙයි	කොල්ලන් කලඬිඬි (මාවයිකලඬිඬි)	10	0.30	15	0.55	25	0.77	14	0.35	1	5.12					65	7.09	
23	මන්නාරම	මඩු	පුමලන්තාන්	94	6.10	16	0.63	6	0.27									116	7.00	
24	මුලතිව්	මාන්තෙයි නැ.	ඔට්ටරුවටකුලම්	16	0.64	93	4.06	4	0.19	1	0.05	3	2.02			2	0.04	119	6.99	
25	කිලිනොච්චිය	පුනහරි	මුලන්කාවිල්	25	1.24	15	0.60	4	0.15							15	0.01	59	2.00	
මුළු එකතුව				3580	37.60	779	26.94	827	28.08	212	15.44	110	78.73	74	4.94	53	0.99	5635	192.72	

## 4.2 දරිද්‍රතාව දුරලීම පිළිබඳ සාර්ක් වැඩසටහන

1985 වර්ෂයේ බංග්ලාදේශයේ ඩකා නුවර දි දකුණු ආසියාණු පහත දැක්වෙන මුල් රටවල් 7 හි සහභාගිත්වයෙන් සාර්ක් වැඩසටහන ආරම්භ වූ අතර 2005 වර්ෂයේ දී ඇල්සනිස්ථානය ද ඊට එක්විය.

- බංග්ලාදේශය
- භූතානය
- ඉන්දියාව
- මාලදිවයින
- නේපාලය
- පකිස්ථානය
- ශ්‍රී ලංකාව
- ඇල්සනිස්ථානය

මෙහි මූලස්ථානය නේපාලයේ කත්මන්දු නුවර පිහිටා ඇත.

සාර්ක් සංවර්ධන ඉලක්ක 22 ක් ජීවනෝපාය, සෞඛ්‍යය, අධ්‍යාපනය හා පරිසරය යන අංශ යටතේ 2015 දක්වා පැවති අතර ඉදිරි කාලය සඳහා ඉලක්ක, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට සමගාමීව හඳුනාගත යුතුව ඇත. ඒ සඳහා පිහිටුවන ලද අන්තර්ජාතික විශේෂඥ කණ්ඩායමෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරනුයේ ආචාර්ය ආර්. එම්. එස්. රත්නායක මැතිතුමාය.

සාර්ක් වැඩසටහනෙහි අප අමාත්‍යාංශයට අදාල වනුයේ දරිද්‍රතාව දුරලීම සම්බන්ධවය. සාක් දරිද්‍රතාව දුරලීමේ ක්‍රියාත්මක සැලැස්ම සඳහා ජාතික වශයෙන් දක්වන ප්‍රතිපත්තිමය දායකත්වය හා අමාත්‍යාංශයට විශේෂිතව අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වැඩසටහන් මගින් දක්වන දායකත්වය සාර්ක් ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුව ඇත.

2014 වර්ෂයේ දී නේපාලයේ කත්මන්දු නුවර පවත්වන ලද 18 වන සාර්ක් සමුළුව ද පකිස්ථානයේ පැවැත්වීමට නියමිත 19 වන සාර්ක් සමුළුව ද අතර අන්තර් - සම්මේලන සැසියක් 2016 වර්ෂයේ මාර්තු මස නේපාලයේ දී පැවැත්විණි. ඒ සඳහා පහත සඳහන් වාර්තා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කෙරිණි.

1. අමාත්‍යාංශයේ දරිද්‍රතා දුරලීමේ වැඩසටහන් පිළිබඳ සටහන
2. අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද සාර්ක් වැඩසටහන්
3. සාර්ක් සංවර්ධන ඉලක්ක පිළිබඳ වාර්තාව
  - ❖ සාර්ක් සංවර්ධන ඉලක්ක නිරීක්ෂණය කිරීමේ අන්තර්ජාතික විශේෂඥ කණ්ඩායමට ආචාර්ය ආර්. එම්. එස්. රත්නායක මැතිතුමා යෝජනා කිරීම.
  - ❖ භූතානය හා නේපාලය සමඟ සාර්ක් දරිද්‍රතා දුරලීමේ ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීම.
  - ❖ සාර්ක් ආදර්ශ ගම්මාන සංග්‍රහය සඳහා ආදර්ශ ගම්මාන වාර්තාවක් ඉදිරිපත් කිරීම.
  - ❖ දරිද්‍රතා දුරලීම හා සාර්ක් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම පිළිබඳව හොඳම නිදර්ශන සංග්‍රහය
  - ❖ ශ්‍රී ලංකා රජය මගින් දරිද්‍රතාව දුරලීමේ ක්‍රියාත්මක සැලැස්මට දක්වනු ලබන ප්‍රතිපත්තිමය හා ක්‍රියාත්මක දායකත්වය
  - ❖ සාර්ක් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම අමාත්‍යාංශය දක්වන දායකත්වය

තවද ඉදිරියේ දී සාර්ක් දරිද්‍රතාව දුරලීම පිළිබඳ අමාත්‍යවරුන්ගේ හා ලේකම්වරුන්ගේ රැස්වීම බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව ඇත.

# 05. සමාජ සේවා දෙපාර්තමේන්තුව

## 5.1 හැඳින්වීම

ශ්‍රීමත් අයිවර් ජෙනරාල් මහතාගේ සභාපතිත්වයෙන් 1944 වර්ෂයේදී පත් කරන ලද සමාජ සේවා කොමිෂන් සභාවේ නිර්දේශයක් මත 1948 පෙබරවාරි මස 01 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. ආරම්භයේදී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය වූයේ අප රට තුළ ජීවත්වන වතු කම්කරුවන්, දිළිඳු පවුල් හා එම පවුල්වල සාමාජිකයන් විවිධ රෝගාබාධයන්ට ගොදුරුවන හා ආපදාවන්ට ලක්වන අවස්ථාවලදී මූල්‍යමය ආධාර සැපයීමයි. ප්‍රාථමික අවස්ථාවේ පැවැති මෙම වැඩසටහන්, කාලීන අවශ්‍යතා මත යාවත්කාලීන කරමින් දෙන ලද සහනය යැපුම් මානසිකත්වයට සීමා නොකොට පුද්ගලයාගේ හෝ පවුලේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය ඇති කිරීම සඳහා පරිවර්තනය කොට ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අප මේ පසු කරන වර්තමාන අවධිය තුළ අප රට තුළ දැන නොදැන කරන ලද මිනිස් ක්‍රියාකාරකම් හෝ පාරිසරික ගැටළු හේතු කොට ගෙන පුද්ගලයන් විවිධ ආබාධිත තත්ත්වයට පත්වීම, සාඵලාතාවය අඩුවීම, බෝ නොවන රෝග වර්ධනය වීම, මනෝවිකෘතිමයතාවයට පත්වීම, සියදිවි නසා ගැනීම, දිළිඳුකම හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම යන කාලීන සමාජ ගැටළු රාශියකට රජයට මුහුණ දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය පුද්ගලයාගේ මෙන්ම සමස්ථ සමාජයේම ප්‍රගමනයට සෘජු හෝ වක්‍රව දැඩි අහිතකර බලපෑම් සිදු කරයි.

මෙවැනි ආන්තිකරණයට හා අවාසිසහගත තත්ත්වයන්ට පත් ජන කොටස් ඉලක්ක කර ගනිමින් ඔවුන් ස්වෝත්සාහයෙන් නහා සිටුවමින්, ජාතික සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අරමුණ වී ඇත. ඒ සඳහා විවිධ පර්යේෂණ, ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා සංවර්ධන වැඩසටහන් ජාතික මට්ටමේ සිට බිම්මට්ටම දක්වා සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයන් හරහා ක්‍රියාවට නැංවීම 2016 වර්ෂයේ සාර්ථකව සිදුකොට ඇත.

සේවා සපයන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව, සේවා අභිප්‍රේරණය හා ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා දේශීය විදේශීය වැඩිමුළු, සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම සිදුකොට ඇත. 2016 වර්ෂයේ රාජ්‍ය ආයතන අතර පැවති ඵලදායිතා සම්මාන උළෙලේදී දෙපාර්තමේන්තුව තෙවන ස්ථානය දිනාගැනීමට හැකිවිය. මෙම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතන 08 න් ආයතන 06 කට එම සම්මාන උළෙලේදී සම්මාන හා සහතික ලබාගැනීමටද හැකි වී ඇත.

### ක්‍රියාකාරකම්

- I. ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම, ස්වයං රැකියා සඳහා වෘත්තීය මෙවලම් ලබාදීම හා විවෘත රැකියා සඳහා යොමු කිරීම.
- II. ආබාධ සහිත වූවන් සඳහා රැකියා වෙළඳ පොළ හඳුනා ගැනීම හා පුළුල් කිරීම.
- III. අබාධ සහිත වූවන් කාලීන අවශ්‍යතා හා ප්‍රමුඛතා හඳුනා ගැනීමට පර්යේෂණ සිදු කිරීම.
- IV. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ සැපයීම හා අබාධ සහිත පුද්ගලයන්ගේ පවුල් සවිබලගැන්වීම.
- V. විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා කල්තියා මැදිහත්වීම් තුළින් ඔවුන් අන්තර්කරණ අධ්‍යාපනය සඳහා යොමු කිරීම.
- VI. සේවා සපයන නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප ඉහළ නැංවීම සඳහා වැඩිමුළු , සම්මන්ත්‍රණ හා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

- VII. ශ්‍රව්‍යාබාධිතවූවන් සඳහා හැඳුනුම්පත් ලබාදීම හා සංඥා භාෂා පරිවර්තන සේවා ලබාදීම තුළින් ශ්‍රව්‍යාබාධිත වූවන්ගේ ඵදිනෙදා කටයුතු පහසු කරවීම.
- VIII. භාරකරුවන් අභිමි මන්ද මානසික පිරිමි ළමුන් සඳහා රැකවරණ සැපයීම.
- IX. ආබාධ සහිත පුද්ගලයන්ගේ සුභසාධනය සඳහා පවත්වාගෙන යනු ලබන ස්වේච්ඡා සංවිධාන සඳහා මූල්‍යාධාර සැපයීම.
- X. දෘශ්‍යාබාධිත දරුවන්ට ක්‍රීඩා ,අධ්‍යාපනික හා සංස්කෘතික ආධාර ලබාදීම.
- XI. මතට ඇබ්බැහිවූවන් නේවාසිකව පුනරුත්ථාපනය කිරීම.
- XII. ප්‍රජා මූලික අන්තර්කරණ සංවර්ධන වැඩසටහන යටතේ ආබාධ සහිත වූවන් සඳහා අවැසි සේවා ලබාදීම.
- XIII. ප්‍රාදේශීය මට්ටමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වයංක්‍රීය සංවිධාන පිහිටුවීම,බලගැන්වීම හා සක්‍රියව පවත්වා ගැනීම.
- XIV. ඒකාබද්ධ ප්‍රවේශයන් හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

## 5.2 භෞතික හා මූල්‍ය ප්‍රගතිය - 2016.12.31 දක්වා

### 5.2.1. මූල්‍ය ප්‍රගතිය (සාරාංශය)

	ප්‍රතිපාදන රු.මි.	වියදම රු.මි.	ප්‍රතිශතය
පුනරාවර්තන	446.33	434.93	97.44%
ප්‍රාග්ධන	50.11	48.89	97.58%
එකතුව	496.44	483.82	97.46%

### 5.2.2. මූල්‍ය ප්‍රගතිය (ප්‍රාග්ධන)

	ප්‍රතිපාදන රු.මි.	වියදම රු.මි.	ප්‍රතිශතය %
ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන	10.00	9.902	99.02%
වෘත්තීය පුහුණු ආයතන නවීකරණය	20.00	19.827	99.13%
අනෙකුත් ප්‍රාග්ධන වැඩසටහන්	20.105	19.16	95.29%
එකතුව	50.105	48.89	97.57%

**5.2.2.1. ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රජා මූලික අන්තර්කරණ සංවර්ධන ජාතික වැඩසටහන**

**අරමුණු**

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාතික ප්‍රතිපත්තියට අනුව, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ වගකීම් හා යුතුකම් ඉටු කිරීමට හැකිවනු පිණිස ඔවුන් දැනුමෙන් හා කුසලතාවලින් සවිබලගැන්වීම, මෙම වැඩසටහනේ අරමුණ විය. ඒ අනුව පහත සඳහන් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරනු ලැබේ.

- ❖ ආබාධ සහිත පුද්ගලයින් සහ එම පවුල් දැනුමෙන් ආකල්පවලින් හා ක්‍රියාකාරකම් වලින් සවිබලගැන්වීම් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ❖ නිවාස,පෙරපාසැල් ,විශ්වවිද්‍යාල යන සේවාස්ථාන තුළ ස්වාධීන පුද්ගලයෙකු ලෙසට කටයුතු කිරීම සඳහා ස්වේච්ඡා සේවකයින් මගින් දෛනික ක්‍රියාකාරකම් පුහුණුව .
- ❖ අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය තුළ හෝ විශේෂ අධ්‍යාපන ක්‍රමය තුළින් මෙම ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථා සැලසීම ඇතුළු අනෙකුත් සේවාවන් සඳහා යොමු කිරීම.
- ❖ ආර්ථිකය සවිබලගැන්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය හා පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධව රැකියා අවස්ථා හඳුනාගැනීම ඇතුළු අනෙකුත් සේවාවන් සඳහා පූර්ව සූදානම් කිරීම.
- ❖ ප්‍රාදේශීය මට්ටමේ හෝ ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු ආයතන හරහා වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු කිරීම.
- ❖ අනෙකුත් අමාත්‍යාංශ ,දෙපාර්තමේන්තු ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණය කිරීම. (ක්‍රීඩා ,සංස්කෘතික වැනි)

**2016 මුල්‍ය හා භෞතික ප්‍රගතිය - 2016.12.31 දක්වා**

අනු අංකය	වැඩසටහන	සේවාවලින් සංඛ්‍යාව/ වැඩසටහන්	ප්‍රතිපාදන රු.මි.	වියදම රු.මි.	ප්‍රතිශතය %
1.	ආබාධ සහිත වූවන් සඳහා ආධාරක උපකරණ ලබාදීම <ul style="list-style-type: none"> <li>• කොමඩ් ලබාදීම 137</li> <li>• ජල පහසුකම් ලබාදීම 18</li> <li>• විදුලි පහසුකම් ලබාදීම 05</li> <li>• වතුර මෙට්ට ලබාදීම 04</li> <li>• ප්‍රවේශ පහසුකම් ලබාදීම 11</li> <li>• වෙනත් 31</li> </ul>		10.00	9.90	96
2.	ආබාධ සහිත වූවන්ගේ නිවාස අළුත්වැඩියාව	09			
3.	ස්වයංක්‍රීය කණ්ඩායම් හා ස්වේච්ඡා කණ්ඩායම් බලගැන්වීම	801			
4.	ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා සංඥා වැඩමුළු	03			
5.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - සමාජ සේවා නිලධාරීන් සඳහා වැඩමුළු	180			



5.2.2.2 වෘත්තීය පුහුණු ආයතන නවීකරණය

අනු අංකය	ආයතනය	ප්‍රතිපාදන රු.මි.	වියදම රු.මි.
1.	තෙලඹුයාය වෘත්තීය පුහුණු ආයතනය	20.00	19.83
	I. ආයතනයට ඇතුල්වන ගේට්ටුව හා පිවිසුම් මාර්ගය සකස් කිරීම. II. පිරිමි නේවාසිකාගාරයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම. III. හෝජනාගාරයේ තීන්ත ආලේප කිරීම IV. වඩු අංශයේ ජේමන්ටි අලුත්වැඩියාව V. ජේස්ට්‍රි සහ බේකරි අංශයේ ජේමන්ටි අලුත්වැඩියාව		
2.	වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය		
	I. රූපවාහිනී නැරඹීම් ශාලාව හා වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම II. අධිකාරි නිලනිවස අලුත් වැඩියා කිරීම		
3.	මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය		
	I. කාර්යාල කාමරය සහ ගබඩා කාමරය බෙදා වෙන් කිරීම II. නේවාසිකාගාරයේ වැසිකිළි අලුත්වැඩියාව III. ක්‍රීඩා පිටිය සකස් කිරීම IV. නාමපුවරු දෙකක් සවිකිරීම. V. වාහන ගරාජය ඉදිකිරීම		
4.	සීදුව වෘත්තීය පුහුණු ආයතනය		
	කාර්යාලයේ , පුහුණු අංශයේ සහ නේවාසිකාගාරයේ තිර රෙදි සවිකිරීම I. රැස්වීම් ශාලාව තීන්ත ආලේප කිරීම. II. නාමපුවරු 05ක් සවිකිරීම		
5.	කැටවල වෘත්තීය පුහුණු ආයතනය		
	I. පින්තාරු අංශය සඳහා කුටියක් සකස් කිරීම II. නේවාසිකාගාරයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීම. III. ක්‍රීඩාපිටිය සකස් කිරීම පළමුවන හා දෙවන අදියර IV. ක්‍රීඩා පරිශ්‍රය ඉදිකිරීම		
6.	කලවාන වෘත්තීය පුහුණු ආයතනය		
	I. වැසිකිළි අලුත්වැඩියා කිරීම. II. කාර්යාලය බෙදා වෙන් කිරීම.		
7.	කාර්යාල උපකරණ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම		

5.2.3. මූල්‍ය ප්‍රගතිය - (පුනරාවර්තන)

	ප්‍රතිපාදන රු.මි.	වියදම රු.මි.	ප්‍රතිශතය %
සංවර්ධන වැඩසටහන්	24.2	24.54	100%
අනෙකුත් පුනරාවර්තන වැඩසටහන්	415.14	406.39	97.89%
දායාර්ථක පුනරුත්ථාපන අරමුදල	7.00	7.00	100%
<b>එකතුව</b>	<b>446.34</b>	<b>437.93</b>	

5.2.3.1 සංවර්ධන වැඩසටහන්හි භෞතික හා මූල්‍ය ප්‍රගතිය - 2016.12.31 දක්වා

අනු අංකය	ක්‍රියාකාරකම	ප්‍රතිපාදන රු.මිලියන	වියදම රු.මිලියන
1.	<ul style="list-style-type: none"> <li>සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතනවල ආබාධ සහිත තරුණ තරුණියන් 386 ක් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම , අභ්‍යාසලාභීන් සඳහා දීමනා ලබාදීම හා</li> <li>සංස්කෘතික කලා උළෙලක් පැවැත්වීම(සිත්රු 2016)</li> <li>අමුද්‍රව්‍ය හා උපකරණ</li> <li>වෙනත් සුභසාධන වියදම්</li> <li>ස්වේච්ඡා ආයතනවල වෘත්තීය පුහුණුව ලබන අභ්‍යාසලාභීන් 123ක් සඳහා අභ්‍යාසලාභී දීමනා</li> </ul>	17.20	21.54
2.	<p>විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා සේවා සැපයීම</p> <ul style="list-style-type: none"> <li>නාවින්න ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට පැමිණෙන ළමයෙකු සඳහා දිනකට රුපියල් 100/-ක දීමනාවක් ලබා දීම</li> <li>සේවා සපයන විකිත්සකවරුන් සඳහා</li> <li>වෙනත් සුභසාධන වියදම්</li> </ul>	1.20	
3.	වෘත්තීය පුහුණුව නිමකළ අභ්‍යාසලාභීන් 219ක් සඳහා මෙලම් කට්ටල ලබා දීම සිදු කර ඇත.	5.00	
4.	ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන 02 ක නඩත්තු මූල්‍යාධාර සැපයීම <ul style="list-style-type: none"> <li>ස්වර්ණදාම පදනම රු. 30,000.00</li> <li>බිහිරි සේවා මණ්ඩලය රු.40,000.00</li> </ul>	0.10	
5.	රත්නපුර ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය සඳහා ගෙවීම ( ප්‍රතිපාදන නිදහස් කර ඇත) <ul style="list-style-type: none"> <li>ලිපිද්‍රව්‍ය</li> <li>කථන ද්‍රව්‍ය</li> <li>ළමුන් දිරිගැන්වීම සඳහා ප්‍රවාහන දීමනා</li> </ul>	0.40	
6.	ශ්‍රව්‍යාර්ථක වූවන් සඳහා 1022ක් විශේෂ හැඳුනුම් පත් නිකුත් කිරීම.		

7.	ශ්‍රව්‍යාබාධිත හා සෙමෙන් මනස වැඩෙන ළමුන්ගේ පෙර පාසැල් ගුරුවන් 04ක් සඳහා ගුරු දීමනා ලබාදීම. I. චීරකැටිය අරුණැල්ල පෙර පාසැලේ ගුරුවරුන් දෙදෙනෙකු සඳහා රු.5000 X 12 X 2 II. හම්බන්තොට කටුවන විශේෂ පෙර පාසල රු.5000 X12 III. සහ රිටිගහයාය විශේෂ පෙර පාසල a. 5000 X12 IV. බඩල්කුඹුර ලිටිල් ෆ්ලවර් ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථාන ගුරුවරුන් 03ක් සඳහා (සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා දීමනා සහ ලිපිද්‍රව්‍ය සඳහා දීමනා)	0.30	
8.	ශ්‍රව්‍යාබාධිත වූවන් සඳහා සංඥා හාෂා සේවා ලබාදීම.		
	<b>එකතුව</b>	<b>24.20</b>	<b>21.54</b>

**5.2.3.1. (a) ආබාධ සහිත තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදීම, සමාජගත කිරීම හා රැකවරණය ලබා දීම.**

ආබාධිත ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනකි, ආබාධ සහිත තරුණ තරුණියන්ගේ වෘත්තීමය හැකියාවන් බලගැන්වීම. ආබාධ සහිත තරුණ තරුණියන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීමය පුහුණුව ලබාදීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් 2016 වර්ෂයේ කරන ලද වැඩසටහන් තුළ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවී ඇත.

කොළඹ, ගම්පහ, මහනුවර, පුත්තලම, රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක 06 ක පිහිටුවා ඇති සීදුව, අමුණකුඹුර, රාගම, මාදම්පේ, කැටවල, වත්තේගම, කලවාන, තෙලඹුයාය යන වෘත්තීය පුහුණු ආයතන 08 ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. වයස අවු. 16-35 ත් අතර කිසියම් පුහුණුවකට සුදුසුකම් ඇති ආබාධ සහිත තරුණ තරුණියන් මෙම ආයතනවල පුහුණුව සඳහා විධිමත් පරිදි ඒ ඒ පාඨමාලා සඳහා ඇතුළත් කරගෙන පුහුණුව ලබා දී ඇත. පුහුණු කාලය තුළ ආහාරපාන, තෝවාසික පහසුකම්, සෞඛ්‍ය පහසුකම් නොමිලයේ ලබා දී ඇත. වසරක සහ වසර දෙකක් වශයෙන් පුහුණු පාඨමාලාවේ කාලය පැවැත්වේ. අභ්‍යාසලාභීන්ගේ දෛනික අවභ්‍යාස සඳහා දීමනාවක් ලබා දෙනු ඇත. විධිමත් පරිදි පුහුණුව අවසන් කරන අභ්‍යාසලාභීන් සඳහා වටිනා සහතිකපත් හා ස්වයං-රැකියා සඳහා මෙවලම් කට්ටල ලබාදීම සිදුකර ඇත. සමාජගත කරන අභ්‍යාසලාභීන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මැදිහත්වීම් දෙපාර්තමේන්තුව විසින් සිදු කොට ඇත.

විශේෂයෙන් ආබාධ සහිත තැනැත්තන්ගේ වෘත්තීමය හැකියාවන් වැඩිදියුණු කිරීම පමණක් නොව නව තාක්ෂණය, සංනිවේදනය, කලාව හා ක්‍රීඩාව පිළිබඳව ආබාධ සහිත පුද්ගලයන්ට තිබෙන දැනුම හා කුසලතාවයන් සෙසු ලෝකයන් සමඟ බෙදාහදා ගැනීමට අවශ්‍ය වටපිටාව ඉන් සැලසේ. වෘත්තීය පුහුණුව ලබාදීමට අමතරව ශ්‍රව්‍යාබාධිත වූවන් සඳහා විශේෂ හැදුනුම්පත් ලබාදීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා පුහුණුව ලබාදෙන ස්වේච්ඡා ආයතනවල අභ්‍යාසලාභී දීමනාව ලබාදීම, ශ්‍රව්‍යාබාධිත වූවන් හා බුද්ධි උණුකා ළමුන්හට අධ්‍යාපන ලබාදෙන පෙර පාසල් ගුරුවරුන් සඳහා දීමනා ලබාදීම, පෙර පාසල් ගුරු පුහුණුව ලබාදීම, දෙපාර්තමේන්තුව යටතේ මූල්‍ය අනුග්‍රහ ලබන ස්වේච්ඡා සමාජ සේවා ආයතන සඳහා නඩත්තු ආධාර හා යථායෝග්‍යාධාර ලබාදීම හා සංඥා හාෂා සේවා ලබාදීම ඉතා සාර්ථකව සිදුකර ඇත.

**වෘත්තීය පුහුණු ආයතන විසින් පවත්වනු ලබන පාඨමාලා**

1. ගුවන්විදුලි යන්ත්‍ර , රූපවාහිනි යන්ත්‍ර සහ ආශ්‍රිත උපකරණ කාර්මික ශිල්පය
2. ශිතකරණ හා වායු සමීකරණ කාර්මික ශිල්පය
3. වඩු කාර්මික හා ලීකැටයම් ශිල්පය
4. මහන යන්ත්‍ර ක්‍රියා කරවීම (කර්මාන්ත ශාලා)
5. හස්ත කර්මාන්ත ශිල්පය (උණ ගස් ආශ්‍රිත සහ පොල් ආශ්‍රිත)
6. හස්ත කර්මාන්ත ශිල්පය ( කොසු සහ ඉඳල් )
7. හස්ත කර්මාන්ත ශිල්පය ( වේවැල් හා කොහු)
8. හස්ත කර්මාන්ත ශිල්පය (විසිතුරු )
9. ඇඳුම් මැසීමේ ශිල්පය
10. ටේලරින් ශිල්පය
11. සම්බාහන විකිත්සාව (නිල තෙරපුම්)
12. පෙදරේරු කාර්මික ශිල්පය
13. මෝටර් රථ කාර්මික ශිල්පය
14. යන්ත්‍ර ශිල්පය
15. විදුලි ශිල්පය
16. මෝටර් රථ පින්තාරු ශිල්පය
17. පෑස්සුම් ශිල්පය
18. සිමෙන්ති නිෂ්පාදන ශිල්පය
19. පාවහන් හා සම් කාර්මාන්ත ශිල්පය
20. බතික් නිර්මාණ ශිල්පය
21. බේකරි හා ආහාර තාක්ෂණ ශිල්පය
22. ගෙවතු වගාව හා කෘෂිකාර්මික ශිල්පය
23. ජේෂ කර්ම ශිල්පය
24. පරිගණක
25. ත්‍රිරෝද රථ කාර්මික ශිල්පය

**2016 සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතනවල අභ්‍යාසලාභී සංඛ්‍යාව**

අනු අංකය	ආයතනය	2016 අභ්‍යාසලාභී සංඛ්‍යාව
1.	සිදුව වෘත්තීය පුහුණු ආයතනය	91
2.	කැටවල වෘත්තීය පුහුණු ආයතනය	39
3.	වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය	90
4.	තෙලඹුයාය වෘත්තීය පුහුණු ආයතනය	60
5.	අමුණකුඹුර වෘත්තීය පුහුණු ආයතනය	37
6.	රාගම වෘත්තීය පුහුණු ආයතනය	18
7.	කලවාන වෘත්තීය පුහුණු ආයතනය	29
8.	මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය	22
	<b>එකතුව</b>	<b>386</b>

**2016 සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ස්වේච්ඡා ආයතනවල පුහුණුව ලබන අභ්‍යාසලාභීන් සඳහා දීමනා ලබාදීම.**

අනු අංකය	ආයතනය	2016 අභ්‍යාසලාභීන් සංඛ්‍යාව
1.	ආබාධිත පුද්ගල සංවර්ධන පදනම - බණ්ඩාරවෙල	26
2.	ඉස්ලාමීය ආබාධිත ආයතනය - නිහාරිය	21
3.	සර්වෝදය සුවසෙන ආයතනය	09
4.	සහනය ආයතනය- කොළඹ- 08	26
5.	බටුගමමන වෘත්තීය පුහුණු ආයතනය	19
6.	සුඛිත වෘත්තීය පුහුණු ආයතනය- හොරණ	08
7.	තලාව ආබාධ සහිත කාන්තා සංගමය	06
8.	සවිය සංවර්ධන පදනම - ගාල්ල	08
	<b>මුළු එකතුව</b>	<b>123</b>

**සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් අනෙකුත් ආයතන**

- පුවක්පිටිය ජයවිරු සෙවන ආයතනය
- පුවක්පිටිය ජයවිරු සමාධි ආයතනය
- නාවින්න ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය

**5.2.3.1.(b) ජයවිරු සෙවන (පුවක්පිටිය රැකවරණ නිවාසය)**

දෙමාපියන් සහ භාරකරුවන් අහිමි බුද්ධි උණනා පිරිමි ළමුන් සඳහා අවශ්‍ය රැකවරණය ලබාදීමේ වැඩසටහන් පුවක්පිටිය ජයවිරු සෙවන ළමා නිවාසය මගින් ක්‍රියාත්මක කොට ඇත. නව ගොඩනැගිල්ල ඉදිකිරීම නිසා මෙම වසර තුළ අභ්‍යාසලාභීන් 23 ක් ඇතුළත් කර ගැනීමට හැකිවිය. මුළු ජීවිත කාලයම නේවාසිකව සිටින මේ අය හුදකලා නොකොට ආදරයෙන් සෙනෙහසින් රැකබලාගන්නා අතරම දෛනික ක්‍රියාකාරකම් සඳහා යොමු කොට ඇත. 2016 දෙසැම්බර් 31 දිනවන විට රැකවරණය ලැබූ මුළු ළමුන් ගණන 72 කි.

**5.2.3.1(c) ළමා මාර්ගෝපදේශ වැඩසටහන**

ළමයෙකුගේ මුල් ළමාවියේදී වර්ධනයේ කිසියම් වෙනසක් හෝ ප්‍රමාදයක් ඇති බවට සැකසහිත අවස්ථාවක ඒ සඳහා කල් ඇතිව මැදිහත් වී දරුවා සංවර්ධනය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය මෙම වැඩසටහන මගින් ලබාදීම සිදු කෙරේ. නිවැරදි මාර්ගෝපදේශයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආයතනයට පැමිණෙන දෙමාපියන් සඳහා ප්‍රධානවම සිදු කෙරෙනුයේ දරුවාගේ ජීවන තොරතුරු ලබාගෙන දරුවා ලියාපදිංචි කර, දරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන වර්ධන තත්ත්වය තක්සේරුවක් ගැනීමයි. විස්තරාත්මක තත්ත්ව වාර්තාවක් සැකසීමෙන් අනතුරුව ගුරුවරුන් දෙමාපියන් සමඟ සාකච්ඡා කර දරුවන්ගේ කුසලතාවයන් අනුව සුදුසු පන්ති කාමරයකට යොමු කිරීම සිදු කෙරේ. මාස හයට, අවුරුද්දට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ කුසලතාවයන් හා වර්ධන තත්ත්වයන් වාර්තා සකස් කරන අතර තවදුරටත් සේවා ලබා ගැනීමට අවශ්‍ය නම් දිගුකාලීනව ඔවුන්ගේ පසුභාර කටයුතු සිදු කෙරේ.

**2016 වර්ෂයේ භෞතික ප්‍රගතිය**

ලියාපදිංචි නවක ළමුන් සංඛ්‍යාව	- 98
දෙමාපියන් සඳහා උපදේශන සේවා ලබාදුන් සංඛ්‍යාව	- 81
2016 පාසල්වලට යොමු කළ ළමුන් සංඛ්‍යාව	- 21
පෙර පාසල්වලට අන්තර්කරණය කළ ළමුන් සංඛ්‍යාව	- 15

**2016 වර්ෂයේ ලියාපදිංචි ළමුන් වයස් මට්ටම් අනුව**

අනු අංකය	වයස අවු.	සංඛ්‍යාව
01.	0 - 3	12
02.	4 - 5	31
03.	6 - 15	55
04.	16 ට වැඩි	-
	<b>මුළු එකතුව</b>	<b>98</b>

**එක් එක් අංශ මගින් ලබාදුන් සේවා විස්තර**

ලබා දුන් සේවය	ළමුන් සංඛ්‍යාව	සේවා වාර ගණන
1. භෞතික විකිත්සක ප්‍රතිකාර	122	511
2. කථන විකිත්සක ප්‍රතිකාර	113	372
3. වෘත්තීය විකිත්සක ප්‍රතිකාර	119	365
4. අධ්‍යාපන අංශය	238	7330

**2016 වර්ෂයේ ලියාපදිංචි වූ ළමුන් - ආබාධයේ ස්වභාවය අනුව**

අනු අංකය	ආබාධයේ ස්වභාවය	ළමුන් සංඛ්‍යාව
1.	ඕටිසම් (Autism )	19
2.	මස්තිෂ්ක ආසාතය - (Curable Palsy)	08
3.	ඩවුන් සින්ඩරෝමය (Down Syndrome)	15
4.	වර්ධනය අඩුවීම (Global Development delay)	20
5.	කථන හා භාෂා ගැටළු (Speech & Language Delay )	14
6.	අධික්‍රියාකාරීත්වය (Hyperactive )	06
7.	වෙනත්	16

**5.2.3.1. (d) මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීමේ ව්‍යාපෘතිය**

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන පුවක්පිටිය ජයවිරු සමාධි නිවහන මගින් මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. හෙරොයින්, ගංජු/කේරළ ගංජා , මධ්‍යසාර හා මත්පෙති භාවිතය නිසා ජීවිතය අදුරුකරගත් මෙම පිරිස අපගේ ආයතනයට ඇතුළත්වීමෙන් පසු ප්‍රධානවම සිදුකෙරෙනුයේ මනෝචිකිත්සක , මනෝ විද්‍යාත්මක උපදේශන ක්‍රමවේදයන් හා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීමයි. එම කාලය තුළ අභ්‍යාසලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යෝගී භාවනා හා ආගමික වැඩසටහන් පැවැත්වීම සිදු කෙරේ. අභ්‍යාසලාභීන් පුනරුත්ථාපනය වන කාලය තුළ නේවාසික පහසුකම් ආහාරපාන, වෛද්‍ය පහසුකම් නොමිලයේ සැපයේ. අභ්‍යාසලාභීන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීමය හැකියාවන් සංවර්ධනය කිරීමේ පුහුණුවක්ද නේවාසික කාලය තුළ ලබා දෙනු ඇත. 2016 වර්ෂයේ ආයතනගත වූ මුළු පුනරුත්ථාපනලාභීන් සංඛ්‍යාව 212ක් වන අතර 2016 වර්ෂයේ නව ඇතුළත්වීම් 167ක් වේ. 127 දෙනෙකු වසර තුළ සමාජ ගත වී ඇත.

**2016 වර්ෂයේ සේවාලාභීන්ගේ වයස් මට්ටම් අනුව**

අනු අංකය	වයස් මට්ටම	සංඛ්‍යාව
1.	අවු. 15ට අඩු	04
2.	16-20	30
3.	21-30	83
4.	31-40	64
5.	40 ට වැඩි	22
	<b>එකතුව</b>	<b>212</b>

**2016 වර්ෂයේ සේවාලාභීන්ගේ අධ්‍යාපන මට්ටම් අනුව**

අනු අංකය	අධ්‍යාපන මට්ටම	සංඛ්‍යාව
1.	0 - 6	66
2.	6 - සාමාන්‍ය පෙළ	91
3.	උසස් පෙළ	53
4.	උපාධි	02
	<b>එකතුව</b>	<b>212</b>

**5.2.3.2. දායාදාධික පුනරුත්ථාපන භාර අරමුදල**

දායාදාධික තත්ත්වයට පත්වන පුද්ගලයන්ට අවශ්‍ය සේවා සැපයීම , පුනරුත්ථාපනය කිරීම හා සහන ලබාදීම මෙම අරමුදලේ මෙහෙවර වේ. ශ්‍රී ලංකාව තුළ ආබාධිත සහිත පුද්ගලයන් පිළිබඳ නව ආකල්ප වර්ධනය ක්‍රමයෙන් ආරම්භ වූයේ 1981 වර්ෂය ජාත්‍යන්තර ආබාධිත වර්ෂය ලෙස ප්‍රකාශයට

පත් කිරීමත් සමඟය. ඒ අනුව යමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මගින් 1992 අංක 9 දරණ දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල නමින් පනතක් සම්මත කර රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම පනතට සමගාමීව ශ්‍රී ලංකාවේ වෙසෙන දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විවිධ සේවාවන් ආරම්භ කර ඇත.

**භෞතික හා මූල්‍ය ප්‍රගතිය - 2016.12.31 දක්වා**

අනු අංකය	වැඩසටහන	ඇස්තමේන්තුව රු.	ප්‍රතිලාභීන්	වියදම රු.
1.	ක්‍රීඩා ආධාර	200,000	ක්‍රිකට්	-
2.	වෘත්තීය පුහුණුව	225,000	එච්.ඩබ්. සංජීව කරුණාරත්න මයා ඩී. උපුල් ශාන්ත මයා කේ.ඒ. ලක්මණි වාසනා මයා	160,500
3.	අධ්‍යාපන හා සංස්කෘතික ආධාර	2,000,000	දෑස් නොපෙනෙන දෙමාපියන්ගේ දෑස් පෙනෙන දරුවන් 152ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම. දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන් 74ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම දෘශ්‍යාබාධිත උසස් පෙළ සිසුන් 05ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම. බ්‍රේල් යතුරු ලියනයක් හා E5 Recorder 32ක් මිලදී ගැනීම කාලය සහරාව මුද්‍රණය කිරීම	3,536,715
4.	පුනරුත්ථාපන ආධාර	1,500,000	ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලය පුනරුත්ථාපනය ව්‍යාපෘතිය සඳහා ආධාර ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය - ඉංග්‍රීසි, සංගීත පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීම. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය - කථන පුස්තකාල ව්‍යාපෘතිය සඳහා	1,185,760
5.	අක්ෂිකාල හා අක්ෂි ප්‍රතිකාර	1,700,000	අක්ෂිකාල 126ක් ලබාදී ඇත.	1,191,050
6.	දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන මධ්‍යස්ථානය	400,000	උපදේශක දීමනා ඇතුළු සේවක වැටුප් ගෙවීම හා ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම .	400,000
7.	පරිපාලන වියදම්	900,000		474,021
8.	විගණන ගාස්තු	25,000		25,000



9.	මූල්‍ය වියදම්	30,000		6,954
10.	විවිධ	20,000		20,000
	<b>එකතුව</b>	<b>7,000,000</b>		<b>7,000,000</b>

## 2016 වර්ෂයේ කරන ලද විශේෂ වැඩසටහන්

- සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතනවල ආබාධ සහිත අභ්‍යාසලාභීන්ගේ ක්‍රීඩා හා අවුරුදු උළෙලක් මැයි මස 10 වන දින බත්තරමුල්ල පැවැත්වී ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගයේදී පවත්වා ඇත.
- වෘත්තීය පුහුණු ආයතනවල ආබාධ සහිත අභ්‍යාසලාභීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සෙත්සිරිපාය දෙවන අදියර ,බිම්මහලේ දී 2016 ජුනි මස 20 වන දින පොසොන් "බැති ගී සරණය" පැවැත්වීම.
- ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සෞඛ්‍ය සායනයක් 2016 ජුනි මස 22 වන දින සෙත්සිරිපාය ,දෙවන අදියර දෙවන මහලේදී පැවැත්වීය.
- ජාත්‍යන්තර සුදුසු සැරයටි දිනයට සමගාමීව සුදුසු සැරයටි දින සැමරුම් ජාතික උළෙල 2016/10/14 වන දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පවත්වා ඇත.
- ආබාධ සහිත දරුවන්ගේ "සික්රු -2016" සංස්කෘතික කලා උළෙල බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී 2016/10/21 වන දින පෙ.ව. 8.00 සිට ප.ව.6.00 දක්වා පවත්වා ඇත.

# 06. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

## 6.1 හැඳින්වීම

2013 අංක 01 දරණ දිවි නැගුම පනත මඟින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත. මෙම දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ වනුයේ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප්‍රජාව කේන්ද්‍ර කොටගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම තුළින් දිළිඳුබව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීමයි.

## 6.2 ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන වැඩසටහන්

දිවි නැගුම සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පහත පරිදි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් 08ක් ක්‍රියාත්මක කෙරේ.

01. සමාජ සුභසාධන වැඩසටහන
02. සමාජ ආරක්‍ෂණ වැඩසටහන
03. වාර්ෂික සංවර්ධන වැඩසටහන
  - 03.1 ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
  - 03.2 අලෙවි ප්‍රවර්ධන වැඩසටහන
  - 03.3 සමාජ සංවර්ධන වැඩසටහන
  - 03.4 ප්‍රජාමූල සංවිධාන වැඩසටහන
  - 03.5 තොරතුරු තාක්‍ෂණ වැඩසටහන
  - 03.6 මාධ්‍ය වැඩසටහන
04. පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන
05. ප්‍රජා මූල බැංකු වැඩසටහන
06. සමාජ සංවර්ධන පදනමේ අරමුදලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති
07. නිවාස ලොකරැයි වැඩසටහන
08. සමාද්ධි සහනාධාර සමීක්ෂණ වැඩසටහන

### 6.2.1 සමාජ සුභසාධන වැඩසටහන (සමාද්ධි සහනාධාර වැඩසටහන)

අඩු ආදායම්ලාභී දිළිඳු ජනතාව ජීවනෝපාය හා ක්‍ෂුද්‍ර මූල්‍ය පහසුකම් සම්පාදනය මඟින් දිළිඳු බවෙන් ගලවා ගන්නා තෙක්, ඔවුන්ගේ ඵලදායී ජීවන තත්වය පවත්වාගෙන යාම සඳහා මූල්‍ය සහනාධාරයක් ලබාදීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වේ.

සමාද්ධි සහනාධාර වැඩසටහනේ ප්‍රගතිය - 2016

අනු අංකය	පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව	මසකට ලබා දෙන මුදල (රු.)	ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව	ලබාදී ඇති සහනාධාර මුදල (රු.මි.)
01	4 >	රු. 3,500/=	563,377	23,661.83
02	3	රු. 2,500/=	245,260	7,721.14
03	2	රු. 1,500/=	462,185	8,682.68
04	සවිබලගැන්වූ පවුල්	රු. 420/=	133,833	674.52
	එකතුව		1,404,655	40,740.17

**6.2.2 සමාජ ආරක්ෂණ වැඩසටහන**

දුප්පත් ජනතාව සිය ජීවන හා ආර්ථික ක්‍රියාවලියේදී මුහුණපාන අපේක්ෂිත හා අනපේක්ෂිත සිදුවීම්වලදී ඉන් නැගී සිටීම සඳහා ඔවුන් වෙත මූල්‍ය ආධාරයක් ලබාදී රක්ෂාවරණයක් සලසාදීම මෙම වැඩසටහනේ අරමුණවේ. මේ යටතේ දුප්පත් ජනතාවගේ උපත්, විවාහ, රෝග, මරණ අවස්ථාවලදී ආධාර දීම හා ප්‍රතිලාභී පවුල්වල උසස් පෙළ හදාරන දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

**සමාජ ආරක්ෂණ වැඩසටහනේ ප්‍රගතිය - 2016**

ක්‍රියාකාරකම		ප්‍රතිලාභීන් සංඛ්‍යාව	ලබාදී ඇති මූල්‍ය වටිනාකම (රු.මි.)
01	දරු උපතකදී (රු.7,500 /=)	7,918	56.54
02	විවාහයකදී (රු.7,500 /=)	29,853	215.56
03	රෝහල් ගතවීමකදී (රු.7,500 /=)	36,758	111.25
04	මරණයකදී (රු.15,000 /=)	26,739	382.12
05	සිප්දොර ශිෂ්‍යත්වය (මසකට රු.1,500 /= බැගින් මාස 24)	222,128	222.13
එකතුව		<b>323,396</b>	<b>987.60</b>

**6.2.3. වාර්ෂික සංවර්ධන වැඩසටහන**

2016 වර්ෂයේ සංවර්ධන ක්‍රියාකරකම් සඳහා මහ භාණ්ඩාගාරය විසින් රු.මි. 1,200 ක මුදලක් වෙන් කර ඇති අතර, ඒ යටතේ ප්‍රධාන සංවර්ධන වැඩසටහන් 09 ක් ක්‍රියාත්මක වේ. සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය පහතින් දක්වා ඇත.

**2016 - වාර්ෂික සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය (සාරාංශය)**

අනු අංකය	වැඩසටහන	වෙන්කල මුදල (රු.මි)	අනුමත ව්‍යාපෘති/ වැඩසටහන් සංඛ්‍යාව	මූල්‍ය ප්‍රගතිය		භෞතික ප්‍රගතිය	
				වියදම (රු.මි)	ප්‍රතිශතය (%)	නිමි ව්‍යාපෘති/ වැඩසටහන් සංඛ්‍යාව	ප්‍රතිශතය (%)
1.	ජීවනෝපාය සංවර්ධන වැඩසටහන	577.06	34,601	563.69	98	32,573	94
2.	සමාජ සංවර්ධන වැඩසටහන	211.00	3,255	210.04	99	3,255	100
3.	අලෙවි ප්‍රවර්ධන වැඩ සටහන	248.69	1,516	234.38	94	1,495	90
4.	ප්‍රජා මූල සංවිධාන වැඩසටහන	11.00	241	8.51	77	156	65
5.	තොරතුරු තාක්ෂණ වැඩසටහන	54.25	1,736	48.14	89	948	55
6.	පොදු පුහුණු වැඩසටහන	20.00	164	7.91	40	155	95

අනු අංකය	වැඩසටහන	වෙන්කල මුදල (රු.මි)	අනුමත ව්‍යාපෘති/ වැඩසටහන් සංඛ්‍යාව	මූල්‍ය ප්‍රගතිය		භෞතික ප්‍රගතිය	
				වියදම (රු.මි)	ප්‍රතිශතය (%)	නිමි ව්‍යාපෘති/ වැඩසටහන් සංඛ්‍යාව	ප්‍රතිශතය (%)
7.	මාධ්‍ය වැඩසටහන	23.00	77	22.69	99	48	64
8.	සමාජ සුභ සාධන වැඩසටහන (සමාද්ධි සහනාධාර සමීක්ෂණ වැඩසටහන)	52.00	01 (2.38)	42.98	83	01 (2.10)	100
9.	සැලසුම් හා ප්‍රගති සමාලෝචන වැඩසටහන	3.00	14	2.69	90	13	93
	එකතුව	1,200.00	41,605	1,141.03	95	38,644	93
වෙනත් වැඩසටහන්							
10.	සමාද්ධි සහනාධාර වැඩසටහන	43,950.00	01 (ප්‍රතිලාභීන් 1,404,655)	40,740.00	93	01 (ප්‍රතිලාභීන් 1,404,655)	100
11.	සමාජ ආරක්ෂණ වැඩසටහන	-	-	987.60	-	323,396 (ප්‍රතිලාභීන් සංඛ්‍යාව)	-
12.	පුහුණු හා ධාරිතා වැඩසටහන	8.00	94	7.93	100	94	100
13.	ප්‍රජාමූල බැංකු වැඩසටහන (ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන - 1998 – 2016)	-	-	177,406.00 (ණයවටිනා කම)	-	7,506,370 (ණය සංඛ්‍යාව)	-

### 6.2.3.1 ජීවනෝපාය සංවර්ධන වැඩසටහන

විවිධ ජීවනෝපාය ක්‍රියාකරකම් ක්‍රියාත්මක කිරීම තුළින් දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව කෘෂිකාර්මික සංවර්ධනය, සත්ව පාලනය, ධීවර කර්මාන්ත සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය, රැකියා අභිමුඛ පුහුණුව, කොළ එළවළු හා වන වගා වැඩසටහන, සමාද්ධි ආදර්ශ ගම්මාන සංවර්ධනය, වතු අංශයේ ජීවනෝපාය සංවර්ධනය, කාලීන හෝග වගා වැඩසටහන හා යටිතල පහසුකම් සංවර්ධනය වැනි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් රාශියක් මේ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීම් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රගතිය පහත පරිදි වේ. මින් සමාද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන ග්‍රාමීය සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කරන ලද අතර එහි සවිස්තර වාර්තාව පිටු අංක 15- 22 හි දක්වා ඇත.

ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය - 2016

අනු අංකය	ව්‍යාපෘතිය	වෙන්කල මුදල (රු.මි.)	අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව	ප්‍රගතිය	
				වියදම (රු.මි.)	භෞතික ප්‍රගතිය
1.	ජීවනෝපාය ප්‍රධාන වැඩසටහන (කෘෂිකාර්මික සංවර්ධනය, සත්ව පාලනය, ධීවර කර්මාන්ත සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය හා රැකියා අභිමුඛ පුහුණුව)	284.50	16,275	284.42	නිමි ව්‍යාපෘති සංඛ්‍යාව 16,275
2.	කොළ එළවළු, අල හා වන වගා වැඩසටහන	20.49	10,284	20.26	නිමි ව්‍යාපෘති සංඛ්‍යාව 9,867
3.	සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන	78.54	3,265	78.54	නිමි ව්‍යාපෘති සංඛ්‍යාව 3,097
4.	වතු අංශයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන	50.00	1,868	40.84	නිමි ව්‍යාපෘති සංඛ්‍යාව 1,334
5.	අවාරයේ හෝග වගාව හා විශේෂ ව්‍යාපෘති වැඩසටහන	51.92	2,898	49.12	නිමි ව්‍යාපෘති සංඛ්‍යාව 1,929
6	ජීවනෝපාය සංවර්ධන හා යටිතල පහසුකම් සංවර්ධනය	91.61	11	90.51	නිමි ව්‍යාපෘති සංඛ්‍යාව 06
	එකතුව	577.06	34,601	563.69	

**6.2.3.2 සමාජ සංවර්ධන වැඩසටහන**

දිවිනැගුම සංවර්ධන වැඩසටහන යටතේ සමාජ සංවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීම මෙහි මූලික අරමුණ වේ.

**සමාජ සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය - 2016**

අනු අංකය	ව්‍යාපෘතිය	වෙන්කල මුදල (රු.මි.)	අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව	ප්‍රගතිය	
				වියදම (රු.මි.)	භෞතික ප්‍රගතිය
1.	මත් හා දුම්වැටි නිවාරණ, අධ්‍යාත්මික සංවර්ධනය තුලින් සතුටු පවුල් ඇති කිරීමේ වැඩසටහන	8.50	529	8.40	නිම් ව්‍යාපෘති සංඛ්‍යාව 529
2.	ළමා ආරක්ෂණය හා ළමා සමාජ හා සංස්කෘතික වැඩසටහන	7.65	71	7.41	නිම් ව්‍යාපෘති සංඛ්‍යාව 71
3.	උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශනය	7.95	400	7.78	නිම් ව්‍යාපෘති සංඛ්‍යාව 400
4.	ජාත්‍යන්තර දින සැමරීමේ වැඩසටහන	6.00	535	5.94	නිම් ව්‍යාපෘති සංඛ්‍යාව 535
5.	දිරිය පියස නිවාස වැඩසටහන	145.80	1003	145.80	නිම් ව්‍යාපෘති සංඛ්‍යාව 1003
6.	දිවි සවිය ආදර්ශ ගම්මාන වැඩසටහන	33.00	568	32.91	නිම් ව්‍යාපෘති සංඛ්‍යාව 568
7.	ප්‍රගති සමාලෝචනය	2.10	253	1.80	නිම් වැඩසටහන් සංඛ්‍යාව 149
	<b>එකතුව</b>	<b>211.00</b>	<b>3,359</b>	<b>210.04</b>	

### 6.2.3.3 අලෙවි ප්‍රවර්ධන වැඩසටහන

ග්‍රාමීය අතිරික්ත නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පහසුකම් ඇති කිරීම හා ඒ සඳහා නව ක්‍රමවේදයන් සකස් කිරීම, නව ව්‍යවසායකයින් දැනුවත් කිරීම, ගෘහස්ත ගබඩා පහසුකම් ඇති කිරීම, නිෂ්පාදකයින්ගේ සංගම් පිහිටුවීම, අලෙවි සැල් ඇති කිරීම හා අලෙවි ප්‍රදර්ශන පැවැත්වීම මෙහි මූලික අරමුණ වේ.

#### අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රගතිය - 2016

අනු අංකය	ව්‍යාපෘතිය	වෙන්කල මුදල (රු.මි.)	අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව	ප්‍රගතිය	
				වියදම (රු.මි.)	භෞතික ප්‍රගතිය
01.	ජංගම රථ හා ජංගම කුටි ලබා දීම	35.99	647	34.38	වැඩසටහන් සංඛ්‍යාව 647
02.	ගෘහස්ථ ගබඩා ඉදිකිරීම	14.79	154	14.05	වැඩසටහන් සංඛ්‍යාව 154
03.	ව්‍යාපාරික සංගම් පිහිටුවීම	19.79	331	17.49	වැඩසටහන් සංඛ්‍යාව 319
04.	ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන	14.90	331	13.51	වැඩසටහන් සංඛ්‍යාව 329
05.	සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහන	131.25	40	132.11	ගම්මාන 40 අලෙවි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී
06	අලෙවි මධ්‍යස්ථාන ඇති කිරීම හා අලෙවි පහසුකම් සැපයීම	22.22	10	13.20	මධ්‍යස්ථාන සංඛ්‍යාව 03
07	අලෙවි ප්‍රදර්ශන පැවැත්වීම	9.75	03	9.64	වැඩසටහන් සංඛ්‍යාව 03
	එකතුව	<b>248.69</b>	<b>1,516</b>	<b>234.38</b>	

**6.2.3.4 ප්‍රජා මූල සංවිධාන වැඩසටහන**

මේ යටතේ දිවයින පුරා පවතින ප්‍රජා මූල සංවිධාන 37,489 ක් නෛතිකව ස්ථාපිත කොට ශක්තිමත් කිරීමත්, ඒ තුළින් ගම්වල සංවර්ධන කටයුතුවලදී ජනතා සහභාගීත්වය සක්‍රීයව ලබාගැනීමත්, ජනතාව ක්‍රමානුකූලව සවිබල ගැන්වීමත් අපේක්ෂාව වේ. ඉලක්කගත ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 14 කි.

ප්‍රගතිය - 2016

- පුහුණුකරුවන් 142 දෙනෙකු පුහුණු කිරීම - වියදම රු.260,719.90
- දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ දිවිනැගුම කළමනාකරුවන් හා දිවිනැගුම සංවර්ධන නිලධාරීන් 156 දෙනෙකු පුහුණු කිරීම - වියදම රු.7,018,472.10
- දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන බැංකු හා ප්‍රජාමූල සමිති නීතිගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම - වියදම රු. 1,224,903.00
- දිවිනැගුම පනත අනුව ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් වන ප්‍රජා මූල සංවිධාන සඳහා ව්‍යවස්ථා හා රෙගුලාසිවලට අදාළ කෙටුම්පත් පිළියෙළ කිරීම - වියදම රු.5,905.00
- මුළු වියදම රු. 8,510,000.00

**6.2.4 පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන**

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ ධාරිතාවයන් වර්ධනය කිරීම සඳහා දේශීය හා විදේශීය පුහුණුවීම් ලබා දී සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම මෙහි අරමුණ වේ.

පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය - 2016

අනු අංකය	පුහුණු වැඩසටහන	වෙන්කල මුදල (රු.මි.)	වියදම (රු.මි.)	භෞතික ප්‍රගතිය
1.	අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ හැකියා වර්ධනය	5.00	4.93	වැඩසටහන් 92 / නිලධාරීන් 7000 සඳහා පුහුණුව ලබා දී ඇත.
2.	නිලධාරීන් දේශීය හා විදේශීය අත්දැකීම් හුවමාරුව සඳහා යොමු කිරීම	3.00	3.00	නිලධාරීන් 6 දෙනෙකු විදේශීය අධ්‍යාපන කටයුතු සඳහා යොමු කර ඇත. නිලධාරීන් 50 දෙනෙකු සඳහා දේශීය පාඨමාලා ගාස්තු ලබා දී ඇත.
	එකතුව	8.00	7.93	



**6.2.5 ප්‍රජා මූල බැංකු වැඩසටහන**

මේ යටතේ, දිවයිනේ දුප්පත් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය, ස්වයං රැකියා, පාරිභෝගික අවශ්‍යතා, නිවාස සහ ආපදා වැනි අවශ්‍යතාවයන් සඳහා සහන පොළී යටතේ ණය ලබාදීම සිදු කරනු ලබන අතර, එහි ප්‍රගතිය පහතින් දැක්වේ.

ප්‍රජා මූල බැංකු වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය වැඩසටහන්වල ප්‍රගතිය

අනු අංකය	ණය වර්ගය	ලබාදී ඇති ණය සංඛ්‍යාව	මූල්‍ය වටිනාකම (රු.මි.)
1.	වගා ණය	889,934	12,457.91
2.	ස්වයං රැකියා ණය	3,524,288	87,042.83
3.	පාරිභෝගික ණය	1,212,808	7,698.11
4.	ආපදා ණය	161,775	725.35
5.	ධීවර ණය	15,679	380.41
6.	ජන පුබුදු සහ මිහිජය ණය	371,483	11,973.12
7.	නිවාස ණය	554,545	27,041.52
8.	ස්වභක්ති ණය	104,712	3,582.07
9.	කිරුළ සංවර්ධන ණය	3,683	866.50
10.	යොවුන් දිවිය ණය	1,497	47.32
11.	ජීවනෝපාය ණය	304,762	12,601.37
12.	රට විරුවෝ ණය	14,524	3,609.81
13.	දිවිනැඟුම සහන අරුණ ණය	309,174	6,357.69
14.	දිවිනැඟුම දිවිය සවිය ණය	37,506	3,021.70
එකතුව		<b>7,506,370</b>	<b>177,405.71</b>

**6.2.6. සමාජ සංවර්ධන පදනමේ අරමුදලින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති**

දුමවැටි විරෝධී කොඩි අලෙවිය මගින් ලබා ගන්නා ආදායම් හා පරිත්‍යාගශීලී පුද්ගලයින්ගෙන් හා ආයතනවලින් ලැබෙන වෙනත් අරමුදල් මගින් ගොඩනැගුණ සමාජ සංවර්ධන පදනමේ අරමුදල් භාවිතයෙන් ප්‍රාදේශීය මට්ටමින් විවිධ සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මේ යටතේ සිදුකෙරේ.

සමාජ සංවර්ධන පදනමේ අරමුදලින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය - 2016

අනු අංකය	වැඩසටහන	ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව	වියදම (රු.මි.)
1.	මත් හා දුමවැටි නිවාරණය, අධ්‍යාත්මික සංවර්ධනය තුළින් සතුටු පවුල් ඇති කිරීම	1,451	5.42
2.	ළමා ආරක්ෂණය, ළමා සමාජ හා සංස්කෘතික වැඩසටහන්	933	7.02

අනු අංකය	වැඩසටහන	ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සංඛ්‍යාව	වියදම (රු.මි.)
3.	පාසැල් නොයන ළමුන් පාසල් ගත කිරීම	66	0.54
4.	පාසැල් උපකරණ ලබාදීම	2,754	10.76
5.	සිසුදිරිය ශිෂ්‍යත්ව ලබාදීම	2,403	14.35
6.	උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශනය	125	0.67
7.	ජාත්‍යන්තර දින සැමරීම්	597	3.02
8.	නිවාස අලුත් වැඩියාව	619	22.54
9.	දිරිය පියස නිවාස වැඩසටහන	274	20.66
10.	සනීපාරක්ෂක පහසුකම් සැපයීම	1,905	16.18
11.	ආබාධිත සුභසාධන වැඩසටහන	125	6.47
12.	ආදර්ශ ගම්මාන වැඩසටහන	248	2.86
13.	වෙනත්	208	4.41
	<b>එකතුව</b>	<b>11,708</b>	<b>114.90</b>

**6.2.7 දිවිනැගුම නිවාස ලොකරැයි වැඩසටහන**

සෑම දිවිනැගුම ප්‍රතිලාභී පවුලක් සඳහාම ස්ථිර නිවසක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණවේ. මේ යටතේ සෑම මසකම දිවිනැගුම ලොකරැයි දිනුම් ඇදීම සිදුකොට, ප්‍රතිලාභී පවුල් 200ක් සඳහා රු. ලක්ෂ 2 බැගින් නිවාස ත්‍යාග 200ක් ලබා දෙමින්, වාර්ෂිකව පවුල් 2,400 කට එවැනි ත්‍යාග ලබාදීම සිදුවේ. ඒ අනුව මේ සඳහා වසරකට වැය කරන මුදල රු.මි. 480 කි.

**දිවිනැගුම නිවාස ලොකරැයි වැඩසටහනේ ප්‍රගතිය - 2016**

දිනුම් වාර ගණන	දිනුම් නිවාස සංඛ්‍යාව	එක් ත්‍යාගයක මූල්‍ය වටිනාකම (රු.)	ලබා දී ඇති මුළු මුදල (රු.මි.)
12	2,400	200,000/-	480.00

**6.2.8 සමෘද්ධි සහනාධාර සමීක්ෂණ වැඩසටහන**

සමෘද්ධි සහනාධාරය සැබැවින්ම ලැබිය යුතු ප්‍රතිලාභීන් හඳුනාගැනීම සඳහා දිවයින පුරා සංගණනයක් සිදු කිරීමට 2015 අවසන් කාර්තුව මුලදී තීරණය කරන ලද අතර, ඊට අදාළව සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඉල්ලුම් කරුවන් වෙත බෙදා හරින ලදී.

මෙහි පළමු අදියර යටතේ දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල් 1,436,210 දෙනෙකුට අදාළ සමීක්ෂණ කටයුතු අවසන් කරන ලද අතර, 2වන අදියර යටතේ දැනට සමෘද්ධි සහනාධාර නොලබන,

එහෙත් සහනාධාර ලැබිය යුතු පුද්ගලයින් අලුතින් හඳුනාගැනීම සඳහා නව ඉල්ලුම් කරුවන් 943,726 දෙනෙකුගෙන් තොරතුරු ලබා ගන්නා ලදී.

ඉහත සමීක්ෂණයේ දත්ත පරිගණක ගත කිරීම 2016 වසරේදී සිදු කරන ලද අතර, ඒ අනුව 2016.12.31 දින වන විට සමෘද්ධි සහනාධාර සමීක්ෂණ වැඩසටහනේ ප්‍රගතිය පහත පරිදි දැක්විය හැක.

සමෘද්ධි සහනාධාර සමීක්ෂණ වැඩසටහනේ ප්‍රගතිය - 2016

දැනට ප්‍රතිලාභ ලබන ඉල්ලුම් කරුවන් සංඛ්‍යාව	නව ඉල්ලුම් කරුවන් සංඛ්‍යාව	මුළු ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව	2016.12.31 දිනට දත්ත පරිගණක ගතකර ඇති ඉල්ලුම්පත් සංඛ්‍යාව	වියදම් වූ මුදල (රු.මි.)
1,436,210	943,726	2,379,936	2,206,200	42.98

### 6.3 ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය

#### 6.3.1 හැඳින්වීම

ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය 1974 වර්ෂයේදී ස්ථාපිත වන්නේ මෙරට සහභාගිත්ව සංවර්ධනය ක්ෂේත්‍රයට ගැලපිය හැකි මූලික සහ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වශයෙනි. 1978 වර්ෂයෙහි ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් විපර්යාසකාරක ක්‍රමවේදය සංවර්ධන විෂය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්‍රයට කාර්යබද්ධ පර්යේෂණ ක්‍රමවේදය ගලපාලනු ලැබුවේදී ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසිනි. මෙරට ක්‍රියාත්මක වූ ජනසවිය, සමෘද්ධි සහ ගමනැගුම වැනි ප්‍රමුඛතම රාජ්‍ය වැඩසටහන් සඳහා ප්‍රජා සහභාගිත්වය යොදා ගැනීම උදෙසා මෙම ආයතනයේ සමාජ සජීවීකරණ ක්රමවේදය භාවිතා කරන ලදී.

මේ වනවිට ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය පුහුණු, පර්යේෂණ, ප්‍රකාශන හා සැලසුම් යන ප්‍රධාන අංශ 04 ක් යටතේ ක්‍රියාත්මක වේ.

#### 6.3.2. 2016 වර්ෂයේ සැලසුම් කරන ලද වැඩසටහන්

වැඩසටහන	ප්‍රතිපාදන රු. මි.	ඉලක්ක
පුහුණු අංශය		
යාවත්කාලීන කරන ලද පුහුණු මාදිලිවලට අදාළව වාර්ෂික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම	1.15	පුහුණු වැඩසටහන් 25
ආයතන කාර්ය මණ්ඩලයේ මානව සම්පත් සංවර්ධනය	0.20	පුහුණු වැඩසටහන් 02
එකතුව	1.35	
පර්යේෂණ අංශය		
ග්‍රාම සංවර්ධනය හා දිළිඳුකම පිටුදැකීමට අදාළ විවෘත සංවාද වැඩසටහන	0.40	විවෘත සංවාද වැඩසටහන් 03

ප්‍රජාශක්ති සංවිධාන පිළිබඳ කාර්ය බද්ධ පර්යේෂණය	0.20	වැඩසටහන් 09
පළාත් ග්‍රාමසංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම	0.10	වැඩසටහන් 08
එකතුව	0.70	
ප්‍රකාශන අංශය		
ප්‍රජාශක්ති සඟරාව ප්‍රකාශයට පත් කිරීම	0.25	පිටපත් 1000
තරණය පුවත් හසුන ප්‍රකාශයට පත් කිරීම	0.05	පිටපත් 500
ග්‍රාමසංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රීය සඟරාව ප්‍රකාශයට පත් කිරීම	0.30	පිටපත් 1000
පුස්තකාල සංවර්ධනය හා පොත් මිලදී ගැනීම	0.10	පොත් මිලදී ගැනීම
පුවත්පත් මිලදී ගැනීම	0.05	
එකතුව	0.75	
සැලසුම් අංශය		
මාසික ප්‍රගති සමාලෝචන වාර්තා හා කාර්ය සාධන වාර්තා සැකසීම	0.10	වැඩසටහන් 12
2017 වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම	0.10	වැඩසටහන් 02
එකතුව	0.20	
මුළු එකතුව	3.00	

**6.3.3. 2016 දෙසැම්බර් 31 දක්වා ප්‍රගතිය**

**6.3.3.1. පුහුණු අංශය**

පුහුණු අංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක වී සිටින සංවර්ධන වැඩකරුවන්, මැදිහත්කරුවන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ ප්‍රජා නායකයින් සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම තුළින් ජාතික සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කරවීමයි. ඒ අනුව ක්‍රියාත්මක කෙරෙන පුහුණු වැඩසටහන් ප්‍රජාවගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීම තුළින් සංවර්ධන වැඩසටහන් වඩාත් ප්‍රතිඵලදායක කිරීමට අරමුණු කරගෙන ඇත. මෙම අරමුණු උභයකර ගැනීම සඳහා පහත සඳහන් ක්ෂේත්‍ර ඔස්සේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

1. ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විවිධ පුහුණු මාදිලි යටතේ සිදු කරන පුහුණු වැඩසටහන්
2. ව්‍යවසායකත්ව සංවර්ධනය ශක්තිමත් කිරීමේ පුහුණු වැඩසටහන්
3. පළාත් ග්‍රාම සංවර්ධන වැඩසටහන ශක්තිමත් කිරීමේ පුහුණු වැඩසටහන්

**පුහුණු වැඩසටහන්හි ප්‍රගතිය - 2016 දෙසැම්බර් 31 දක්වා**

පුහුණු අංශය	
1. පුහුණු මාදිලිවලට අදාළව වාර්ෂික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම	විවිධ මාදිලි 08 ට අදාළව වැඩසටහන් 32 ක් පවත්වා අවසන් කර ඇති අතර ඒ සඳහා පුහුණුලාභීන් 923 දෙනෙකු පුහුණු කර ක්ෂේත්‍ර අත්දැකීම් සඳහා යොමු කර ඇත.
2. ආයතන කාර්ය මණ්ඩලයේ මානව සම්පත් සංවර්ධනය	
ප්‍රජාමූල සංවිධාන කළමනාකරනය පිළිබඳ පුහුණුකරු පුහුණුව	දෙදින පුහුණු වැඩමුළුවක් පවත්වා අවසන් කර ඇත.

කසල කළමනාකරනය පිළිබඳ පුහුණුකරු පුහුණුව	එක් දින පුහුණු වැඩමුළුවක් පවත්වා අවසන් කර ඇත.
ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලිය පිළිබඳ පුහුණුකරු පුහුණුව	දෙදින පුහුණු වැඩමුළුවක් පවත්වා අවසන් කර ඇත.
3. පුබුදුමු පොලොන්නරුව ආදර්ශ ගම්මාන වැඩසටහන	ප්‍රජාවගේ ගැටළු හඳුනා ගැනීම සඳහා සමීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර අයට අදාළව යෝජනා පත්‍රයක් සකසා දිස්ත්‍රික් ලේකම් ට ඉදිරිපත් කිරීමට නියමිතය.
4. ග්‍රාම සංවර්ධනය පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීම	කැලණිය විශ්ව විද්‍යාලයේ භූගෝලීය අධ්‍යයන අංශයේ සිසුන් වෙනුවෙන් ග්‍රාම සංවර්ධනය පිළිබඳව වැඩමුළු 02 ක් පවත්වන ලද අතර ඒ සඳහා සිසුන් 35 දෙනෙකු සහභාගී වී ඇත.
5. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් දැනුවත් කිරීම	වැඩමුළු 02 ක් පවත්වන ලදී.

**6.3.3.2 පර්යේෂණ අංශය**

ග්‍රාම සංවර්ධනය හා දිළිඳුකම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයෙහි දායකවිය හැකි ප්‍රවේශයන් හා උපායමාර්ග හඳුනාගෙන හැකි පර්යේෂණ කාර්යයන්හි නිරතවීම මෙම අංශයේ අරමුණ වේ. ඊට අමතරව වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් පර්යේෂණ හා සමීක්ෂණ සිදු කිරීමද මෙම අංශය මඟින් සිදුවේ.

**පර්යේෂණ වැඩසටහන්හි ප්‍රගතිය - 2016 දෙසැම්බර් 31 දක්වා**

පර්යේෂණ අංශය	
ග්‍රාම සංවර්ධනය හා දිළිඳුකම පිටුදැකීමට අදාළ විවෘත සංවාද වැඩසටහන	i. දිළිඳුකම පිටුදැකීමට අදාළව විවෘත සංවාද දෙකක් ද ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය භාවිතය පිළිබඳ විවෘත සංවාදයක් ද සාර්ථක ලෙස පවත්වා ඇත.
ප්‍රජාශක්ති සංවිධාන පිළිබඳ කාර්ය බද්ධ පර්යේෂණය	i.38 වන විපර්යාසකාරක දින සංවත්සර උත්සවය 2016.09.01 දින පිළිමතලාව පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථක ලෙස පවත්වා ඇත. ii. සංවිධාන ශක්තිමත් කිරීමේ වැඩසටහන් 04 ක් පවත්වා ඇත.
පළාත් ග්‍රාමසංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම	i. පුහුණු වැඩසටහන් 12 ක් පවත්වා අවසන් කර ඇත
වැඩිහිටි ප්‍රජාවට ලබාදෙන දීමනාව පිළිබඳ සමීක්ෂණය	i. සමීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර වාර්තාව පිළියෙළ කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.
දිවනැගුම දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළව සිදු කරනු ලබන පර්යේෂණ	
<ul style="list-style-type: none"> <li>ජීවනෝපාය සංවර්ධනයට අදාළ සමීක්ෂණය</li> </ul>	ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම දක්වා සමීක්ෂණයේ කටයුතු සිදු කර ඇති අතර ප්‍රතිපාදන ගැටළුව මත සමීක්ෂණය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

<ul style="list-style-type: none"> <li>• ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාවලියට අදාළ සමීක්ෂණය</li> </ul>	ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම දක්වා සමීක්ෂණයේ කටයුතු සිදු කර ඇති ප්‍රතිපාදන ගැටළුව මත සමීක්ෂණය සම්පූර්ණ කිරීමට නොහැකි විය.
<ul style="list-style-type: none"> <li>• සමාජ ආරක්ෂණ වැඩසටහනට අදාළ සමීක්ෂණය</li> </ul>	ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම දක්වා සමීක්ෂණයේ කටයුතු සිදු කර ඇති අතර ප්‍රතිපාදන ගැටළුව මත සමීක්ෂණය සම්පූර්ණ කිරීමට නොහැකි විය.
<ul style="list-style-type: none"> <li>• සමෘද්ධි සහනාධාර ව්‍යාපෘතිය දිළිඳුකම පිටුදැකීමට කර ඇති බලපෑම පිළිබඳ සමීක්ෂණය</li> </ul>	ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම දක්වා සමීක්ෂණයේ කටයුතු සිදු කර ඇති අතර ප්‍රතිපාදන ගැටළුව මත සමීක්ෂණය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

**6.3.3.3. ප්‍රකාශන අංශය**

සහභාගීත්ව සංවර්ධනය පිළිබඳ දැනුම හා තොරතුරු සම්පාදනය හා සංවර්ධන වැඩකරුවන්ට ඔවුන්ගේ දැනුම හුවමාරු කරගැනීමට අවශ්‍ය උසස් තත්ත්වයේ ප්‍රකාශන ඵලදායී මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.

**ප්‍රකාශන අංශයේ ප්‍රගතිය - 2016 දෙසැම්බර් 31 දක්වා**

ප්‍රකාශන අංශය	
ප්‍රජාශක්ති සභාව ප්‍රකාශයට පත් කිරීම	ප්‍රජාශක්ති සභාව මුද්‍රණය කර අවසන් කර ඇති අතර බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇත.
තරණය පුවත් හසුන ප්‍රකාශයට පත් කිරීම	තරණය පුවත් හසුන මුද්‍රණය කර අවසන් කර ඇති අතර බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇත.
ග්‍රාස සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රීය සභාව ප්‍රකාශයට පත් කිරීම	ප්‍රසම්පාදන තීරණ නොලැබීම හේතුවෙන් මුද්‍රණය කිරීමට නොහැකි විය.
පුස්තකාල සංවර්ධනය හා පොත් මිලදී ගැනීම	පොත් ලැයිස්තු සකස් කර ඉදිරිපත් කර ඇති මුත් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලැබී නැත.

**6.3.3.4. සැලසුම් අංශය**

ආයතනයේ පුහුණු, පර්යේෂණ හා ප්‍රකාශන අංශයන්හි ප්‍රධාන වැඩසටහන් සම්බන්ධීකරණය මගින් වාර්ෂික ප්‍රගතිය ළඟාකර ගැනීමට කටයුතු කිරීම මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.

**සැලසුම් අංශයේ ප්‍රගතිය 2016 දෙසැම්බර් 31 දක්වා**

සැලසුම් අංශය	
මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම	ප්‍රගති සමාලෝචන රැස්වීම් 06 ක් පවත්වා ඇත.
2017 වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සැකසීම	i. 2017 වර්ෂය සඳහා ඉදිරිපත් වූ යෝජනා මත සකස් කරන ලද වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

## 6.4 ඉදිරි ක්‍රියාමාර්ග

2017 වසරේදී අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන නියාමක වැඩසටහන යටතේ පවුල් 1800 ක පවුල් සංවර්ධන වැඩ පිළිවෙලක් ද ග්‍රාමීය කුඩා පරිමාණ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ සජීවීකරණ පුහුණු හා පර්යේෂණ නියාමක වැඩසටහන යටතේ ග්‍රාමීය ව්‍යවසායකයින් 300 ක් ගොඩනැංවීම හා ව්‍යාපාර ක්ෂේත්‍රයට නව ව්‍යවසායකයින් හඳුන්වාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මීට අමතරව සංවර්ධන විෂය ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කිහිපයක් සහ ප්‍රකාශනයන් සිදු කිරීමට ද සැලසුම් කර ඇත. පර්යේෂණ හා සැලසුම් අංශයන් තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අනෙකුත් ආයතන සමග ඒකාබද්ධව ග්‍රාම සංවර්ධන ක්‍රියාවලියේ විශේෂඥයන් වීම ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අපේක්ෂාවයි.

# 07. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය

## 7.1 හැඳින්වීම

ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගේ නිදහස, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය, සහභාගිත්වය හා අභිමානය ඇතිකර ගැනීම සඳහා විවිධ වැඩසටහන් තුළින් ඔවුන්ව උනන්දු කරලීම මෙන්ම වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ලබාදීම මෙම කාර්යාලයේ අරමුණ වේ. මෙම කාර්යයන් ඉටුකර ගැනීමට 2000 අංක 09 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ පනත සහ 2011 අංක 05 දරණ සංශෝධිත පනතින් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත බලය පවරා ඇත. එමඟින් ශ්‍රී ලාංකේය වැඩිහිටි පරපුර උදෙසා 2016 වර්ෂයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් හා 2016 දෙසැම්බර් 31 දින වන විට ඒවායේ ප්‍රගතිය පහත පරිදි වේ.

## 7.2 ක්‍රියාකාරකම් හා ප්‍රගතිය

### 7.2.1. ග්‍රාමීය වැඩිහිටි කමිටු සඳහා මූල්‍යාධාර සැපයීම

පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව පිහිටුවා ඇති ග්‍රාමීය වැඩිහිටි කමිටු/ ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල/ දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩල හා පළාත් වැඩිහිටි බලමණ්ඩල සඳහා මූල්‍යමය අනුග්‍රහය දක්වමින් ඔවුන්ව අධීක්ෂණය කිරීම මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට ග්‍රාමීය කමිටු 325 ක් වෙනුවෙන් රු. 5,000 බැගින්ද, ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල 03 ක් වෙනුවෙන් රු. 7,500 බැගින්ද, දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩල 01 ක් වෙනුවෙන් රු. 15,000 ක්ද, උතුරු පළාත් රැස්වීම් 01 ක්, උතුරු නැගෙනහිර පළාත් ආගමික වැඩසටහන හා දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩල 17 ක් සඳහා ලිපි ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් ද සමස්ත වියදම ලෙස රු.මි.1.999 ක් වැය කොට ඇත.

### 7.2.2. අක්ෂිකාව හා ශ්‍රවණ උපකරණ ලබාදීම.

වයස අවුරුදු 60 ට වැඩි අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා අවශ්‍ය අක්ෂිකාව/ශ්‍රවණාධාර යන උපකරණ ලබාදීම. මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට පුද්ගලයන් 3693 දෙනෙකු වෙනුවෙන් අක්ෂිකාව ද පුද්ගලයන් 489 දෙනෙකු වෙනුවෙන් ශ්‍රවණාධාර ද පිරිනමා ඇති අතර ඒ සඳහා වැය වී ඇති සමස්ත මුදල රු. මි. 9.998 කි.

### 7.2.3. ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම.

2016 දෙසැම්බර් 31 දින වන විට වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් 4,000 ක් මුද්‍රණය, වැඩිහිටි සභාව පිටපත් 2000 මුද්‍රණය, වැඩිහිටි අත්පොත් 5,000 ක් මුද්‍රණය කිරීම සිදු කර ඇති අතර ඒ වෙනුවෙන් වැය වී ඇති සමස්ත මුදල රු. මි. 1.400 කි.

### 7.2.4. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම

වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා වූ හැඳුනුම්පත් ලබාදීම. මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට පුද්ගලයන් 61,791 දෙනෙකු වෙනුවෙන් රු. මි. 0.6 ක් වියදම් දරමින් හැඳුනුම්පත් ලබා දී ඇත.

### 7.2.5. පූර්ව සහ පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

වැඩිහිටි මානසිකත්වය ඉහළ නැංවීම උදෙසා උපදේශන සේවා සැපයීම, විශ්‍රාම පූර්වාසන්නයේ සිටින සියළු අංශයන්හි සේවකයින්ගේ විශ්‍රාම දිවිය අරුත් ගැන්වීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම පූර්ව වැඩසටහන් පැවැත්වීම හා වෘත්තීය භාවයට පත්වී රෝගීවන වැඩිහිටි පුරවැසියන් රැකබලා ගැනීම සඳහා හෙද හෙදියන් පුහුණු කරවන ගෘහස්ත සාත්තු සේවක පුහුණු වැඩමුළු පැවැත්වීම සිදු කරන ලදී.



මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට ග්‍රාමීය කාන්තා සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහන් 121 ක් ද පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් 120 ක්ද, දිස්ත්‍රික් කමිටු දැනුවත් කිරීම් 01 ක්ද රු. 2000/- දීමනාව සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් 01 ක්ද මිත්‍රත්ව හුවමාරු වැඩසටහන් 01 ක්ද ගෘහස්ත සාත්තු සේවක දැනුවත් කිරීමේ වැඩසටහන් 02 ක්ද ප්‍රගති සමාලෝචන රැස්වීම් 02 ක්ද, ගෘහස්ත සාත්තු සේවක පුහුණු වැඩසටහන - NVQ 02 මට්ටම, විශ්‍රාම පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද, අනුලා අභිමාන ප්‍රදර්ශනය තුළ පාසල් ළමුන් දැනුවත් කිරීම හා වැඩිහිටි අත්කම් ප්‍රදර්ශනයද , ගෘහස්ත සාත්තු සේවකයන් වෙනුවෙන් ටී ෂර්ට් 90 ක්ද, ගෘහස්ත සාත්තු සේවක හැදෑරීමපත් 30 ක්ද, ව්‍යායාම CD වෙනුවෙන් රු. මි. 5.500 ක මුදලක් වැය කොට ඇත.

**7.2.6. වැඩිහිටි නඩත්තු මණ්ඩලය පවත්වාගෙන යාම.**

පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව පිහිටුවා ඇති වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලයට, අසරණ භාවයට පත් දෙමාපියන් යොමු කරමින් ඔවුන්හට නඩත්තු මුදල් ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීම. මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට ලැබී ඇති ඉල්ලීම් 130 න් 90 ක් සඳහා විසඳුම් ලබාදී ඇති අතර වැය වී ඇති මුදල රු. මි. 1.055 කි.

**7.2.7. වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පැවැත්වීම**

2015 වර්ෂයේදී වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව රැස්වීම් වාර 12 ක් පවත්වා ඇත. විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 05 ක්ද පවත්වා ඇති අතර වැය වී ඇති මුළු මුදල රු. මි. 0.903 කි.

**7.2.8. වැඩිහිටි මාසික දීමනාව (රු. 2000/-)**

වයස අවුරුදු 70 ඉක්මවූ ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ රැකවරණය සහ සුභසාධනය සැලසීමේ අරමුණින් 2015 අයවැය යෝජනා යටතේ, අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා මාසිකව රු. 2000/- බැගින් ලබාදීමේ මහජනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට පුද්ගලයන් 386,080 දෙනෙකු වෙනුවෙන් දීමනාව ප්‍රදානය කොට ඇත. මේ වෙනුවෙන් රු. මි. 9265.92 ක් වැය කොට ඇත. මේ සම්බන්ධයෙන් පරිපාලන වියදම් ලෙස රු. මි. 2.900 ක මුදලක් වැය කොට ඇත.

**7.2.9. නිවාස සඳහා මූල්‍යාධාර ලබාදීම**

දිවයින පුරා විසිරී ඇති වැඩිහිටි නිවාස සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අරමුදල් සැපයීම. මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට වැඩිහිටි නිවාස 14 ක් වෙනුවෙන් හා මල්වතු හිරිපිටිය වැඩිහිටි නිවාසයේ හා කතරගම වැඩිහිටි නිවාසයේ නඩත්තු වියදම් වශයෙන් රු. මි. 13.580 ක් වැය කර ඇත.

අනු අංකය	වැඩිහිටි නිවාසය	ලබා දුන් ප්‍රතිපාදන රු.
1	පිටබැද්දර දැරංගල වැඩිහිටි නිවාසය	796,828.17
2	බෝපිටිය වැඩිහිටි නිවාසය	2058,153.02
3	ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය	262,000.00
4	ගුරුළුපොත සරණ වැඩිහිටි නිවාසය	611,850.00
5	උඩුනුවර වැඩිහිටි නිවාසය	1,509,000.00
6	මැදිරිගිරිය මාපිය සෙවන වැඩිහිටි නිවාසය	241,657.00

7	නාත්තන්ඩිය ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලය	562,082.74
8	ජයවර්ධන සමරු වැඩිහිටි නිවාසය	48,875.00
9	රත්ගම වැඩිහිටි නිවාසය	2,500,000.00
10	මීරිගම වැඩිහිටි දිවා මධ්‍යස්ථානය	100,000.00
11	බටහිර වැලිවේරිය වැඩිහිටි සමිති ගොඩනැගිල්ල	934,357.81
12	පැරකුම් වැඩිහිටි නිවාසය පොළොන්නරුව	574,469.20
13	පිටබැද්දර දැරංගල වැඩිහිටි නිවාසය	1,850,000.00
14	කොටවෙහෙර දිවා සුරැකුම් මධ්‍යස්ථානය	39,934.53
15	මල්වතු හිරිපිටිය වැඩිහිටි නිවාසයේ හා කතරගම නඩත්තු වියදම්	1,518,792.53
	<b>මුළු වියදම</b>	<b>13,580,000.00</b>

**7.2.10. වැඩිහිටි ආවරණ කැපකරු ක්‍රමය**

දේශීය හා විදේශීය දානපතීන්ගේ ධන පරිත්‍යාගයන් නිසි ලෙස කළමනාකරණය කරමින් සිදු කරනු ලබන වැඩිහිටි ආවරණ කැපකරු වැඩසටහන සම්බන්ධීකරණය කිරීම. මේ යටතේ ප්‍රතිලාභීන් 45 ක් වෙනුවෙන් මුදල් ලබා දීමට කටයුතු කර ඇත. එයින් ප්‍රතිලාභීන් 10 දෙනෙකු සඳහා පරිත්‍යාගශීලීන්ගේ කැමැත්ත මත රු. 500 බැගින් ද ප්‍රතිලාභීන් 35 දෙනෙකු සඳහා රු. 250 බැගින් ද ගෙවනු ලැබේ.

**7.2.11. ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම**

වයස අවුරුදු 60 ට වැඩි, අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම සිදු කරන අතර එය උපරිමය රු. 20000/- කට යටත්ව ප්‍රදානය කරනු ලැබේ. මේ යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට ප්‍රතිලාභීන් 209 දෙනෙක් අතරේ රු. මි. 3.995 ක මුදලක් ප්‍රදානය කොට ඇත.

**7.2.12. ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම**

“වැඩිහිටි අයිතිවාසිකම් සුරක්ෂිත හෙටක්” යන තේමාව යටතේ 2016 වැඩිහිටි සැමරුම් දින උත්සවය 2016.10.01 දින ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා දිවයිනේ නන් දෙසින් පැමිණි වැඩිහිටියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුන අතර ඒ සඳහා වැය වූ මුදල රු. මි. 11 කි.

# 08. ජාතික සමාජ සංවර්ධන ආයතනය

## 8.1 හැඳින්වීම

සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමාජ සංවර්ධන ආයතනය සමාජ වැඩ ( Social Work ) පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය අධ්‍යාපන ආයතනය වේ. 1992 අංක 41 දරන පාර්ලිමේන්තු පනත මගින් ජාතික සමාජ සංවර්ධන ආයතනය නමින් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ස්ථාපිත වූ මෙම ආයතනය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ 25 ඒ වගන්තිය යටතේ උපාධි පිරිනැමීමට බලය ඇති ආයතනයක් ලෙස 2005 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇත. 2008 වර්ෂයේදී මෙම ආයතනය වෙතින් සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව පවත්වාගෙන යාම සඳහා විශේෂ ගැසට් පත්‍රයක් මගින් අනුමැතිය ලබාදී ඇත. 2013 වර්ෂයේ ද ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් උපාධි පාඨමාලාව ආරම්භ කිරීම ද මෙම ආයතනය මගින් සිදු කර ඇත. සමාජ සේවා විද්‍යාලය, පුහුණු, සමාජ සංවර්ධන ප්‍රතිපත්ති පර්යේෂණ හා ප්‍රකාශන, පරිපාලන සහ මුදල් අංශය ලෙස ප්‍රධාන අංශ හතරකින් යුක්තව වර්තමානයේදී මෙම ආයතනය ක්‍රියාත්මක වේ.

ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් කොළඹ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීයව ඇති අනුරාධපුර, හම්බන්තොට, අම්පාර හා කිලිනොච්චිය යන සමාජ වැඩ පුහුණු, පර්යේෂණ හා ක්ෂේත්‍ර ඉගෙනුම් මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් ශාස්ත්‍රපති උපාධි පාඨමාලා , ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලා , ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පාඨමාලා ද, ගැටුම් කළමනාකරණය, නායකත්වය, සන්නිවේදන කුසලතා වර්ධනය, ක්ලමට කළමනාකරණය, මූලික මනෝවිද්‍යාත්මක උපදේශනය හා ව්‍යාපෘති කළමනාකරණය වැනි කෙටිකාලීන අතුරු වෘත්තීය පුහුණු පාඨමාලාද පවත්වාගෙන යනු ලැබේ. මීට අමතරව රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩනැංවීම සඳහා අවශ්‍ය කාලීන වශයෙන් වැදගත් පර්යේෂණ හා පුහුණු කටයුතු හඳුනාගෙන ඒවාද ක්‍රියාත්මක කරනු ලැබේ.

ප්‍රායෝගික පුහුණු වීම්ද ඇතුළත් ඉහත පාඨමාලාවල ගුණාත්මක බව හා අදාල බව ඉතා ඉහල මට්ටමක පවතින අතර මෙම පාඨමාලා හැදෑරූ උපාධිධාරීන් සියලු දෙනාම රැකියා නියුක්තිකයින් වේ. ඉන් 6.4%ක් විදේශීය විශ්වවිද්‍යාලයන්හි රැකියාවල මෙන්ම අර්ධ හා පූර්ණ ශිෂ්‍යත්ව ලබා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල නිරතවී ඇති හෙයින් මෙම ආයතනයේ කිසිදු උපාධිධාරියෙකු රජයට බරක් වී නොමැති බැව් නිරීක්ෂණය වේ.

ආයතනයේ සංවිධානාත්මක ව්‍යුහය ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක සභාව එහි සංවිධානාත්මක ව්‍යුහය තුළ පාලන අධිකාරිය වන අතර ඒ යටතේ අධ්‍යයන කටයුතු මණ්ඩලය සියළුම අධ්‍යයන කටයුතු සම්බන්ධව ක්‍රියාකරනු ඇත.

එම අංශ 04 නම්,

- 01. ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය
- 02. සමාජ සංවර්ධන ප්‍රතිපත්ති, පර්යේෂණ හා ප්‍රකාශන අංශය
- 03. පුහුණු අංශය
- 04. පාලන හා මුදල් අංශය

ඉහත අංශ පුහුණු අංශය , ලයයාත්මක වන සමාජ සේවා විද්‍යායන අංශ ලෙස ක්‍රීන් අධ්‍යා 4 හා සමාජ සංවර්ධන ප්‍රතිපත්ති ගතිය පහතින් දක්වා ඇති පවත්වන වැඩසටහන් හා එහි ප්‍ර 3 කාශන යන අංශපර්යේෂණ හා ප්‍ර ,

## 8.2 ක්‍රියාකාරකම් හා ප්‍රගතිය

### 8.2.1 සමාජ සේවා විද්‍යාලයෙහි වැඩසටහන්

අනු අංකය	ව්‍යාපෘතියේ නම	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	කාලය
1.	සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (2015/2017) - ඉංග්‍රීසි මාධ්‍යය	15	2015.05.08 - 2017.05.30
2.	සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (2016/2018) - ඉංග්‍රීසි මාධ්‍යය	17	බඳවා ගැනීමට අපේක්ෂිතය.
3.	සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා / සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමා/ සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (2013/2017) - ඉංග්‍රීසි මාධ්‍යය A සහ B කණ්ඩායම	96	2013.07.30 – 2017.06.30
4.	සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා / සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමා/ සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (2014/2018) – සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යය	112	2014.07.30 – 2018.06.30
5.	සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා / සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමා/ සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (2015/2019) – සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යය	100	2015.08.03 – 2019.07.22
6.	සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා / සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමා/ සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (2016/2020) – ඉංග්‍රීසි මාධ්‍යය	45	2016-2020
7.	සංඥා භාෂා පරිවර්තක ඩිප්ලෝමා පාඨමාලාව	50	2016.09.26- 2017.09.27
8.	සමෝධානික සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව	40	ශිෂ්‍ය ලියාපදිංචිය සිදුවේ.
9.	සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව (සති අන්ත) සිංහල මාධ්‍යය	40	ශිෂ්‍ය ලියාපදිංචිය සිදුවේ.
10.	සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව (සමාජ සේවා නිලධාරීන් සඳහා) සිංහල මාධ්‍යය	35	රන්ත මධ්‍යස්ථානය සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.

## 8.2.2 පුහුණු අංශයේ වැඩසටහන්

### 8.2.2.1 ඩිප්ලෝමා වැඩසටහන්

අනු අංකය	පාඨමාලාවේ නම	කාලය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	පවත්වන ලද ආයතනය
1.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2015/2017 (අම්පාර)	මාස 18	28	අම්පාර පුහුණු මධ්‍යස්ථානය, ජාතික සමාජ සංවර්ධන ආයතනය
2.	උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල හා දෙමළ මාධ්‍යය) 2014/2016	මාස 18	සිංහල 14 දෙමළ 16	ජාතික සමාජ සංවර්ධන ආයතනය
3.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල මාධ්‍යය) තලාව 2015/2017	මාස 18	50	තලාව, අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය, ජාතික සමාජ සංවර්ධන ආයතනය
4.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (කොළඹ) 1 කණ්ඩායම 2015/2017 (සිංහල මාධ්‍යය)	මාස 18	34	ජාතික සමාජ සංවර්ධන ආයතනය
5.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (කොළඹ) 2 කණ්ඩායම 2015/2017 (සිංහල මාධ්‍යය)	මාස 18	31	ජාතික සමාජ සංවර්ධන ආයතනය
6.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (කොළඹ) 2014/2016 (දෙමළ මාධ්‍යය)	මාස 21	56	ජාතික සමාජ සංවර්ධන ආයතනය
7.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (මඩකලපුව) 2015/2017 (දෙමළ මාධ්‍යය)	මාස 21	45	ඉප්පේ ශ්‍රී ලංකා ආයතනය මඩකලපුව
8.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (වවුනියාව) 2015/2017 (දෙමළ මාධ්‍යය)	මාස 21	45	ග්‍රාමීය සංවර්ධන ආයතනය, වවුනියාව
9.	උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (අම්පාර) 2015/2017 (දෙමළ මාධ්‍යය)	මාස 18	45	අම්පාර පුහුණු මධ්‍යස්ථානය, ජාතික සමාජ සංවර්ධන ආයතනය
10.	වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (අනුරාධපුරය)	මාස 18	45	තලාව, අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය, ජාතික සමාජ සංවර්ධන ආයතනය
11.	ප්‍රජා පාදක විශේෂිත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ප්‍රජා පාදක ඩිප්ලෝමා පාඨමාලාව 2015/2016 (සිංහල මාධ්‍යය)	මාස 21	44	ප්‍රජා පාදක විශේෂිත දෙපාර්තමේන්තුව, බොරැල්ල
12.	ප්‍රජා පාදක විශේෂිත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ප්‍රජා පාදක ඩිප්ලෝමා පාඨමාලාව 2016/2017 (සිංහල මාධ්‍යය)	මාස 21	47	ප්‍රජා පාදක විශේෂිත දෙපාර්තමේන්තුව, බොරැල්ල
13.	ප්‍රජා පාදක විශේෂිත දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ප්‍රජා පාදක ඩිප්ලෝමා පාඨමාලාව 2016/2017 (දෙමළ මාධ්‍යය)	මාස 21	17	ප්‍රජා පාදක විශේෂිත දෙපාර්තමේන්තුව, බොරැල්ල
14.	වෘත්තීය වෘත්තීය හා වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (රත්න)	මාස 18	37	රත්න පුහුණු මධ්‍යස්ථානය, ජාතික සමාජ සංවර්ධන ආයතනය

අනු අංකය	පාඨමාලාවේ නම	කාලය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	පවත්වන ලද ආයතනය
15.	උපදේශනය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව (නුවර) 2015/2017	මාස 18	40	පිළිමතලාව ග්‍රාම සංවර්ධන, පුහුණු හා පර්යේෂණ ආයතනය
16.	ළමා ආරක්ෂණය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018	මාස 18	44	අම්පාර පුහුණු මධ්‍යස්ථානය
17.	ළමා ආරක්ෂණය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018	මාස 18	42	මොණරාගල
18.	ළමා ආරක්ෂණය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018	මාස 18	40	මඩකලපුව
19.	ළමා ආරක්ෂණය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018	මාස 21	40	කිලිනොච්චිය
20.	ළමා ආරක්ෂණය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018	මාස 21	40	තලාව පුහුණු මධ්‍යස්ථානය
21.	උපදේශනය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018	මාස 21	40	පුත්තලම
22.	උපදේශනය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018 - සිංහල	මාස 21	50	ජාතික සමාජ සංවර්ධන ආයතනය
23.	උපදේශනය පිළිබඳ ඩිජිටල් පාඨමාලාව 2016/2018 - දෙමළ	මාස 21	50	ජාතික සමාජ සංවර්ධන ආයතනය

### 8.2.2.2 වෙනත් වැඩසටහන්

අනු අංකය	පාඨමාලාවේ නම	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	පවත්වන ලද ස්ථානය
1.	ආසියානු පදනමේ මූල්‍යාධාර මත ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපදේශන විෂය ඉගැන්වීම සිදුකරන අධ්‍යයන කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩමුළුව	20	ජාතික සමාජ සංවර්ධන ආයතනය
2.	සමාජ රැකවරණය පිළිබඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම (UNICEF)	52	කැගල්ල, සණස කැම්පස් ආයතනය
3.	සමාජ රැකවරණය පිළිබඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම (UNICEF)	50	කැගල්ල, සණස කැම්පස් ආයතනය
4.	සමාජ රැකවරණය පිළිබඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම (UNICEF)	50	උභන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
5.	සමාජ රැකවරණය පිළිබඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම (UNICEF)	32	නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
6.	සමාජ රැකවරණය පිළිබඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම (UNICEF)	204	අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
7.	ජාතික සමාජ සංවර්ධන ආයතනය හා ආසියානු පදනම එක්ව පවත්වනු ලබන පුහුණු පාඨමාලා	45	පුහුණු මධ්‍යස්ථානය, පැලවත්ත
8.	- එම -	33	කළුමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය, වක්වැල්ල

අනු අංකය	පාඨමාලාවේ නම	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	පවත්වන ලද ස්ථානය
9.	- එම -	18	කළමනාකරණ සංවර්ධන ආයතනය, පස්සර
10.	ජාතික සමාජ සංවර්ධන ආයතනය හා ආසියානු පදනම එක්ව පවත්වනු ලබන පුහුණු පාඨමාලා	30	පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය, ගුරුතලාව, තැන්නේකුඹුර (නුවර)
11.	- එම -	30	වයඹ පුහුණු මධ්‍යස්ථානය, වාරියපොළ
12.	- එම -	40	පුත්තලම, කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්ක වල පවත්වා ඇත.
13.	- එම -	28	කිලිනොච්චිය, මුලතිව්, යාපනය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්ක තුළ පවත්වා ඇත
14.	- එම -	38	මාතර හා හම්බන්තොට
15.	ප්‍රජා විපර්යාසකරකයන් සඳහා වූ යහපාලනය හා ප්‍රජාතාන්ත්‍රික අගයයන් පිළිබඳ කෙටිකාලීන පුහුණු වැඩසටහන - මූල්‍ය අනුග්‍රහය - ස්ට්‍රෝම් පදනම මඟින් දරන ලදී. මුළු වියදම රු. 810,446.82	80	2016.01.18 සිට 2016.11.30 දක්වා පවත්වන ලදී.
16.	අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩමුළුව	26	2016.09.28 හා 29 ජේරාදෙණිය විශ්ව විද්‍යාලය
17.	අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ළමා රැකවරණය පිළිබඳ එක්දින වැඩසටහන	20	ළමා රක්ෂණ අධිකාරිය

අනු අංකය	පාඨමාලාවේ නම	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	පවත්වන ලද ස්ථානය
18.	ආචාර්ය වෙන්කට්පුල්ලේ මහතා විසින් සමාජ වැඩ පරිච්ඡේදය තුළ ශක්තිය පාදක පිවිසුම යටතේ දේශනයක් පැවැත්වීම	30	ජාතික සමාජ සංවර්ධන ආයතනය

### 8.2.2.3 කෙටිකාලීන පුහුණු වැඩසටහන්

අනු අංකය	පාඨමාලාවේ නම	කාලය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	පවත්වන ලද ස්ථානය
1.	මූලික උපදේශන කුසලතා - කෙටිකාලීන පුහුණු වැඩසටහන	2016.01.30, 2016.02.01 හා 2016.02.02	60	කිලිනොච්චි පුහුණු මධ්‍යස්ථානය
2.	කාර්යාල කළමනාකරණ පරිපාලනය හා පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම	2016.06.29,30 හා 07.01	28	ජාතික සමාජ සංවර්ධන ආයතනය
3.	ක්ලමට් කළමනාකරණය හා නායකත්ව කුසලතා සංවර්ධනය පිළිබඳ කෙටිකාලීන පුහුණු පාඨමාලාව	2016 .08.18 හා 19 දෙදින	44	අනුරාධපුර නලාව ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානය
4.	ක්ලමට් කළමනාකරණය හා නායකත්ව කුසලතා සංවර්ධනය පිළිබඳ කෙටිකාලීන පුහුණු පාඨමාලාව	2016.08.24 හා 25 දෙදින	50	කිලිනොච්චිය ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානය
5.	ක්ලමට් කළමනාකරණය හා නායකත්ව කුසලතා සංවර්ධනය පිළිබඳ කෙටිකාලීන පුහුණු පාඨමාලාව	2016.09.01 හා 02 දෙදින	50	අම්පාර ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානය
6.	ක්ලමට් කළමනාකරණය හා නායකත්ව කුසලතා සංවර්ධනය පිළිබඳ කෙටිකාලීන පුහුණු පාඨමාලාව (දින 02)	2016.09.01 හා 02	50	අම්පාර ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානය
7.	ශ්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සඳහා පුහුණු වැඩමුළුව	2016.09.02	75	ජාතික සමාජ සංවර්ධන ආයතනය
8.	දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවිනැගුම සංවර්ධන නිලධාරීන් සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුව	2016.10.03 සිට 05 දක්වා	40	කැලණිය විශ්‍රාමිකයින්ගේ නිවාඩු නිකේතනය
9.	ක්ලමට් කළමනාකරණය හා නායකත්ව කුසලතා සංවර්ධනය පිළිබඳ කෙටිකාලීන පුහුණු වැඩමුළුව	2016.10.06 හා 07	40	අට්ටාලවිවේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
10.	මනෝවිද්‍යාත්මක උපදේශනය හා	2016.10.18 සිට 24 දක්වා	50	පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසල,



අනු අංකය	පාඨමාලාවේ නම	කාලය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	පවත්වන ලද ස්ථානය
	ක්ලමට කළමනාකරණය පිළිබඳ කෙටිකාලීන පුහුණු වැඩමුළුව			කටුකුරුන්ද
11.	- එම -	2016.11.07 සිට 09 දක්වා	42	කැලණිය විශ්‍රාමිකයින්ගේ නිවාඩු නිකේතනය
12.	ක්ලමට කළමනාකරණය හා නායකත්ව කුසලතා සංවර්ධනය	2016.08.04, 05	47	රන්ත පුහුණු මධ්‍යස්ථානය
13.	පාසල් පද්ධතිය තුළ මනෝ සාමාජීය මැදිහත්වීම.	2016.11.28	150	සුමේධ මහා විද්‍යාලය, සාලාව
14.	පාසල් පද්ධතිය තුළ මනෝ සාමාජීය මැදිහත්වීම.	2016.11.29	100	මානඩි මහා විද්‍යාලය, අරණායක.

**8.2.3 සමාජ සංවර්ධන ප්‍රතිපත්ති, පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ වැඩසටහන්**

අනු අංකය	ව්‍යාපෘතියේ නම	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	කාලය
1.	පුවත් හසුන (News Letter)	ශිෂ්‍යයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය හා අනෙකුත් අදාළ පිරිස්.	2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
2.	Sri Lanka Journal of Social Work 2016	ශිෂ්‍යයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය හා අනෙකුත් අදාළ පිරිස්.	2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
3.	වාර්ෂික ශාස්ත්‍රීය සංග්‍රහය 2016 (Annual Faculty Publication)	ශිෂ්‍යයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය හා අනෙකුත් අදාළ පිරිස්.	2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
4.	පොදු ප්‍රවාහන සේවාවන්හි දී කාර්තුවන්ට සිදුවන අතවර වලට ගොදුරුවීම, ඒ සඳහා වූ ඉඩකඩ හා ප්‍රතිචාර පිළිබඳ සොයාබැලීමේ පර්යේෂණය	සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව හා සමස්ත කාර්තුව ප්‍රජාව	2015 මැයි සිට 2016 දෙසැම්බර් දක්වා
5.	මහජනාධාර පිරිනැමීමේ දී අපේක්ෂිත අවශ්‍යතාවන් හා අභියෝග හඳුනාගැනීමේ පර්යේෂණය.	ප්‍රතිපත්ති සම්පාදකයන් හා ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම මහජනාධාරලාභීන්	2015 ජූනි සිට 2016 පෙබරවාරි දක්වා
6.	නූතන ටෙලිනාට්‍ය කලාව පවුල් ව්‍යුහය කෙරෙහි කරනු ලබන බලපෑම පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණය.	රූපවාහිනී මාධ්‍ය ආයතන වල නිලධාරීන්, ජාතික සමාජ සංවර්ධන ආයතනයෙහි අධ්‍යයන කාර්යය මණ්ඩලය ශිෂ්‍යයන් සහ ක්ෂේත්‍රයේ වෙනත් අදාළ නිලධාරීන්	2015 නොවැම්බර් සිට 2016 දෙසැම්බර් දක්වා
7.	තීරක සහරාව (Sri Lanka Journal of Social Development)	ශිෂ්‍යයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය හා අනෙකුත් අදාළ පිරිස්.	2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා

අනු අංකය	ව්‍යාපෘතියේ නම	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	කාලය
8.	ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා වාර්තා විනිසුරු සැකසීම.	ජාතික සමාජ සංවර්ධන ආයතනය හා අනෙකුත් බාහිර ආයතන	2016 ජනවාරි සිට පෙබරවාරි දක්වා
9.	ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඒවායේ ක්‍රියාත්මක වන පාඨමාලා පිළිබඳ සිදුකිරීමට අපේක්ෂිත අවශ්‍යතා තක්සේරුව	ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා ප්‍රාදේශීය මධ්‍යස්ථානයන්හි ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්	2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
10.	නාගරික කලාපය තුළ ජීවත්වන යාවකයන් පිළිබඳ සමීක්ෂණය (බස්නාහිර පළාත)	කොළඹ නගරයේ විඵී යාවකයන් හා දරුවන්	2017 පෙබරවාරි
11.	ග්‍රාමීය දිළිඳුකම අවම කිරීම සඳහා සමාදේධි සංවර්ධන වැඩසටහනෙහි ඵලදායිතාවය කෙබඳු ද යන්න පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණය	සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව	2017 ජූනි
12.	සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක වන විවිධ වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි ඵලදායිතාවය කෙසේද යන්න පිළිබඳ සොයාබැලීමේ පර්යේෂණය	සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි පරිපාලන හා අධ්‍යයන නිලධාරීන් සහ ඵහි ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්	2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
13.	වකුගඩු රෝගීන්ගේ පවුල් සඳහා සුභසාධනය පිළිබඳ සමීක්ෂණය	අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගී පවුල්	2016 ඔක්තෝම්බර් සිට 2017 ඔක්තෝම්බර් දක්වා

### 8.3 වෙනත් වැඩසටහන්

#### 8.3.1 ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් සිදුව ගොඩනැගිල්ල ඉදිකිරීම

ජාතික සමාජ සංවර්ධන ආයතනයට ස්ඵීර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සමාජ සවිබලගැන්වීමේ හා සුභසාධන අමාත්‍යාංශයෙහි සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් සිදුවෙහි පිහිටි ඉඩමෙන් හෙක්ටයාර් 2.1493 (අක්කර 05 රූඩ් 01 පර්චස් 9.08) කොටසක් ලබාගෙන ඇත. මෙහි නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් බිලියනයක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර 2017 වර්ෂය වෙනුවෙන් රු.මිලියන 500ක භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙන්කර ඇත. ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

#### 8.3.2 කිලිනොච්චි ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන ඇරඹීම

ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් සපයනු ලබන පාඨමාලා ග්‍රාමීය ප්‍රදේශයන්හි ව්‍යාප්ත කිරීමේ අරමුණින් ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සිදුවේ. මේ වන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ

තලාව, අම්පාර දිස්ත්‍රික්කයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කර ඇති අතර සිව්වන ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානය කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේදී 2016 ජනවාරි මස විවෘත කරන ලදී.

**8.3.3 ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි හා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය**

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 2016 වර්ෂයේ උපාධි හා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2016.03.20 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිධාරීන් 11ක් හා සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධිධාරීන් 56 ක්ද උපාධි සහතික පත්‍ර ලබාගන්නා ලදී. එමෙන්ම උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරීන් 401 දෙනෙක්ද ඩිප්ලෝමා සහතික පත්‍ර ලබාගන්නා ලදී.

**8.3.4 තලාව ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ අලුත්වැඩියාව**

තලාව ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු සිදු කර අවසන්ව ඇති අතර කෙටිකාලීන හා දිගුකාලීන පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලැබේ. මීට අමතරව බාහිර ආයතන හා පුද්ගලයින් සඳහා දේශන ශාලා හා නේවාසික පහසුකම් ලබාදීමද සිදුකරනු ලබයි.

**8.3.5 ආයතනයෙහි පවතින තනතුරු පුරප්පාඩු පිරවීම**

ආයතනයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ තනතුරු පුරප්පාඩු 24 ක් පිරවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත. මේ සඳහා 2017 වර්ෂයට ප්‍රතිපාදන ඉල්ලුම් කොට ඇත.

**8.3.6 පුස්තකාල පහසුකම්**

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුස්තකාලය 20000 කට අධික සමාජ වැඩ විෂයය සම්බන්ධ ප්‍රකාශන හා ග්‍රන්ථ එකතුවකින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති විශාලතම සමාජ වැඩ සම්පත් මධ්‍යස්ථානයයි. මෙම පුස්තකාලයේ පවතින පොත් පිළිබඳ තොරතුරු පරිගණක ගත කිරීම සාර්ථක ලෙස නිම කර ඇත.

**8.3.7 ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ වැඩසටහන**

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, ශාස්ත්‍රවේදී උපාධිය හදාරන සිසුන් සඳහා නිතිපතා ඉංග්‍රීසි භාෂා සංවර්ධනය කිරීමට පංති පැවැත්වේ. ශාස්ත්‍රවේදී උපාධිය ආරම්භ වීමට ප්‍රථම මසක් මුළුල්ලේ ඉංග්‍රීසි භාෂා සංවර්ධනය සඳහා කඩිනම් පාඨමාලාවක් (Intensive Course) පැවැත්වෙන අතර සුදුසුකම් ඇති දක්ෂ පළපුරුදු බාහිර හා අභ්‍යන්තර ඉංග්‍රීසි උපදේශකවරුන් මේ සඳහා යොදවා ඇත. සිසුන්ගේ අධ්‍යයන පාඨමාලා සාර්ථකව හැදෑරීම සඳහා පොත්පත් පරිශීලනයට හා වෙනත් අධ්‍යයන අවශ්‍යතා සඳහා සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සංවර්ධනය කිරීම මෙම ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පාඨමාලාවේ අරමුණයි. සමාජ වැඩ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, ශාස්ත්‍රවේදී උපාධිය හදාරන සිසුන්හට අවශ්‍ය භාෂා නිපුණතා මට්ටම්වලට ලගාවීමට මේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන වැඩසටහන මගින් සේ උපකාරී වේ.

**8.3.8 ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා පුස්තකාල පහසුකම්**

ආයතනයේ තලාව, අම්පාර, රන්න හා කිලිනොච්චි ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා කුඩා පුස්තකාලයක් බැහින් ආරම්භ කර ඇත. මෙම පුස්තකාල කටයුතු අධීක්ෂණය සහ භාණ්ඩ ලේඛනගත කිරීම ආයතනයේ පුස්තකාලය හා ගබඩා අංශය මගින් සිදුවනු ඇත

**8.3.9 සමාජ සංවර්ධන ආයතනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ වීම**

ජාතික සමාජ සංවර්ධන ආයතනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධවීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති අතර ඉදිරියේදී ආයතන දෙක අතර ඇතිකරගන්නා අවබෝධතා ගිවිසුමක් මගින් එම කටයුතු නිල වශයෙන් ඇරඹෙනු ඇත.

**8.3.10 විශේෂ ව්‍යාපෘති**

**හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගීන්ගේ පවුල් සුභසාධනය නංවාලීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබැලීම**

ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් ජනාධිපති කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන හා සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන උක්ත පර්යේෂණය 2016.11.01 දින සිට 2017.06.30 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම පර්යේෂණය අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කයන් දෙකෙහි ප්‍රාදේශීය ප්‍රජා සේවක කොට්ඨාශ 10 ක් ආශ්‍රයෙන් සිදු කෙරෙමින් පවතී. නියැදියට අනුව තෝරා ගන්නා ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් පහත පරිදි වේ.  
 අනුරාධපුර දිස්ත්‍රික්කය - මැදවව්විය, තිරප්පනේ, රඹුව, පදවිය, හොරොව්පතාන, ඉපලෝගම, නැගෙනහිර නුවර ගම් පළාත, රාජාංගනය

පොළොන්නරුව - මැදිරිගිරිය, ඇළහැර

පර්යේෂණය සඳහා රුපියල් 2,538,250.00 ක මුදලක් වෙන් කර ඇති අතර 2016.12.31 වන දිනට රුපියල් 159,681.33 ක මුදලක් වියදම් කර ඇත.

**2016.10.18 දින සිට 2016.12.31 දින දක්වා ප්‍රගතිය**

අනු අංකය	දිනය	ක්‍රියාකාරකම
1.	2016.10.18	පර්යේෂණයට අදාළ මූලික සාකච්ඡාව
2.	2016.11.08./09/10	නියමු පර්යේෂණය අනුරාධපුර දිස්ත්‍රික්කය - පදවිය, මැදවව්විය, අනුරාධපුරය, හොරොව්පතාන, තිරප්පනේ, ඉපලෝගම, රාජාංගනය ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පොළොන්නරුව දිස්ත්‍රික්කය - ඇළහැර, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
3.	2016.11.17	පර්යේෂණයට අදාළ ප්‍රශ්නාවලිය සකස් කිරීම සම්බන්ධ මූලික සාකච්ඡාව
4.	2016.11.22	පර්යේෂණයට අදාළ දත්ත එක්රැස් කිරීම හා අදාළ සාකච්ඡාපවක් පැවැත්වීම
5.	2016.11.24	ප්‍රශ්නාවලිය සැකසීම පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීමේ පළමු උපදේශන කමිටු රැස්වීම
6.	2016.12.07	පර්යේෂණයට අදාළ ප්‍රශ්නාවලිය පිළිබඳව මැදවව්විය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්

		විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම
7.	2016.12.08/09	ප්‍රශ්නාවලිය පූර්ව පරීක්ෂාවට ලක් කිරීම පදවිය, මැදවච්චිය, රඹුව, නැගෙනහිර නුවරගම් පළාත, හොරවිපතාන, තිරප්පනේ, ඉපලෝගම, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කිරීම
8.	2016.12.20/21	ප්‍රශ්නාවලිය පූර්ව පරීක්ෂාවට ලක් කිරීම පොළොන්නරු දිස්ත්‍රික්කය - මැදිරිගිරිය හා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
9.	2016.12.28	සමීක්ෂකයින් සඳහා පුහුණු වැඩසටහන - පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

# 09. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය

## 9.1 හැඳින්වීම

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 1996 අංක 17 දරණ සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත සහ 1999 අංක 33 දරණ සමාජ ආරක්ෂණ මණ්ඩලය (සංශෝධිත) පනත මගින් ස්ථාපිත කර ඇත.

### 9.1.1 ක්‍රියාකාරිත්වය

1996 වර්ෂයේදී සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ආරම්භව ක්‍රියාත්මක වූ මෙම මණ්ඩලය 2010 වර්ෂයේ මැයි මස සිට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. 2015.09.21 දින සිට සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

### 9.1.2 ව්‍යවස්ථාපිත අරමුණු

- ස්වයං-රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන් වයෝවෘධ කාලයේදී හෝ ඔවුන් යම් අශක්ෂිතතාවයට පත්වූ විට, එම කාලයේදී ඔවුන්ට සමාජ රක්ෂණය සැලසීම.
- ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් මියගිය විට, ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම
- ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ අදාළ වෘත්තීයවල යෙදෙන ලෙස දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම.
- ස්වයං රැකියාවල යෙදෙන ලෙස තරුණයන් දිරිමත් කිරීම හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම
- සකසුරුවම්වීම හා සම්පත් කළමනාකරණයේ ප්‍රතිලාභ පිළිබඳව ස්වයං රැකියාවල නියුතු තැනැත්තන් දැනුවත් කිරීම සහ සාමාන්‍යයෙන් ස්වයං රැකියාවල නියුතු ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම.

### 9.1.3 කාර්ය භාරය

රජයේ විශ්‍රාම වැටුප් නොලබන ස්වයං රැකියා නියුක්තිකයින්, පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්, විදේශ සේවා නියුක්තිකයින්, කලාකරුවන් ආදී සේවා නියුක්තිකයන් වෙත විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම මණ්ඩලයේ කාර්යභාරය වේ.

### 9.1.4 වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රමය

රාජ්‍ය විශ්‍රාම වැටුපකට ආවරණය අවශ්‍ය සියලුදෙනා වෙත සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ යෝජනාක්‍රමය ක්‍රියාත්මක කරමින් සාමාජිකයින්ගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමය සුරක්ෂිත කිරීම සඳහා මාසික විශ්‍රාම වැටුප මෙන්ම විශ්‍රාම පූර්ව අවධියේදී අර්ධ අබලතා ප්‍රතිලාභ, පූර්ණ අබලතා ප්‍රතිලාභ, මරණ පාරිතෝෂික ආදී ප්‍රතිලාභ සහතික කරමින් ක්‍රියාත්මක වේ.

#### 9.1.4.1. ආවරණය කර ඇති සේවා ක්ෂේත්‍රයන්

ස්වයං රැකියා නියුක්තිකයින්, පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්, සමුපකාර සේවා නියුක්තිකයින්, විදේශ රැකියා නියුක්තිකයින්, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සේවා නියුක්තිකයින්, කලාකරුවන්, දේශීය වෛද්‍යවරුන්, පුජ්‍ය පක්ෂය, ආදිවාසීන් ආදී රාජ්‍ය විශ්‍රාම වැටුපක රැකවරණය අවශ්‍ය අංශ මේ වන විට ආවරණය කර ඇත.

#### 9.1.4.2. ක්‍රියාත්මක කර ඇති යෝජනාක්‍රම

- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් යෝජනාක්‍රමයන්ට අදාළව නිකුත් කර ඇති අංක 1464/5 2006 සැප්තැම්බර් මස 22 වන දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන "සුරැකුම" යෝජනාක්‍රමය වයස අවුරුදු 18 න් 59 අතර, සැමට ක්‍රියාත්මක කර ඇත.

- සුරැකුම යෝජනාක්‍රමයට පූර්ව සැලසුමක් ලෙස වයස වැරදු 18ට අඩු දරුවන් උදෙසා ආරක්ෂාව පූර්ව සැලසුම් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රමය ක්‍රියාත්මක කර ඇත.

**9.1.4.3. විශ්‍රාමවැටුප් යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ**

- වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක්
- දායකයා විශ්‍රාමිකයෙකු ලෙස අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර මියගියහොත්
  - ✓ කලත්‍රයා ජීවත්ව සිටිනම් ඔහුට හෝ ඇයට විශ්‍රාමිකයාට වයස අවුරුදු 80 වනතෙක් විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකිවීම.
  - ✓ කලත්‍රයා නොමැතිනම් දායකයාගෙන් පසු උරුමකරුවන්ට දායකයාගේ නමින් තැන්පත්ව ඇති ශුද්ධ දායක මුදල හා පොළීය ආපසු ලබාගත හැකිය.
- ස්ථීර අර්ධ අබලතාවයට පත්වූ විට වයස අනුව ගැලපූ පාරිතෝෂිකයක් සහ නියමිත පරිදි විශ්‍රාමවැටුප
- ස්ථීර පූර්ණ අබලතාවයකට පත්වූ විට වයස අනුව ගැලපූ පාරිතෝෂික ශුද්ධ දායක මුදල සමඟ හෝ පූර්ණ අබලතාවයට පත්වූ දින සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප
- “ආරක්ෂාව” යෝජනාක්‍රමය යටතේ දරුවන් වෙත 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. (සා/පෙළ) විශ්ව විද්‍යාල ප්‍රවේශය යන අවස්ථාවන්වලදී විශේෂ මූල්‍ය ප්‍රතිලාභ ලබාදීම සිදුකෙරේ.

**9.1.4.4. යෝජනාක්‍රමයේ සාමාජිකත්වය ලබාගැනීම**

ප්‍රධාන කාර්යාලය, මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හා බලය පවරන ලද වෙනත් නිලධාරීන් මගින් සාමාජිකත්වය ලබා ගත හැකිය.

**9.1.4.5. වාරික මුදල් ගෙවීම**

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකු වල සියලුම ශාඛා, තැපැල් කාර්යාල, බලය පවරන ලද ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාල, මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින් ගෙවීම් කළ හැකිය.

**9.1.5 සමාජ ආරක්ෂණ වැඩසටහනක ප්‍රමුඛ අවශ්‍යතාවය**

2012 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහන ප්‍රතිශතය 12.2% ක් වූ අතර, එම වැඩිහිටියන් සංඛ්‍යාව 2,468,329 කි. මෙම ප්‍රතිශතය 2041 වන විට 24.9% දක්වා වර්ධනය වන බව පුරෝකථනය කර ඇත. මෙලෙස ජනගහනයේ වැඩි ප්‍රතිශතයක් වැඩිහිටියන්වීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, දරුවන්ට, රජයට, මෙන්ම පොදුවේ ජන සමාජයට අභියෝගයක් වනු ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති තුළ මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකර වැඩිහිටියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස හඳුනාගෙන සමාජ ආරක්ෂණ වැඩසටහන් රාශියක් ඇතුළත් කර ඇත. අනාගත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත විශ්‍රාමවැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහතික කරමින් ඔවුන් වඩාත් සුරක්ෂිත හා අභිමානවත් පිරිසක් කිරීමේ ජාතික වගකීම ඉටුකිරීමට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය කැපවී සිටී.

## 9.2 ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය

විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රියාත්මක කිරීම

### 9.2.1. සාමාජිකයින් බඳවාගැනීම

2015.12.31 දක්වා එකතුව		2016.01.01 සිට 2016.12.31 දක්වා		සමස්ත එකතුව	
සංඛ්‍යාව	මුල් වාරික මුදල රු. මිලියන	සංඛ්‍යාව	මුල් වාරික රු. මිලියන	සංඛ්‍යාව	මුල් වාරික මුදල රු. මිලියන
494,294	307.46	52,603	27.37	546,897	334.83

### 9.2.2. ප්‍රතිලාභ ගෙවීම

විශ්‍රාම වැටුප් ගෙවීම

2015.12.31 දක්වා එකතුව		2016.01.01 සිට 2016.12.31		එකතුව	
සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන
22,629	826.02	25,263	238.29	25,263	1048.56

පාරිතෝෂික ගෙවීම

අනු අංකය	විස්තරය	2015.12.31 දක්වා එකතුව		2016.01.01 සිට 2016.12.31 දක්වා එකතුව		සමස්ත එකතුව	
		සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන	සංඛ්‍යාව	වටිනාකම රු. මිලියන
1.	මරණ පාරිතෝෂික	1994	29.71	78	2.03	2022	31.75
2.	පූර්ණ අබලතා පාරිතෝෂික	30	0.88	02	0.07	32	0.96
3.	අර්ධ අබලතා පාරිතෝෂික	67	1.05	-	-	67	1.05
4.	පූර්ණ අබලතා මාසික දීමනා	26	4.57	25	0.52	25	5.10



**9.2.3. අරමුදල් හා ආයෝජන කටයුතු**

විශ්‍රාමවැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රමයේ සාමාජිකයින් වෙතින් ලද වාරික මුදල් මණ්ඩලය මගින් මහා භාණ්ඩාගාරය අනුමත කරන ලද රාජ්‍ය බැංකුවල ආයෝජනය කරනු ලබයි. 2016.12.31 දිනට එහි වටිනාකම රු. මිලියන 1,875 කි.

**9.3 විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම**

**9.3.1. සමාජ ආරක්ෂණ ජාතික සම්මාන උළෙල**

විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය නිලධාරීන් වෙත ඉලක්ක ලබා දෙමින් එම ඉලක්ක ලඟා කර ගත් නිලධාරීන් අගැයීමට අදාළ වක්‍රලේඛ නිකුත් කර ඇත. මෙම අගැයීම් දිස්ත්‍රික් හා ජාතික වශයෙන් සිදු කෙරේ. දිස්ත්‍රික් මට්ටමේ අගැයීම් උත්සව පවත්වා තිබුණද, 2008 වර්ෂයේ සිට ජාතික මට්ටමේ අගැයීම් උත්සවයක් පවත්වා නොතිබුණි. එම සමාජ ආරක්ෂණ ජාතික සම්මාන අගැයීම් උත්සවය සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2016.07.11 දින කොළඹ නෙළුම් පොකුණ රභහලේදී සිදු කරන ලදී. එහිදී ඉලක්ක ලඟා කරගත් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සමාජ සේවා නිලධාරීන්, දිවි නැගුම කළමණාකරුවන්, පරිපාලන ග්‍රාම නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හා මෙම මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 194ක් වෙත සම්මාන හා සහතිකපත් ප්‍රදානය කරන ලදී.

**9.3.2. අන්තර් ජාතික සම්බන්ධතා**

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලංකික ශ්‍රමිකයින් උදෙසා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර ඇත. ඊට සමගාමීව දකුණු කොරියාවේ සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය වන ජාතික විශ්‍රාම වැටුප් සේවාව (NPS) සමග එක්ව කටයුතු කරනු ලබන අතර එම ආයතනයේ නියෝජිත පිරිසක් මෙම මණ්ඩලයට පැමිණ සාකච්ඡාවක් සිදු කර ඇත. තවද 2015 සහ 2016 වර්ෂයන්හිදී දකුණු කොරියාවේ පැවති ආසියා හා පැසිපික් කලාපයේ විශ්‍රාම වැටුප් පිළිබඳ පුහුණු පාඨමාලාවට මෙම මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය. එම ආයතනයේ සේවා අත්දැකීම් සහ ක්‍රමවේදයන් මෙම මණ්ඩලය සඳහා වැදගත් බැවින් අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට මූලික පදනම ඇති කරගන්නා ලදී.

**9.4 භාණ්ඩාගාර ප්‍රතිපාදන සහ ප්‍රගතිය**

වියදම් වර්ගය	අනුමත ප්‍රතිපාදන රු. මිලියන	2016.12.31 දිනට මුළු වියදම රු. මිලියන	ප්‍රතිශතය
පුනරාවර්තන වියදම	107.37	107.30	99.93%
ප්‍රාග්ධන වියදම	7.0	4.14	59.13%
සමස්ථ වියදම	114.37	111.44	97.44%

# 10. අනෙකුත් තොරතුරු

## 10.1 අමාත්‍යාංශය මගින් 2016 වසරේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ වැඩසටහන් සහ එහි ප්‍රගතිය

### ❖ පවුල් ප්‍රතිපත්තිය නැවත සකස් කිරීම

2011 වර්ෂයේ සකස් කර කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන ලද පවුල් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සමාජයේ අවාස සහගත පුද්ගලයින් පිළිබඳව පමණක් සඳහන් වන බැවින් 2011.12.15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, පවුල් සංස්ථාව ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් සවිබල ගන්වමින් සමාජයේ මූලික ඒකකය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වඩාත් යෝග්‍ය පරිදි පුළුල් රාමුවක් සහිතව සකස් කල යුතු බවට තීරණය විය.

ඒ අනුව කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ. කරුණාතිලකයන්ගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලේඛණය වඩාත් පුළුල් දැක්මකින් යුතුව සකස් කර ඇත. මේ වනවිට පවුල් ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පතෙහි භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර ඇති පිටපත්වල භාෂාමය සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී. මෙහි අවසන් කෙටුම්පත ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කර ඇත.

### ❖ ස්වේච්ඡා කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය, UNDP හා UNV යන ආයතන සමඟ එක්ව සමාජ සේවා අමාත්‍යාංශය තුළ ස්වේච්ඡා කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලය 2013 දී ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී.

මෙහි මූලික කටයුතු සිදු කරනු ලැබුවේ UNDP මගින් වන අතර ඔවුන් සෘජුව මූල්‍ය දායකත්වය දරන ලදී. 2014 වර්ෂයේදී UNDP අනුග්‍රහය මත මෙම ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා වෙබ් අඩවියක් ආරම්භ කරන ලද අතර ස්වේච්ඡා කටයුතු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කරන ලදී.

## 10.2 ශීර්ෂ අංක 124 යටතේ 2016 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ලබාගෙන ඇති ප්‍රතිපාදන

වියදම් වර්ගය	ඇස්තමේන්තු ප්‍රතිපාදන රු.	අතිරේක ප්‍රතිපාදන රු.	මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රු.	2016 වර්ෂයේ දෙසැම්බර් 31ට මුළු වියදම රු.
පුනරාවර්තන වියදම	11,766,712,000/-	24,020,000/-	11,790,732,000/-	11,383,254,694/-
ප්‍රාග්ධන වියදම	104,610,000/-	150,820,000/-	255,430,000/-	238,877,766/-
සමස්ත වියදම	1,871,322,000/-	174,840,000/-	12,046,162,000/-	11,622,132,460/-

### 10.3 නව පත්වීම්, විශ්‍රාම ගැනීම් හා ස්ථාන මාරුවීම් - 2016.12.31 දක්වා

#### දක්වා

<b>10.2.1 නව පත්වීම්</b>		
ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්	-	01
තෘතීය මට්ටමේ නිලධාරීන්	-	01
ද්විතීය මට්ටමේ නිලධාරීන්	-	27
ප්‍රාථමික මට්ටමේ නිලධාරීන්	-	04
<b>10.2.2 විශ්‍රාම ගිය නිලධාරීන්</b>		
මාණ්ඩලික නොවන නිලධාරීන්	-	05
<b>10.2.3 අමාත්‍යාංශයෙන් ස්ථාන මාරුවී ගිය නිලධාරීන්</b>		
මාණ්ඩලික නිලධාරීන්	-	13
මාණ්ඩලික නොවන නිලධාරීන්	-	17
<b>10.2.4 අමාත්‍යාංශය වෙත ස්ථාන මාරුවී පැමිණි නිලධාරීන්</b>		
මාණ්ඩලික නිලධාරීන්	-	06
මාණ්ඩලික නොවන නිලධාරීන්	-	10
<b>10.2.5 සේවය අතහැර යාම</b>	-	<b>02</b>
<b>10.2.6 සේවයෙන් ස්ථිරව මුදාහැරීම්</b>	-	<b>01</b>
<b>10.2.7 මියගිය නිලධාරීන්</b>	-	<b>01</b>

### 10.4 අමාත්‍ය මණ්ඩල සංදේශ - 2016.12.31 දක්වා

අනු අංකය	කාරණය
1.	2013 අංක 01 දරණ දිවුනුගුම පනතේ 44 (ඉ) වගන්තිය යටතේ දිවුනුගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට නිලධාරීන් අන්තර්ගහනය කිරීමේදී පරිපාලනමය ගැටළු නිරාකරණය කරගැනීම.
2.	රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 27/88/අනුව ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා සැපයීම
3.	දිවුනුගුම සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම
4.	අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයින් සඳහා මාසික රු.3000/- දීමනාව ලබාදීම
5.	රෝයල් වැරිට් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
6.	සහකාර අධ්‍යක්ෂ (අධිසේවක) තනතුරු හයක් (06) ඇති කිරීම
7.	ශ්‍රී ලංකා හීරා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
8.	වම්පික ප්‍රේමදාස ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
9.	වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව - 2014 වාර්ෂික වාර්තාව

10.	වයස අවුරුදු හැත්තෑව (70) ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටි පුරවැසියන් වෙත මසකට ගෙවනු ලබන රුපියල් 2000/- වැඩිහිටි දීමනාවෙන් වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීම සඳහා රුපියල් 100/- ක මුදලක් වෙන් කිරීම
11.	ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් සිදුව ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීම
12.	සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භයේදීම ඇති කරන ලද සමාජ සේවා නිලධාරී තනතුර නැවත සක්‍රීය කරගැනීම
13.	වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටි පුරවැසියන් වෙත මසකට ගෙවනු ලබන රු.2,000/- වැඩිහිටි දීමනාව සඳහා අමතර ප්‍රතිපාදන වෙන්කර ගැනීම
14.	දෙවන ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ගැමි දිරිය) කාර්ය මණ්ඩලය දිවුනුගම සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීම
15.	ස්ථීර සේවයේ තනතුරක සිට තාවකාලික තනතුරක් සඳහා අනුයුක්ත කිරීම මත ඉටු කළ සේවා කාලය විශ්‍රාම වැටුප් ගණයට ඇතළත් කිරීම හා 2014.08.08 දින සිට විශ්‍රාම ගැන්වීම/ ඊ.ජේ.කේ.නිස්ස වීරසිංහ මහතා (මධ්‍යම මට්ටමේ කාර්මික නිලධාරීන් - III)
16.	වයස අවුරුදු හැටෙන් (60) විශ්‍රාම යාමට නියමිත ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යයන) ගමගේ කරුණාරත්න මහතාගේ සේවය දීර්ඝ කර ගැනීම
17.	ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත වාහන ලබාදීම
18.	ජාතික සමාජ සංවර්ධන ආයතනය - වාර්ෂික වාර්තාව 2014
19.	ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් ලෙස සේවය කරන උපාධිධාරීන්ගේ තනතුර විශ්‍රාම සහිත තනතුරක් බවට පත්කිරීම
20.	මහාමාත්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා අනුස්මරණ කිරීම සඳහා ස්ථාපිත කර ඇති මීරිගම “සෙත්සෙවන” වැඩිහිටි නිවාසය නවීකරණය කිරීම සහ ජල ටැංකියක් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම
21.	ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය
22.	විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රවර්ධනය කටයුතු වෙනුවෙන් අරමුදල් ලබාගැනීම
23.	සේවා ලංකා පදනමට අයත් නැගෙනහිර පළාතේ අංක10, ගෝපාලපුරම්, නිලාවේලි යන ස්ථානයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය දිවුනුගම සංවර්ධන දෙපාර්තමේන්තු සමාද්ධි අරමුදල මගින් මුදල් ගෙවා පවරා ගැනීම
24.	අමාත්‍යාංශයේ විෂයය පටය පුළුල්වීම මත අමතර ප්‍රතිපාදන ලබාගැනීම
25.	නිදොර-නියට්ටු ඉන්ස්ටිටියුට් ෆෝ ඩිසැබිලිටි ඔරියන්ටඩ් රිසර්ච් ඇන්ඩ් ඇඩ්වොකසි (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
26.	ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 2014 වාර්ෂික වාර්තාව
27.	දිවුනුගම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවුනුගම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය සඳහා බැංකු ගොඩනැගිලි ඉදිකිරීම
28.	සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සංඥා භාෂා නිලධාරීන් බඳවා ගැනීම

29.	2013 අංක 01 දරණ දිවිනැගුම පනතේ විධිවිධාන අනුව කාර්ය මණ්ඩලය අන්තර්ග්‍රහණය කිරීම
30.	ආබාධ සහිත තැනැත්තන් සඳහා වන නිවාස ආධාර වැඩසටහන සඳහා සුපිරි වාසනා සම්පත ලොතරැයි ආදායමෙන් ලැබෙන ප්‍රතිලාභ වැඩි කර ගැනීම
31.	උපදේශන සහකාර හා සංවර්ධන නිලධාරී (උපදේශන) තනතුර අමාත්‍යාංශ යටතේ විශේෂිත සේවාවක් ලෙස ස්ථාපනය කිරීම
32.	දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් ලෙස නිල් බණ්ඩාර හපුභින්න මහතා පත්කිරීම
33.	දිවිනැගුම රක්ෂණ භාරය සහස සමාගම සමඟ ඒකාබද්ධ කිරීම
34.	2013 අංක 01 දරණ දිවිනැගුම පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත
35.	2013 අංක 01 දරණ දිවිනැගුම පනතේ 44 (ඉ) වගන්තිය යටතේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වූ නිලධාරීන් වෙත විශ්‍රාම පාරිතෝෂික , මරණ පාරිතෝෂික , විශ්‍රාම වැටුප් හා වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් ගෙවීම
36.	සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ උපදේශක තනතුර සඳහා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගේ සේවය දීර්ඝ කිරීම
37.	දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා කාර්ය මණ්ඩලය අනුමත කරවා ගැනීම
38.	ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම හා ඒ නිසා ඇතිවන අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම
39.	තෙලඹුයාය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පුළුල් කිරීම
40.	සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ආදේශ වෘත්තීය උපදේශක තනතුරේ සේවය කරන ආබාධ සහිත පුද්ගල කුමාර නන්දසිරි මහතා වෘත්තීය උපදේශක තනතුරට පත් කිරීම
41.	ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත
42.	ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියට හා ජීවනෝපාය අංශයට අවශ්‍ය උපදේශකත්වය ලබා ගැනීමට සුදුසුකම්ලක් උපදේශකවරුන්ගේ සේවය ලබාගැනීම
43.	සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුමේ 124011 නියමිත සීමාවන් වෙනස් කිරීම - 2016 මුදල් වර්ෂය

10.5 විදේශ ශිෂ්‍යත්ව - 2016.12.31 දක්වා

අනු අංකය	විෂයය	රට	සහභාගී වූ අයගේ නම	කාල සීමාව
1.	වැසි ජලය එක්රැස් කිරීම හා විසඳුම් සෙවීම	ඉන්දියාව	ගරු එස්.බී.දිසානායක මැතිතුමා (ගරු අමාත්‍ය) තමරා දිසානායක මහත්මිය (පෞද්ගලික ලේකම්)	2016.01.09 - 2016.01.14
2.	අන්ධ පළමු විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය	ඉන්දියාව	වයි.ජී.ඒ.සුමනචරි මහතා (උපස්තායක)	2016.01.16 - 2016.01.25
3.	උසස් ඵලදායී වැඩසටහන සඳහා මානසික තුලනය	ඉන්දියාව	ඒ.ජී.එස්.අශෝක කුමාර මහතා (සහකාර අධ්‍යක්ෂ සමාජ සේවා දෙපාර්තමේන්තුව) ජේ.ජී.ඒ.කුමාර මහතා (සමාජ සේවා නිලධාරී)	2016.01.20 - 2016.01.30
4.	රාජකීය ව්‍යාපෘතියේ සහ OTOP අඩවියේ සංචාරය	තායිලන්තය	ගරු එස්.බී.දිසානායක මැතිතුමා (ගරු අමාත්‍ය) තමරා දිසානායක මහත්මිය (පෞද්ගලික ලේකම්) චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මිය (අධ්‍යක්ෂ ජනරාල්, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව) කාන්ති දිසානායක මහත්මිය (අධ්‍යක්ෂ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව)	2016.02.05 - 2016.02.08
5.	සමාජ සංවර්ධනය පිළිබඳ කමිටුවේ හතරවන සැසි වාරය	තායිලන්තය	එස්.ඩී.උඩවත්ත මහතා අතිරේක ලේකම් (පරිපාලන හා මුදල්) ඩබ්.ඩබ්.පී.පී.යසරත්න මහතා (අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුව)	2016.03.27 - 2016.04.01
6.	ආසියා පැසිෆික් කලාපය තුළ තිරසාර සංවර්ධනය වෙනුවෙන් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ කලාපීය ප්‍රමුඛතාවයට අදාළ තිරසාර සංවර්ධනය සඳහා වූ ආසියානු පැසිෆික් සංසදය	තායිලන්තය	ගරු එස්.බී.දිසානායක මැතිතුමා (ගරු අමාත්‍ය) ආචාර්ය සුනිල් ජයරත්න නවරත්න මහතා (ගරු අමාත්‍ය තුමාගේ උපදේශක)	2016.04.02 - 2016.04.06
7.	ජාත්‍යන්තර නිෂ්පාදන ධාරිතාව	චීනය	අයි.ඩී.එන්.සංජීවනී මහත්මිය (සහකාර අධ්‍යක්ෂ, දිවිනැගුම සංවර්ධන	2016.04.06 -

	සහයෝගිතා පිළිබඳ සම්මන්ත්‍රණය		දෙපාර්තමේන්තුව)	2016.04.26
8.	වැඩිහිටි සත්කාර හා ක්‍රමසම්පාදනය පිළිබඳ විෂය භාර නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන	ජපානය	මහින්ද සෙනෙවිරත්න මහතා (ලේකම්) ඩබ්.ඩබ්.පී.පී.සසරත්න මහතා (අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුව) සුවිත්ද එස්.සිංගප්පුලි මහතා (අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය)	2016.05.13 – 2016.05.22
9.	ආබාධිත පුද්ගලයන්ගේ ක්ෂේත්‍රයේ වැඩ කරන ජනතාව සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන	කොරියාව	පී.ජේ.ඩී. ප්‍රනාන්දු මෙය (ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්) එම්.එස්.සල්ගාදු මහතා (සමාජ සේවා නිලධාරී) ටී.ටී.එම්.පීරිස් මෙය ( සමාජ සේවා නිලධාරී) ගාමිණී ඉලංගසිංහ මහතා ( සමාජ සේවා නිලධාරී) ඒ.ඩී.එම්. මදුවන්ති මහත්මිය (සමාජ සංවර්ධන සහකාර) එන්.ෂෙරීල්ඩින් මහත්මිය (සභාපති, මහනුවර ස්වෛරී සංවිධානය) ආර්.පී.පී.රාජපක්ෂ මහතා (දිස්ත්‍රික් සභාපති, බදුල්ල ස්වෛරී සංවිධානය) පී. රාමනායක මහත්මිය (භාණ්ඩාගාරික,DOJF) ඩබ්.එම්.පී.කේ. වික්‍රමසිංහ මහතා (සම ලේකම්, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන අරමුදල)	2016.08.23 – 2016.09.04
10.	ආසියා පැසිෆික් කලාපයේ සමාජ සංවර්ධනය සහ මානව පුහුණුවීම් සේවා සඳහා මතුවී එන අභියෝග	ඉන්දුනීසියාව	රිච්ලි ජයසිංහ මහතා (අධ්‍යක්ෂ ජනරාල්, ජාතික සමාජ සංවර්ධන ආයතනය) එම්.ටී.ආර්.එස්.අත්තනායක මහත්මිය (අධ්‍යක්ෂ, සමාජ සේවා විද්‍යාලය)	2016.06.17 – 2016.06.20
11.	ආසියා පැසිෆික් රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් පිළිබඳ පුහුණු පාඨමාලාව	කොරියාව	පකියරාසා ප්‍රදීපන් මහතා (සම්බන්ධීකරණ නිලධාරී, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය)	2016.05.28 – 2016.06.05
12.	ග්‍රාමීය ප්‍රදේශ වල කාන්තාවන් හරහා අඩු ආදායම්ලාභී පවුල් ශක්තිමත් කිරීම	කොරියාව	කේ.ඒ.එල්.සිරිල් මහතා (අධ්‍යක්ෂ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව) ඒ.එම්.එස්.අතපත්තු මහතා (පුහුණු හා පර්යේෂණ නිලධාරී, ග්‍රාමීය සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය)	2016.06.02 – 2016.06.17
13.	සංවර්ධනය වෙමින් පවතින රටවල්	චීනය	අයි.සී.ජේ.ගුණරත්න මහතා ( සහකාර අධ්‍යක්ෂ, දිවිනැගුම සංවර්ධන	2016.05.27 –

	සඳහා ධාරිතා සංවර්ධන සම්මන්ත්‍රණය		දෙපාර්තමේන්තුව)	2016.06.18
14.	ඉන්දියාව නිරාවරණ වාරිකාව	ඉන්දියාව	එම්.එම්.අබ්දුල්ලා මහතා (සමාජ සේවා නිලධාරී) එම්.කුමාරසිංහ මහතා (සංවර්ධන නිලධාරී) එච්.එම්.ෆාමි මහතා (සංවර්ධන නිලධාරී)	2016.06.11 - 2016.06.18
15.	විශිෂ්ඨ ක්‍රියාකාරීත්වයන් සම්මානය 2016 - කම්පන හා හදිසි අනතුරු ප්‍රතිකාර II වන වැඩසටහන	තේජාලය	සුසන්ත විජයකුමාර මහතා ( උපදේශන සහකාර)	2016.08.01 - 2016.08.13
16.	ධනාත්මක හැසිරීමට සහාය සම්බන්ධ පළමු ආසියා පැසිෆික් සමුළුව	තායිවානය	ජී.එල්.එල්.ගුණසිංහ මහත්මිය (සමාජ සුභ සාධන අධිකාරී)	2016.06.20 - 2016.06.29
17.	වයස්ගතවීමේ ජනගහනය පිළිබඳ කලාපීය ප්‍රවීණයන්ගේ සංසඳය	තායිලන්තය	සුවිත්ද එස්.සිංගප්පුලි මහතා (අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය)	2016.07.11 - 2016.07.15
18.	2016 සංවර්ධනය වන රටවල් සඳහා ග්‍රාම සංවර්ධනය හා දිලිඳුකම අවම කිරීම පිළිබඳ සම්මන්ත්‍රණය	චීනය	පුෂ්පා නිශ්ශංක මහත්මිය (අධ්‍යක්ෂ, ග්‍රාමීය සංවර්ධන අංශය)	2016.07.09 - 2016.07.30
19.	සමාජ වැඩවල නිරත වන ජනයා සඳහා වන සම්මන්ත්‍රණය හා වැඩසටහන	ජපානය	ගරු රන්ජන් රාමනායක මැතිතුමා ( ගරු නියෝජ්‍ය අමාත්‍ය) වෝල්ටර් විජයානන්ද රාජපක්ෂ මහතා ( සමාජ සේවා නිලධාරී) ගයනි බාලසුරිය මහත්මිය (ලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම්) ඩබ්.එම්.පී. කුමාරි මහත්මිය (දිවනැගුම කළමනාකරු) පබත් නිශාන්ත මහතා (දිවනැගුම සංවර්ධන නිලධාරී)	2016.10.19 - 2016.10.26
20.	හෙල්ප් එජ් ආසියා පැසිෆික් සමුළුව	වියට්නාමය	ගරු එස්.බී.දිසානායක මැතිතුමා (ගරු අමාත්‍ය) තමරා දිසානායක මහත්මිය (පෞද්ගලික ලේකම්) සුවිත්ද එස්.සිංගප්පුලි මහතා (අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය)	2016.09.06 - 2016.09.08



21.	ආර්ථික සංවර්ධනය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය	විනය	එස්.එස්. නූර් අමීන් මහත්මිය (ප්‍රධාන අභ්‍යන්තර විගණක)	2016.08.17 - 2016.09.19
22.	වාටා කර්මාන්තශාලාවේ සංචාරය	ඉන්දියාව	එස්.ඩී. උඩවත්ත මහතා, අතිරේක ලේකම් ( පරිපාලන හා මුදල්) චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මිය (අධ්‍යක්ෂ ජනරාල්, දිවිනූගුම සංවර්ධන දෙපාර්තමේන්තුව) අනුර වීරරත්න මහතා (අධ්‍යක්ෂ, දිවිනූගුම සංවර්ධන දෙපාර්තමේන්තුව)	2016.09.19 - 2016.09.22
23.	15 වන ආසියා සුළුමනානු ජාල සම්මන්ත්‍රණය	ඉන්දුනීසියාව	රාධා නානායක්කාර මිය (අතිරේක අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුව) ඩබ්.එම්.වීරකෝන් මහතා (සමාජ සේවා නිලධාරී) ඉන්දිකා ප්‍රේමසිරි මිය (සමාජ සංවර්ධන සහකාර) ධම්මික වාසල බණ්ඩාර මයා (සමාජ සේවා නිලධාරී) ප්‍රියංකර බණ්ඩාර මහතා ( සමාජ සංවර්ධන සහකාර)	2016.10.26 - 2016.10.30
24.	නිරෝගීව වයස්ගතවීම පිළිබඳ කලාපීය රැස්වීම	තායිලන්තය	නයනා සිංගප්පුලි මහත්මිය ( සහකාර අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය)	2016.10.26 - 2016.10.28
25.	ගෝලීය මිත්‍රත්ව ආබාධිත ප්‍රතිපත්ති ධාරිතා සංවර්ධන වැඩසටහන	කොරියාව	ඒ. ජී. එස්. අශෝක කුමාර මයා (නියෝජ්‍ය අධ්‍යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුව) කල්පනා රංගනාදන් මෙය ( සංවර්ධන සහකාර)	2016.10.23 - 2016.11.12

### 10.6 දේශීය පුහුණු පාඨමාලා

අනු අංකය	පුහුණු පාඨමාලාව	සහභාගී වූ සංඛ්‍යාව
1.	පුද්ගලික ලිපිගොනු	02
2.	ප්‍රසම්පාදන සැලසුම් කිරීම සහ ලංසු ලියවිලි සකස් කිරීම	01
3.	මයික්‍රොසොෆ්ට් ඇඩ්වන්ස් පාඨමාලාව	01
4.	ප්‍රායෝගික දත්ත සැලසුම් කිරීම	02
5.	ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ලියවිලි සකස් කිරීම	70

6.	ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ කාර්යභාරය	70
7.	පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම	70
8.	වැටුප් පරිවර්තන	65
9.	ආකල්ප සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන	110
10.	CIGAS පරිගණක පුහුණු වැඩසටහන	08
11.	උපචිත පදනම මත ගිණුම් ප්‍රකාශන සකස් කිරීම	42
12.	Pay Roll පරිගණක පුහුණු වැඩසටහන	11
13.	කාර්යාල කාර්ය සහායකයින් සඳහා විශේෂ පුහුණු වැඩසටහන	29
14.	සරප් මුදල් අයකැම් තනතුරේ කාර්යභාරය සහ වගකීම	01
15.	"මම ගිහින් එන්නම්" මාර්ග ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන	45

### 10.7 නිරූ බදු සහන නිර්දේශ කිරීම්

අනු අංකය	ආයතනයේ නම	පරිත්‍යාග රට	පරිත්‍යාග භාණ්ඩ
1.	සරණ පවුල් සංවර්ධන ඒකකය	ස්වීඩනය	මානුෂීය උපකරණ
2.	කොළඹ මිතුරු සංගමය	ඉන්දියාව	කෘතිම පාද සඳහා අමුද්‍රව්‍ය
3.	රන්මුතුගල මහ විහාරය	ජපානය	පාවිච්චි කරන ලද රෝද පුටු
4.	යාපනය ජයපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය	ස්විට්සර්ලන්තය	කෘතිම පාද සඳහා අමුද්‍රව්‍ය
5.	සිංහ ටයිටස් විජේරත්න	පින්ලන්තය	පාවිච්චි කරන ලද ඇස් කණ්ණාඩි
6.	ලේකම්, සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය	සිංගප්පූරුව	මානුෂීය උපකරණ
7.	ගරු බුද්ධික පතිරණ මහතා (පා.ම.)	ඇමරිකා එක්සත් ජනපදය	මානුෂීය උපකරණ
8.	ගරු බුද්ධික පතිරණ මහතා (පා.ම.)	ඇමරිකා එක්සත් ජනපදය	මානුෂීය උපකරණ
9.	මහ කාරුණා බෞද්ධ සංගමය	සිංගප්පූරුව	මානුෂීය උපකරණ
10.	කොළඹ මිතුරු සංගමය	ඉන්දියාව	කෘතිම පාද සඳහා අමුද්‍රව්‍ය